



ශ්‍රී ලංකා මුදල් කොමිෂන් සභාව

වාර්ෂික වාර්තාව
2015

කාර්යාලය:
අංක. 48, වජිර පාර,
කොළඹ 04,
ශ්‍රී ලංකාව.

දුරකථන: +94 11 2556834
ෆැක්ස්: +94 11 2556836/7, 4512758
විද්‍යුත් තැපෑල: info@fincom.gov.lk
අන්තර්ජාලය: www.fincom.gov.lk

දැක්ම

"සියලුම පළාත්වල තුළින් හා සාධාරණ සමාජ-ආර්ථික සංවර්ධනයක්"

මෙහෙවර

පළාත් විෂයෙහි තුළින් ප්‍රාදේශීය සංවර්ධනයක් ලඟා කර ගැනීමේ අරමුණින් ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශ සැකසීම, සැලසුම්කරණය හා ඊට අවශ්‍ය සහයෝගීතාවය සැපයීම, සම්පත් බෙදා වෙන් කිරීම, සංවර්ධන කාර්යයන් මෙහෙයවීම හා අගයීම සහ පළාත් අතර හා පළාත් තුළ පවත්නා විෂමතාවයන් සාධාරණ අයුරින් අඩුකරලීම සඳහා උචිත නිර්දේශ රජයට සැපයීම.

ප්‍රමුඛ පරාසයන්

- » පළාත් අතර මූල්‍ය සම්පත් වෙන් කිරීමට අදාළ මූලධර්ම සැකසීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම
- » පළාත් අතර සම්පත් සාධාරණ අයුරින් බෙදී යෑම සහතික කරලීම
- » ප්‍රාදේශීය විෂමතා අඩු කරලීම හා මානව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම
- » පළාත් තුළ සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනයට ගැනීම සහතික කරලීම
- » පළාත් හා ප්‍රාදේශීය මට්ටමේ ආදායම් උත්පාදනය පුළුල් කිරීම
- » පළාත් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතනික සංවර්ධනය ශක්තිමත් කිරීම
- » රජය හා පළාත් අතර කාර්යක්ෂම වූ සම්බන්ධීකරණයක් ඇති කරලීම
- » රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මගින් ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය
- » මුදල් කොමිෂන් සභාවේ මානව හා ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීම

කොමිෂන් සභා සාමාජිකයින් - 2015

ආර්යරත්න හේවගේ මහතා
සභාපති (2015 නොවැම්බර් 17 දක්වා)

යූ.එච්.පලිහක්කාර මහතා
සභාපති (2015 නොවැම්බර් 18 සිට)

අර්ජුන මහේන්ද්‍රන් මහතා
නිල බලයෙන් සාමාජික

ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා
නිල බලයෙන් සාමාජික

එස්. අමර්නලිංගම් මහතා
සාමාජික (2015 නොවැම්බර් 17 දක්වා)

එම්.එන්. ජුනයිඩ් මහතා
සාමාජික (2015 නොවැම්බර් 17 දක්වා)

වී. කනගසභාපති මහතා
සාමාජික (2015 නොවැම්බර් 18 සිට)

මහාචාර්ය එච්.එම්. සර්වල්ලා මහතා
සාමාජික (2015 නොවැම්බර් 18 සිට)

ලේකම්

ඩබ්.එච්.මුණසිංහ මහතා

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්

- පී.සුමනපාල මහතා - ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක
- ඒ.ටී.එම්.යූ.ඩී.බී.තෙන්නකෝන් මහතා - අධ්‍යක්ෂක
- යූ.පී.විජයහේවා මහත්මිය - නියෝජ්‍ය අධ්‍යක්ෂක
- එම්.එල්.ඒ.වන්දනාස මහතා - නියෝජ්‍ය අධ්‍යක්ෂක (වැ.බ.)
- ඩී.පී.එල්.ඊ.එන්.ගුණසේකර මහත්මිය - සහකාර අධ්‍යක්ෂක
- පී.ආර්. නිශාන්ත සුජීව මහතා - සහකාර අධ්‍යක්ෂක
- ටී.අබේසේකර මහත්මිය - සහකාර අධ්‍යක්ෂක

පටුන

පරිච්ඡේදය 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැකෙවින්	15
-------------------------------	----

පරිච්ඡේදය 2

ක්‍රියාකාරකම් සහ ඒවායේ ප්‍රගතිය - 2015	19
--	----

2.1 ජාතික හා පළාත් මට්ටමේ දේශපාලන නායකත්වය හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා වූ වැඩමුළුව	20
2.2 මුදල් කොමිෂන් සභාව සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම	22
2.3 දිස්ත්‍රික් මට්ටමින් සම්පත් වෙන්කිරීමේ ක්‍රමවේදය	22
2.4 චීනයේ Kunming මුදල් පිළිබඳ තාගරික කාර්යාලයේ නිලධාරීන්ගේ අධ්‍යයන වාරිකාව	23
2.5 මුදල් කොමිෂන් සභාව සඳහා තව සමාජිකයින් පත්කිරීම.	23
2.6 ප්‍රමුඛ පරාස යටතේ මුදල් කොමිෂන් සභාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග	23

පරිච්ඡේදය 3

යහ පාලනය හා එයට අනුකූල වීම	30
----------------------------	----

3.1 හැඳින්වීම	31
3.2 පළාත් සභා ක්‍රමය තුළ යහපාලනය	31
3.3 නීතිරීති රෙගුලාසි සමග අනුකූල වීම	32
3.4 කොමිෂන් සභා රැස්වීම් - 2015	33

පරිච්ඡේදය 4

පළාත්වලට අරමුදල් වෙන් කිරීම සහ වියදම්	34
---------------------------------------	----

4.1 ප්‍රාග්ධන අරමුදල්	35
4.2 පුනරාවර්තන අරමුදල්	37

පරිච්ඡේදය 5

පළාත් ආදායම්	39
--------------	----

5.1 විමධ්‍යගත මූල්‍ය ඔස්සේ එකතු කරනු ලබන ආදායම්	40
---	----

පරිච්ඡේදය 6

පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික විෂමතා	43
6.1 පළාත් දළ ජාතික නිෂ්පාදිතයේ දායකත්වය	44
6.2 දරිද්‍රතාවය	45
6.3 ආදායම් ව්‍යාප්තිය	46
6.4 ගෘහ ඒකකවල වියදම් ස්වභාවය	47
6.5 අධ්‍යාපනය	48
6.6 සෞඛ්‍යය	50
6.7 ආර්ථික හා සමාජ යටිතල පහසුකම්	52
6.8 ජලය හා සනීපාරක්ෂාව	54

පරිච්ඡේදය 7

පළාත් විගණන වාර්තාවලින් මතුවන වැදගත් කරුණු - 2014	56
---	----

පරිච්ඡේදය 8

මුදල් කොමිෂන් සභාවේ මානව සම්පත	61
8.1 මුදල් කොමිෂන් සභාවේ කාර්යය මණ්ඩලය	63
8.2 ධාරිතා සංවර්ධනය	63

පරිච්ඡේදය 9

මුදල් කොමිෂන් සභාවේ මූල්‍යමය කටයුතු	65
-------------------------------------	----

පරිච්ඡේදය 10

ඉදිරි අභියෝග	67
--------------	----

පරිච්ඡේදය 11

ඉදිරි ක්‍රියාමාර්ග	70
--------------------	----

ඇමුණුම්

	73
--	----

වගු

වගුව 1.	ජාතික ගිණුම් හා තෝරාගත් දර්ශක 2012-2015	18
වගුව 2.	සුත්‍රය සකස්කිරීම සඳහා භාවිතා කළ තොරතුරු සහ විචල්‍යයන්	24
වගුව 3.	කොමිෂන් සභා රැස්වීම් 2015	33
වගුව 4.	ප්‍රාග්ධන අරමුදල් වෙන් කිරීම - 2016	36
වගුව 5.	සාමූහික අරමුදල් වෙන් කිරීම - 2016	38
වගුව 6.	මධ්‍යම රජය විසින් පළාත් වෙත ආදායම් මාරු කරනු ලබන ප්‍රතිශත.	40
වගුව 7.	අංශ අනුව පළාත් දළ ජාතික නිෂ්පාදිතය	45
වගුව 8.	පළාත් අනුව ගෘහ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම හා වියදම - 1990/1991 සහ 2012/13	48
වගුව 9.	දිස්ත්‍රික් අනුව වයස අවුරුදු 05 සහ ඊට වඩා වැඩි ජනගහනයේ අධ්‍යාපන මට්ටම - 2013	50
වගුව 10.	පළාත් අනුව අඩු උපන් බර සහිත දරුවන් හා වයසට සරිලන බරක් නොමැති පෙර පාසල් දරුවන් - 2013	51
වගුව 11.	පළාත් අනුව තෝරාගත් වහාම දැනුම්දිය යුතු රෝග වාර්තා වූ සංඛ්‍යාවන්හි ප්‍රතිශත ව්‍යාප්තිය - 2013	52
වගුව 12.	මුදල් කොමිෂන් සභාවේ අනුමත සේවක සංඛ්‍යාව.	63
වගුව 13.	ක්‍රියාකාරී කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් - 2015	63
වගුව 14.	විදේශීය පුහුණු පාඨමාලා සඳහා සහභාගි වූ නිලධාරීන්	64
වගුව 15.	දේශීය පුහුණුවීම් සඳහා සහභාගි වූ නිලධාරීන් - 2015	64
වගුව 16.	මූල්‍ය ප්‍රතිපාදන, වියදම් හා මූල්‍ය ප්‍රගතිය - 2015	66
වගුව 17.	අත්තිකාරම් ගිණුම් කටයුතු	66

ප්‍රස්තාර

ප්‍රස්තාර 1.	මූල්‍ය සම්පත් වෙන් කිරීම	35
ප්‍රස්තාර 2.	පළාත් ප්‍රාග්ධන වියදම් පිළිබඳ විස්තර 2010 -2015	37
ප්‍රස්තාර 3.	පළාත් පුනරාවර්තන වියදම් 2010 - 2015	38
ප්‍රස්තාර 4.	විමධ්‍යගත මූල්‍ය ඔස්සේ පළාත් විසින් එකතු කරනු ලබන ආදායම් (2007-2015)	41
ප්‍රස්තාර 5.	රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම් 2011 - 2015	41
ප්‍රස්තාර 6.	ජාතික සහ පළාත් මට්ටමින් එකතුකරන ලද ආදායම් 2010 -2014	42
ප්‍රස්තාර 7.	පළාත් දළ ජාතික නිෂ්පාදිතයේ දායකත්වය ප්‍රතිශතයක් ලෙස 2004- 2014	44
ප්‍රස්තාර 8.	දරිද්‍රතා අනුපාතය හා දිළිඳු ගෘහ ඒකක ප්‍රතිශතය - 2013	46
ප්‍රස්තාර 9.	විවිධ ආදායම් කරුවන් විසින් උපයනු ලබන ආදායම් ප්‍රතිශතයන් - 2013	47
ප්‍රස්තාර 10.	පාසල තුළ සිසුන් රැඳී සිටීමේ අනුපාතය ස්ත්‍රී පුරුෂභාවය - පළාත් අනුව 2014	48
ප්‍රස්තාර 11.	දිස්ත්‍රික් අනුව පරිගණක සාක්ෂරතාවය 2014-2015	49
ප්‍රස්තාර 12.	- පුහුණු සෞඛ්‍ය සේවකයන්ගේ සහායෙන් සිදුවන දරු උපන් අනුපාතය - 2013	51
ප්‍රස්තාර 13.	පළාත් අනුව පළාත් මාර්ග ප්‍රමාණය - 2014	53
ප්‍රස්තාර 14.	පළාත් අනුව ලියාපදිංචි මෝටර් වාහන ප්‍රමාණය 2012 - 2014	53
ප්‍රස්තාර 15.	ආරක්ෂාකාරී පානීය ජල පහසුකම් - 2013	54
ප්‍රස්තාර 16.	වැසිකිළි පහසුකම් හිමි නිවාස දිස්ත්‍රික්ක අනුව ප්‍රතිශතයක් ලෙස 2013	55
ප්‍රස්තාර 17.	සංවිධාන ව්‍යුහය	62
ප්‍රස්තාර 18.	මුදල් කොමිෂන් සභාවේ කාර්යය මණ්ඩලය	63

සභාපතිතුමාගේ පණිවිඩය

2015 වර්ෂය තුළ දී, මුදල් කොමිෂන් සභාව විසින් ගනු ලැබූ උත්සාහයන් හා එහි ප්‍රතිඵල විමර්ශනය කෙරෙන හත්වන වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව මුදල් කොමිෂන් සභාව වෙනුවෙන් මාගේ ඉමහත් සතුට මෙයින් පළ කර සිටිමි.

මුදල් කොමිෂන් සභාව සඳහා නුදුරේදී ඉදිකිරීමට අපේක්ෂිත තව ගොඩනැගිල්ල පිළිබඳ මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි. මුදල් කොමිෂන් සභාව පිහිටුවා වසර 28 ක් ගත වන මෙම අවස්ථාවේ මේ සඳහා රජය විසින් අරමුදල් වෙන් කිරීම විශේෂිත පියවරක් ලෙස සනිටුහන් වනු ඇත.

මෙම කාලය තුළ පරිවර්තනය වෙනසක් දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව නැවුම් බලාපොරොත්තු තබාගත හැකිය. පළාත් පාලන ආයතන බලගැන්වීම සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කරනු ලබන මෙම මොහොතේ මාහට මුදල් කොමිෂන් සභාව සමග එකතු වීමට ලැබීම මා ලද සුවිශේෂී අවස්ථාවක් හා භාග්‍යයක් ලෙස සැලකිය හැකිය. පළාත් පරිපාලනය, ප්‍රජාව සහ ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේ දිවිපෙවන සාර්ථක කරනුවස්, ශ්‍රී ලංකා ආර්ථිකයට අඛණ්ඩ වටිනාකමක් ලබාදිය හැකි අයුරින් වෙනස්වන පරිසරයක් තුළ අපගේ මෙහෙවර ඉටු කිරීම කෙරෙහි වඩාත් කේන්ද්‍රීය අවධානයක් යොමු කළ යුතුව තිබේ.

අපගේ මූඛ්‍ය ඉලක්කය වන "ප්‍රාදේශීය විෂමතා අවම කිරීම" හා ශ්‍රී ලංකාවේ අනාගත සමෘද්ධිය වෙත ළඟාවීම කෙරෙහි ඇති අපගේ කැපවීම මැනවින් ක්‍රියාවට නැංවිය යුතු වේ. විශේෂයෙන් ගුණාත්මක සේවාවක් සැපයීමෙහිලා අවශ්‍ය කරනු ලබන මූල්‍ය සම්පත් ප්‍රමාණවත් අයුරින් සපයා ගැනීමේ අභියෝගයට නිසැකවම මුදල් කොමිෂන් සභාවට මුහුණදීමට සිදුවනු ඇත.

අප ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමට තුඩුදෙන පරිදි මනා සංවිධාන කාර්ය සාධනයක් අත්කර ගැනීමට සමත් ප්‍රායෝගික හා විනිවිදභාවයෙන් යුත් ප්‍රධාන කාර්ය සාධන දර්ශක ඇතුළත් පරිපූර්ණ සමායතන සැලැස්මක් සැකසීමට අප බලාපොරොත්තු වෙමු.

පළාත් ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම පිණිස නායකත්වය සපයනු ලබන ප්‍රධාන ආයතනයක් ලෙස මුදල් කොමිෂන් සභාව ඔසවා තැබීමෙහිලා කොමිෂන් සභා සාමාජිකයින්ගෙන් ලැබෙන උපායමාර්ගික මගපෙන්වීම මෙන්ම කැපවීම සම්බන්ධයෙන් මම කෘතඥතාවය පළකර සිටිමි.

අප වෙත ලබාදෙන සහයෝගය හා උපදේශකත්වය පිළිබඳව මුදල් කොමිෂන් සභාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත්, ව්‍යවස්ථා සභාවටත් මාගේ ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි. එමෙන්ම, කොමිෂන් සභාව මෙහෙයවීම සඳහා දැනට සිටින හා මීට පෙර සිටි සාමාජිකයින් විසින් ඉටු කරන ලද වටිනා සේවාව සඳහා ස්තූතිය පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. අවසන් වශයෙන්, මුදල් කොමිෂන් සභාවේ කාර්යය මණ්ඩලය විසින් දක්වනු ලබන කැපවීම හා සහාය වෙනුවෙන් ඔවුනට මාගේ ස්තූතිය හිමි වේ.



උදිත එච්. පලිහක්කාර
සභාපති
මුදල් කොමිෂන් සභාව
2016 අගෝස්තු

ලේකම්තුමාගේ පණිවිඩය

රට තුළ තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කරලීමේ අපේක්ෂාව ළඟා කරගැනීම පිණිස මුදල් කොමිෂන් සභාව විසින් එහි කාර්යභාරය සහ කාර්යයන් ඉටු කරනු ඇත. මුදල් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය පිහිටුවීමේ මූලික පදනම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ 1987 අංක 42 දරන පළාත් සභා පනත මගින් සපයා තිබේ. මුදල් කොමිෂන් සභාව විසින් පළාත් හා අංශ අතර සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යය සඳහා පුර්ව අවශ්‍යතාවයක් ලෙසින් පළාත් අවශ්‍යතා තක්සේරු කිරීම සිදු කරන අතර, ඒ අනුව සම්පත් බෙදා වෙන් කරදීම කොමිෂන් සභාවට පැවරී ඇති ප්‍රධාන ව්‍යවස්ථාමය වගකීම වේ.

මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇති ප්‍රධාන ව්‍යවස්ථාමය වගකීම වන "රට තුළ තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණ" ළඟා කරගනු වස්, පළාත් හා පළාත් පාලන මට්ටමේ සංවර්ධන ක්‍රියාවලිය පහසුකරලීම හා ප්‍රවර්ධනය සඳහා ආරම්භයේ සිටම මුදල් කොමිෂන් සභාව විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඇත. යෙදවුම්-නිමැවුම් පාදක කරගත් සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් ඉවත් වී සියලුම පළාත්වලට ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය හඳුන්වාදීම මෙහිලා ගනු ලැබූ කැපී පෙනෙන පියවරක් වේ.

මුදල් කොමිෂන් සභාවේ 2015 වාර්ෂික වාර්තාව මගින් එම වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලපරිච්ඡේදය ආවරණය වන පරිදි එහි ක්‍රියාකාරකම් විස්තර කර ඇත. ඒ අනුව, මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් වන සම්පත් වෙන් කිරීම, සම්පත් මාරු කිරීම හා පළාත් කාර්ය සාධන තක්සේරුව වැනි ක්ෂේත්‍රයන් මෙම වාර්තාව තුළ අවධානයට යොමු කර ඇත.

මෙම වාර්ෂික වාර්තාව සැකසීමෙහිලා, කැපවීමෙන් ක්‍රියාකරමින් ස්වකීය වගකීම මැනෙවින් ඉටු කරන ලද මුදල් කොමිෂන් සභාවේ සියලුම නිලධාරීන් අගය කිරීම පිණිස මා මෙය අවස්ථාවක් කරගැනීමට කැමැත්තෙමි. එසේම, මෙම වාර්තාවේ ඉංග්‍රීසි පිටපත සංස්කරණය කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් එස්.ඒ.කරුණාරත්න මහතාට මාගේ කෘතඥතාවය හිමි වේ.



ඩබ්.එච්.මුණසිංහ
ලේකම්
මුදල් කොමිෂන් සභාව
2016 අගෝස්තු

මුදල් කොමිෂන් සභාව

1987 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය මගින් රට තුළ තුළිත ප්‍රාදේශීය සංවර්ධනය ලගාකර ගැනීම හා පළාත් සංවර්ධනය සඳහා පළාත් වෙත අරමුදල් මාරු කිරීමේ ක්‍රියාවලිය පහසු කරලීම සඳහා යන අරමුණු ඇතිව මුදල් කොමිෂන් සභාව ස්ථාපනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ඒ) (3),(4) සහ (5) වගන්ති වල දැක්වෙන පරිදි මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් හා වගකීම් පහත සඳහන් පරිදි වේ.

1. පළාත් වල අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් අරමුදල්, රජය විසින් කොමිෂන් සභාවේ තීරණය සහ උපදෙස් අනුව වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන් කර දිය යුතුය.
2. පහත දැක්වෙන කරුණු වලට අදාළ තීරණය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම කොමිෂන් සභාවේ කාර්යය විය යුතුය.

- (අ.) පළාත් සඳහා රජය විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන අරමුදල් විවිධ පළාත් අතර බෙදාදීමේදී අනුගමනය කළයුතු ප්‍රතිපත්ති සහ
- (ආ.) පළාත් මූල්‍යනය පිළිබඳව ජනාධිපතිතුමා විසින් කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබන වෙනත් ඕනෑම කරුණක්.
- (ඇ.) රට තුළ තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් ලගාකර ගැනීමේ අරමුණ ඇතිව කොමිෂන් සභාව විසින් එවැනි ප්‍රතිපත්ති සකස් කළ යුතු අතර එක් එක් පළාතේ ජනගහනය, එක් එක් පළාතේ ඒකපුද්ගල අදායම , සමාජ - ආර්ථික විෂමතාවන් අනුක්‍රමිකව අඩු කිරීමේ අවශ්‍යතාවය සහ එක් එක් පළාතේ ඒකපුද්ගල අදායම සහ පළාත් අතර වැඩිම ඒකපුද්ගල අදායම අතර පවතින වෙනස අනුක්‍රමිකව අඩු කිරීමේ අවශ්‍යතාවය එහිදී සැලකිල්ලට ගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (7) වගන්තියට අනුව මුදල් කොමිෂන් සභාව විසින් ඉහත වගන්තිය යටතේ කරනු ලබන සෑම තීරණයක්ම ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර ඒ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග ද පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය.

ව්‍යවස්ථාමය බලතල සන්දර්භය තුළ මුදල් කොමිෂන් සභාව පළාත් සංවර්ධනය සම්බන්ධයෙන් පහත සඳහන් කාර්යන් සඳහා වගකිව යුතුය.

- » ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතා තක්සේරුව පිළියෙල කිරීමට පළාත් වෙත මාර්ගෝපදේශ නිකුත් කිරීම.
- » ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් යන දෙකම සම්බන්ධයෙන් පළාත් අවශ්‍යතා තක්සේරුව හා වාර්ෂිකව පළාත් සඳහා අවශ්‍ය සමස්ත අගය මහා භාණ්ඩාගාරය වෙත තීරණය කිරීම.
- » ප්‍රාග්ධන හා පුනරාවර්තන අවශ්‍යතා සඳහා සුදුසු තීරණායක භාවිතා කරමින් පළාත් අතර සමස්ත අරමුදල් ප්‍රමාණය බෙදා හැර පළාත් වෙත දැනුම් දීම.
- » පළාත් වාර්ෂික සංවර්ධන සැලසුම් සැකසීම සඳහා මාර්ගෝපදේශ හා චක්‍රලේඛ පළාත් වෙත නිකුත් කිරීම.

- » අදාළ නිර්ණායක භාවිතා කරමින්, විශේෂයෙන් ශක්‍යතාවයන්, අදාළ ප්‍රතිපත්ති, ප්‍රාදේශීය විභවතාවයන් හා සාපේක්ෂ වාසි ආදිය මත පදනම්ව පළාත් සංවර්ධන සැලසුම් තක්සේරු කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවය ලබාදීම.
- » පළාත් අතර අරමුදල් වෙන් කිරීමට අදාළ මූලධර්ම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සහ පළාත් තුළ හා අතර සංවර්ධන විෂමතා අවම කිරීම සඳහා කිසි පියවර ගැනීම.
- » සංවර්ධන සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කිරීම, කිරීම, අධීක්ෂණය හා ඇගයීම සඳහා පළාත් වෙත මහ පෙන්වීම.
- » ආයතනවල ඵලදායීතාව හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා උප ජාතික මට්ටමේ ප්‍රශස්ත සේවා අවශ්‍යතාවය තක්සේරු කිරීමේ දී අදාළ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
- » ජාතික හා ආංශික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග වලට අනුගත වෙමින් අනවශ්‍ය ද්විකරණ වැඩ අවම කිරීම හා ප්‍රතිපත්ති පරස්පරතා වලක්වා ගැනීම සඳහා රේඛීය අමාත්‍යාංශය හා පළාත් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරලනු වස් පහසුකම් සැලසීම.
- » රාජ්‍ය අරමුදල් මත ප්‍රබලව යැපීම අවම කිරීම සඳහා පවරන ලද මූලාශ්‍ර හරහා සිය ආදායම් ප්‍රවර්ධනය කිරීම සඳහා පළාත් වෙත මහපෙන්වීම.
- » ප්‍රාග්ධන ව්‍යාපෘති වල පිරිවැය සපුරා ගැනීමේදී විකල්ප මූල්‍යයන යාන්ත්‍රණය යොදා ගැනීමට පළාත් වෙත මහ පෙන්වීම.
- » විශේෂයෙන් ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ වගවීම,විනිවිදභාවය හා පාලනය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් රෙගුලාසි පිළිපැදීමට පළාත් අධිකාරීන් මෙහෙයවීම.
- » උප ජාතික මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපත්ති හා උපාය මාර්ග සකස් කිරීම පහසු කරලීම සඳහා වත්මන් ගැටළු පිළිබඳ අධ්‍යයනය සිදු කිරීම.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 2015 මැයි මස 15 වන දින දී කථානායකවරයා විසින් සහතික කරන ලදී. ව්‍යවස්ථා සභාව හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම හා එවැනි කොමිෂන් සභාවල සමාජකයින් පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීමයි. ඒ අනුව, ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා සමාජකයින්ගේ නම් පිළිබඳ නම නිර්දේශ ජනාධිපතිවරයා වෙත ලබා දෙනු ඇත. ස්වාධීන කොමිෂන් සභා තවය පහත දැක්වෙන පරිදි වේ.

- » මැතිවරණ කොමිෂන් සභාව
- » රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- » ජාතික පොලීසි කොමිෂන් සභාව
- » විගණන සේවා කොමිෂන් සභාව
- » ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

- » මානව හිමිකම් කොමිෂන් සභාව
- » අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
- » මුදල් කොමිෂන් සභාව.
- » සීමා තීරණය කොමිෂන් සභාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත වේ.

- » අග්‍රාමාත්‍යවරයා
- » කතානායකවරයා
- » පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා
- » ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
- » අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේ එකඟත්වය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්
- » අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්

හෝ නොවන පාර්ලිමේන්තු නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂ වල සහ ස්වාධීන කණ්ඩායම් වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා සිදු කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්

- » රාජ්‍ය සේවාව තුළ හෝ වෘත්තීමය වශයෙන් සමත්කම් ඇති විශිෂ්ට පුද්ගලයින් නිදහසින්

පරිච්ඡේදය 1
ශ්‍රී ලංකාවේ ආර්ථිකය
සැකෙවිත්

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටකි. 2015 වර්ෂයේ දී රටෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,294 ක් වූ අතර එය රුපියල් 533,398 කි.

2015 වර්ෂයේ දී, වෙළඳපොළ මිලට අනුව මුළු දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 11,183 ක් වූ අතර, පසුගිය වසර පහක කාලය තුළ රටෙහි 5% ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වී ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතිය සැලකීමේ දී, සේවා අංශයේ දායකත්වය 56% ක් වන අතර, කෘෂිකාර්මික හා කාර්මික අංශවල දායකත්වය පිළිවෙලින් 8% ක් හා 26% ක් විය. එමෙන්ම, දළ දේශීය නිෂ්පාදිතයට 43% ක දායකත්වයක් සපයා ඇත්තේ බස්නාහිර පළාත විසිනි.

2015 වර්ෂයේ දී, ශ්‍රී ලංකාවේ ආයෝජන අනුපාතය 32% ක් වූ අතර, දේශීය ඉතුරුම් අනුපාතය 24% ක් විය. ඇස්තමේන්තුගත ජාතික ඉතුරුම් අනුපාතය 29% ක් විය. සම්පත් පරතරය හෙවත් ඉතුරුම් - ආයෝජන පරතරය 8% ක් වූ අතර, එය රටෙහි ආයෝජන අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය වන විදේශ අරමුදල් ප්‍රමාණය ලෙස අර්ථ දැක්විය හැක.

විදේශ වෙළඳාමේ ප්‍රතිඵලයක් ලෙස, 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය ඩොලර් බිලියන 8 ක් ලෙසට වාර්තා වී ඇත. විදේශ වෙළඳ අනුපාතය මගින් පෙන්නුම් කරන ආකාරයට ආනයන මිලට සාපේක්ෂව අපනයන මිල ගණන්වල සාපේක්ෂ හැසිරීම 2.2% ක පිරිහීමක් පෙන්වයි. මුළු අපනයන ආදායම වූ ඩොලර් බිලියන 10.5 ත් 74% ක් රෙදිපිළි හා ඇඟවම් ආදී කාර්මික අපනයන මගින් උපයා ඇත. 2015 වර්ෂයේ දී, ආනයන වියදම ඇමරිකන් ඩොලර් බිලියන 18.9 ක් වූ අතර, ඉන් ආසන්න වශයෙන් 20% ක් පාරිභෝගික භාණ්ඩ සඳහා වේ. තවද, ආයෝජන භාණ්ඩ සඳහා වූ දායකත්වය 21% විය.

2015 වර්ෂයේ දී, ජංගම ගිණුමේ හිඟය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.4% ක් විය. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් එවනු ලබන ප්‍රේෂණ හේතුකොටගෙන වෙළඳ ගිණුමේ හිඟය නිසා ඇති වූ බලපෑම අවම කර ගනිමින් ජංගම ගිණුම යහපත් තත්ත්වයක පවත්වා ගැනීමට හැකි වී ඇත. ගෙවුම් ශේෂ හිඟය මූල්‍යනය සඳහා ප්‍රධාන වශයෙන් කෙටි කාලීන හා දිගු කාලීන විදේශ ණය හා සෘජු විදේශ ආයෝජන භාවිතයට ගෙන ඇත.

රටේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4% ක් විය. ඉහළ පුනරාවර්තන වියදම හා පහළ මට්ටමේ ආදායම් අයවැය හිඟය ඉහළ යාමට හේතු විය. දැනට පුනරාවර්තන වියදම රජයේ මුළු වියදමින් 75% ක් වේ. පළාත් මට්ටමින් සලකා බලන විට මෙම ප්‍රතිශතය 80% ක් දක්වා ඉහළ අගයක් පෙන්නුම් කරයි. පුනරාවර්තන වියදමින් වැඩි කොටසක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ ණය පොලීවලින් සමන්විත වේ. මෙම ව්‍යුහාත්ම දුර්වලතාව හේතුවෙන් ප්‍රාග්ධන වියදම් සීමා වීම තුළ රටේ සංවර්ධනයට සෘජු බලපෑමක් ඇති වී තිබේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% ට දායකත්වය සපයන රජයේ ප්‍රාග්ධන වියදම හෙවත් රාජ්‍ය ආයෝජන ප්‍රධාන වශයෙන් මහා මාර්ග, ගුවන්කොටුවල, ජල සම්පාදන හා බලශක්ති වැනි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැය කරනු ලබයි.

රාජ්‍ය මූල්‍ය හිඟය පියවීමට දේශීය ණය මූල්‍ය වෙත යොමු වීම හේතුවෙන් එලදායී ආර්ථික කටයුතුවල තිරත වීම සඳහා පෞද්ගලික අංශය වෙත සැපයිය හැකි ණය ප්‍රමාණය කෙරෙහි සීමාකාරී බලපෑම් ඇතිවී තිබේ. දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාවලිය මධ්‍ය කාලීන ආර්ථික වර්ධන වේගය පහළ බැසීමට හේතුවක් වී ඇත.

ජාත්‍යන්තරව පිළිගත් දර්ශක අනුව බැලීමේ දී, රටේ සමාජ-ආර්ථික සංවර්ධනය සාධනීය මට්ටමක් පෙන්නුම් කරයි. නිදහසින් පසු බලයට පත්වූ රජයන් විසින් අනුගමනය කරන ලද "සුභ සාධන රාජ්‍ය" ප්‍රතිපත්තිය මෙයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත. රටේ මහජනතාවගේ මූර්ත ආදායම ඉහළ නැංවීම තුළින් ඉහළ ජීවන තත්ත්වයක් අත්කර ගැනීම සඳහා පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කිරීමට ලද නිදහස් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්, පොදු ප්‍රවාහනය, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා අනෙකුත් ශුභ සාධන වැඩසටහන් ඉවහල් වී ඇත. එවැනි සමානාත්මතාවාදී ප්‍රතිපත්ති හේතුවෙන් සාක්ෂරතා අනුපාතය, මරණ අනුපාතය, ලෙඩ රෝග පැතිරීමේ අනුපාතය, උපතේදී ආයු අපේක්ෂාව, දරිද්‍රතා අනුපාතය සහ ඒක පුද්ගල ආදායම වැනි සමාජ-ආර්ථික දර්ශකයන්ගේ යහපත් හැසිරීමක් පෙන්නුම් කර ඇත. එම දර්ශක හා සසඳා බැලීමේ දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටවල් හා සම තත්ත්වයේ පසුවන බව පෙනී යයි.

පවත්නා රජයන් විසින් ක්‍රියාත්මක කරන ලද දිළිඳුකම දුර්ලබී හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් තුළින් දිළිඳුභාවය අඩු කිරීම හා සේවා නියුක්තිය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ධනාත්මක බලපෑමක් ඇති කර ඇත. සහසු සංවර්ධන අභිමතාර්ථ යටතේ ඇති එක් ඉලක්කයක් වන දරිද්‍රතා අනුපාතය අදාළ ඉලක්ක අභිබවා යමින් 6.2% දක්වා අඩු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත. කෙසේවුවද, 2014 වර්ෂයේ දී 4.3% ක් වූ සේවා විදුකිති අනුපාතය කෙටි කාලීනව ඇති වූ යම් යම් සාධක හේතුවෙන් මේ වන විට 4.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

කෙසේවුවද, පිළිගත් නිර්ණායක හා උප ජාතික මට්ටමේ විෂමතාවන් අනුව සැලකීමේ දී රට තුළ ආර්ථික හා සමාජයීය වශයෙන් සැලකිය යුතු සංවර්ධනයක් සිදුවී ඇත. මෙම සන්දර්භය තුළ, පළාත් විසින් සමාජ වගකීම් ඉටු කිරීම සඳහා බැඳී සිටින පෞද්ගලික අංශයේ ද සහය ඇතිව යෝග්‍ය ව්‍යාපෘති සැලැස්මි කිරීම හා ක්‍රියාත්මක කිරීම මගින් ප්‍රාදේශීය විෂමතා අවම කරගැනීමට ක්‍රියා කළ යුතුය.

වර්ෂ 2020 වනවිට ඉහළ - මැදි ආදායම් කාණ්ඩයේ රටවල් අතරට එක්වීම තම ඉලක්කය ලෙස සම්මුතිවාදී ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉහළ වර්ධනයක් ළඟාකර ගැනීම හා සමාජ සාධාරණත්වය යන අරමුණු ද්විත්වය ප්‍රධාන පරමාර්ථ කොටගත් "සමාජ වෙළෙඳපොළ"යන සංකල්පය මත පදනම් වූ ආර්ථික උපාය මාර්ගයක් අනුගමනය කිරීම රජය විසින් සිදු කරනු ලබයි. ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හරහා ප්‍රාදේශීය හා ග්‍රාමීය ආර්ථිකයන් සංවර්ධනය කිරීම පිළිබඳ වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇත.

වගුව 1. ජාතික ගිණුම් හා තෝරාගත් දර්ශක 2012-2015

දර්ශකය	2012	2013	2014	2015@
(1) පවත්නා වෙළඳ මිලට ගෝලීය සමස්තයන් (රු: මිලියන)				
දළ දේශීය නිෂ්පාදිතය	8,732,463	9,592,125	10,448,479	11,183,220
දැදේනි: ට ඇතුළත් ප්‍රධාන ආර්ථික කාර්යයන් (එකතු කළ වටිනාකම)				
කෘෂිකර්මය	650,510	735,382	833,889	901,579
කාර්මික	2,630,766	2,797,328	2,986,199	3,190,006
සේවා	4,858,292	5,406,544	5,924,433	6,295,853
ස්ථාවර මිලට ගෝලීය සමස්තයන් - (2010 (රු:මිලියන)				
දළ දේශීය නිෂ්පාදිතය	7,588,517	7,846,202	8,228,986	8,622,825
දැදේනි: ට ඇතුළත් ප්‍රධාන ආර්ථික කාර්යයන් (එකතු කළ වටිනාකම)				
කෘෂිකර්මය	592,443	611,676	641,493	676,899
කර්මාන්ත	2,035,601	2,119,080	2,194,167	2,259,223
සේවා	4,245,461	4,405,644	4,634,805	4,881,273
දැදේනි: යෙන් ප්‍රතිශතයක් ලෙස				
කෘෂිකර්මය	7.8	7.8	7.8	7.9
කර්මාන්ත	26.8	27.0	26.7	26.2
සේවා	55.9	56.2	56.3	56.6
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය				
පවත්නා වෙළඳපොළ මිලට (රුපියල්)	427,559	466,112	503,032	533,398
පවත්නා වෙළඳපොළ මිලට (ඩොලර්)	3,351	3,610	3,853	3,925
ස්ථාවර (2010) මිලට (රුපියල්)	371,549	381,272	396,177	411,277
මධ්‍ය වාර්ෂික ජනගහනය ('000)	20,424	20,579	20,771	20,966
සේවා විද්‍යුත් අනුපාතය	4.0	4.4	4.3	4.6
මුද්‍රිත දැදේනි: වර්ධන වේගය	9.1	3.4	4.9	4.8
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය	7.6	6.9	3.3	0.9

සටහන : @ - තාවකාලික

මූලාශ්‍රය- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

පවත්නා හා ස්ථාවර මිල ගණන් අනුව ජාතික ගිණුම්, මධ්‍ය වාර්ෂික ජනගහනය, සේවා විද්‍යුත්තිය, ආර්ථික වර්ධන වේගය සහ සාමාන්‍ය උද්ධමන වේගය පිළිබඳ තොරතුරු 2012-2015 කාලයට අදාළව වේ.

ඉහත වගුවට අනුව උද්ධමන අනුපාතය 7.6% සිට 0.9% දක්වා ශීඝ්‍රයෙන් පහළ වැටුන ද සේවා විද්‍යුත්තියේ හෝ ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු වෙනසක් වී නැති බව පැහැදිලි වේ

පරිච්ඡේදය 2
ක්‍රියාකාරකම් සහ
ඒවායේ ප්‍රගතිය - 2015

මුදල් කොමිෂන් සභාව විසින් 2015 වර්ෂය තුළ ක්‍රියාවට නංවන ලද ප්‍රධාන ක්‍රියාකාරකම් සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳ මෙම පරිච්ඡේදය තුළින් සාකච්ඡා කෙරේ.

2.1 ජාතික හා පළාත් මට්ටමේ දේශපාලන තායකත්වය හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා වූ වැඩමුළුව

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් කොමිෂන් සභාවේ සංවිධානයෙන් 2015.06.15 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී "ජාතික හා පළාත් මට්ටමේ මනා සම්බන්ධීකරණය තුළින් සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම" යන මාදයෙන් වැඩමුළුවක් පවත්වන ලදී. මෙම වැඩමුළුව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. මීට අමතරව ගරු රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන හා ප්‍රජානුන්තිය පාලනය, සෞඛ්‍ය, අධ්‍යාපන හා මුදල් යන විෂය භාර රේඛීය අමාත්‍යාංශ වලට අයත් අමාත්‍යවරුන්, සියලුම පළාත් සභාවල ගරු ආණ්ඩුකාරවරුන්, පළාත් අමාත්‍යවරුන්, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, අතිරේක ලේකම්වරු, පළාත් ලේකම්වරු හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු මෙම සමුළුවට සහභාගිවූවන් අතර විය.

ජාතික හා පළාත් මට්ටමේ ආයතන අතර මනා සම්බන්ධීකරණය තුළින් අරමුදල් ප්‍රශස්ත ලෙස යොදා ගැනීම හා එමඟින් කාර්යය සාධනය ඉහළ නැංවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථා සලසා දීම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ විය.

ඉහත වැඩමුළුවේදී ඉදිරිපත් කරන ලද ගැටළු හා නිර්දේශ සැලකිල්ලට ගෙන ඒවාට පිළියම් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ජනාධිපති ලේකම් වෙත 2015 ජූලි මස 15 දිනට පෙර ඉදිරිපත් කිරීමේ වගකීම අතිගරු ජනාධිපතිතුමා විසින් ජනාධිපති ලේකම් සහ මුදල් කොමිෂන් සභාවේ සභාපති වෙත පවරන ලදී.



අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අදහස් සැකවිත්

- » පළාත් සභා පිහිටුවීමේ අරමුණු සාක්ෂාත් වී නිබේද යන්න යළි විමසුමට ලක්කිරීම
- » පළාත් සභා ක්‍රමයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම සඳහා ඒවා වඩාත් කාර්යක්ෂම කිරීම.
- » පිරිසිදු මූල්‍ය විනයක් පවත්වාගෙන යාම.
- » පැහැදිලි සැලැස්මකට අනුව මුදල් වැයකිරීමේ අවශ්‍යතාවය.
- » රජය සහ පළාත් සභා අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම.
- » රජය සහ පළාත් සභා එකතු වී පොදු අරමුණක් යටතේ ක්‍රියා කිරීම මගින් මහජන ශ්‍රවණයට නගවුරු කිරීම.
- » සියලුම දේශපාලන පක්ෂ විසින් ජාතික සම්මුති රජය සමඟ කිට්ටු සබඳතාවයක් පවත්වා ගනිමින් ජාතික ආහාර වැඩසටහන සහ මත්උවදුර දුරලීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීම
- » පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම තුළින් සේවා සැපයීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම.
- » පළාත් සභා සතුව දැනට තිබෙන බලතල කාර්යක්ෂම හා ඵලදායී අයුරින් භාවිතයට ගැනීම.
- » අර්ධ වාර්ෂිකව රජයේ හා පළාත්වල ප්‍රධානීන් හමු වී ගැටළු හා විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමේ ක්‍රමවේදයක් සැකසීම.
- » පළාත් මට්ටමින් දේශපාලන නායකත්වය හා නිලධාරීන් අතර කාර්යක්ෂම පදනමක් රැස්වීම් පැවැත්වීම මගින් ප්‍රතිපත්ති හා උපාය මාර්ග මැනවින් ක්‍රියාවට නැංවීම සහතික කිරීම.
- » ප්‍රධාන අමාත්‍යවරු අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට මසකට වරක් සහභාගි කරවා ගැනීම

ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ අදහස් සැකවිත්

- » පරිපාලන කටයුතු සඳහා ජනතා සහභාගිත්වය ලබාගැනීමේ අවශ්‍යතාවය.
- » පළාත් අරමුදල් ප්‍රධාන වශයෙන් පඩිනඩි ගෙවීම සහ ඉදිකිරීම් කටයුතුවලට වැය කිරීමේ ක්‍රමවේදයන් දුරස් වීමේ අවශ්‍යතාවය.
- » කොන්ත්‍රාත් පිරිනැමීමේ දී විනිවිද භාවය හා වගවීම මත පදනම් වූ පවත්නා ක්‍රමවේදය ශක්තිමත් කිරීම.
- » අධ්‍යාපන අංශය තුළ බලය බෙදීමේ ක්‍රමවේදයට අදාලව ප්‍රශ්න හා ගැටළු පවතින බැවින්, ඒවා ඉක්මනින් නිරාකරණය කරගැනීම.
- » පළාත් අධිකාරීන් විසින් පළාත් මට්ටමින් අරමුදල් වැය කිරීම පිළිබඳව මනා අධීක්ෂණයක් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නව පනතක් ගෙන ඒමට යෝජනා කෙරිණ. නවද අනාර්ථක අයුරින් බඳවා ගැනීම සිදුකර ගැනීම පාලනය කළ යුතු අතර එවැනි අවස්ථා ගරු ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු කළ යුතුය.
- » ඊබ්‍රහිම අමාත්‍ය/ආයතන විසින් පළාත් මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පළාත් අධිකාරීන් දැනුවත් කළ යුතු අතර ඔවුන්ගේ

- සහයෝගයද ලබා ගත යුතුය.
- » පළාත් සභා අරමුදල් විදේශ ගමන් සඳහා භාවිතා කිරීම පාලනයට ලක් කිරීම.
- » පළාත් පාලන ආයතනවල විධායක බලය නගරාධිපතිට හෝ සභාපතිට නොව විධායක කමිටුවකට පැවරීම.
- » පළාත් වල සැබෑ සංවර්ධන අවශ්‍යතා තක්සේරු කිරීමෙන් අනතුරුව අවශ්‍ය සම්පත් ලබාදිය යුතුය.
- » ප්‍රාදේශීය සභා,පළාත් සංවර්ධනයට සහභාගී කරගැනීම සඳහා ක්‍රමවේදයන් වැඩිදියුණු කළ යුතුය.
- » විවිධ පරිපාලන මට්ටම්වලින් පවත්නා ද්විකරණය වලක්වාලීමේ අවශ්‍යතාවය.

රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ අදහස් සැකෙවින්

- » බලතල පැහැදිලිව බෙදාගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව සැපයීම.
- » විවිධ මට්ටම් වලදී දක්නට ලැබෙන ද්විකරණය අවම කරලීම.
- » විවිධ පරිපාලන මට්ටම් වලදී ශක්තිමත් මූල්‍ය විනයක් පවත්වා ගැනීම.
- » පළාත් සභා හා පළාත් පාලන ආයතන අතර වැඩකටයුතු පැහැදිලිව බෙදා වෙන් කරගැනීම.
- » පළාත් පාලන ආයතනවල කටයුතු සිදු කිරීම සඳහා කමිටු 07 ක්වත් පත් කිරීම.

2.2 මුදල් කොමිෂන් සභාව සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම

මුදල් කොමිෂන් සභාව සඳහා කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අමාත්‍යය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.මේ සඳහා රු.මිලියන 300 ක ප්‍රතිපාදන අනුමත වී ඇති අතර, රාජගිරිය,සරණ මාවතේ මුදල් කොමිෂන් සභාව සතු ඉඩමක එය ඉදිකිරීමට නියමිතය.මේ වනවිට අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව.(CAPC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව. (TEC) අමාත්‍ය මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය විසින් පත්කර ඇත.ගොඩනැගිලි සැලැස්ම තාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගරසභා ව විසින් දැනටමත් අනුමත කර ඇත.

2.3 දිස්ත්‍රික් මට්ටමින් සම්පත් වෙන්කිරීමේ ක්‍රමවේදය

පළාත් සඳහා අරමුදල් වෙන්කිරීමේදී 2015 දක්වා අනුගමනය කරන ලද ක්‍රමවේදය සංශෝධනය කරන ලද අතර අරමුදල් වෙන් කිරීම සඳහා නව සංඛ්‍යාතමය සූත්‍රයක් වැඩිදියුණු කර ඒ අනුව 2016 වර්ෂයට අරමුදල් බෙදා වෙන් කිරීම සිදුකරන ලදී. මෙම නව සූත්‍රය ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සහයෝගය ද ඇතිව සකස් කරන ලදී.මේ අනුව පළාත තුළ ඇති දිස්ත්‍රික් වෙත තාර්කික පදනමක් මත අරමුදල් වෙන්කර දෙනු ලැබීය.මේ හේතුවෙන් පළාත් අතර මෙන්ම දිස්ත්‍රික්ක අතර ඇති සමාජ ආර්ථික විෂමතාවයන් අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.

2.4 චීනයේ Kunming මුදල් පිළිබඳ තාගරික කාර්යාංශයේ නිලධාරීන්ගේ අධ්‍යයන වාරිකාව



චීන මහජන සමූහාණ්ඩුවේ මුදල් පිළිබඳ තාගරික කාර්යාංශයේ හි නියෝජිත පිරිසක් 2015 වර්ෂයේ සැප්තැම්බර් මසයේදී මුදල් කොමිෂන් සභාව වෙත පැමිණියහ. සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත මෙම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය ගනු ලැබුවේ අධ්‍යක්ෂ ජනරාල් හී ලීචන් (He Lichen) මහතාය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පළාත් තුළ සිදුවන ආකාරය පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම

ඔවුන්ගේ අරමුණ විය. තවද, මූල්‍ය අධීක්ෂණය, බදු ප්‍රතිපත්තිය සහ පළාත් තුළ ආදායම් එකතු කරන ආකාරය, පළාත් තුළ වියදම් කළමනාකරණය පිළිබඳ තොරතුරු මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

2.5 මුදල් කොමිෂන් සභාව සඳහා තව සාමාජිකයින් පත්කිරීම.

ව්‍යවස්ථා සභාවේ නිර්දේශය පරිදි අනිගරු ජනාධිපතිතුමා විසින් මුදල් කොමිෂන් සභාවට තව සාමාජිකයන් පත්කිරීම 2015 නොවැම්බර් මාසයේදී සිදුකරන ලදී. මුදල් කොමිෂන් සභාවේ සභාපති ලෙස යු.එච්.පලිහක්කාර මහතා පත්කල අතර ප්‍රධාන ජාතින් නියෝජනය වන පරිදි එම්.එම්.සජරල්ලා මහතා සහ ඩී. කනගසභාපති මහතා පත්කර ගන්නා ලදී. ඊට අමතරව නිලබලයෙන් පත්වූ සාමාජිකයින් වූයේ මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතාය.

2.6 ප්‍රමුඛ පරාස යටතේ මුදල් කොමිෂන් සභාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග

එක් එක් ප්‍රමුඛ පරාස යටතේ මුදල් කොමිෂන් සභාව විසින් 2015 වර්ෂයේදී පහත දැක්වෙන පියවරයන් ක්‍රියාවට නගා ඇත.

- පළාත් අතර අරමුදල් බෙදා වෙන්කිරීමේ මූලධර්ම සැකසීම සහ සන්නිවේදනය කිරීම

පුනරාවර්ත හා ප්‍රාග්ධන වියදම් වලට අදාල අවශ්‍යතා තක්සේරු ඉදිරිපත් කිරීම පිළිබඳව වූ මුදල් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ 2015 මාර්තු මාසයේදී පළාත් වලට නිකුත් කරන ලදී. මෙම පළාත් අවශ්‍යතාවයන් විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව මුදල් කොමිෂන් සභාව විසින් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කරනු ඇත. මහා භාණ්ඩාගාරය විසින් 2016 වර්ෂය සඳහා පළාත් වලට සමස්ත මුදල් ප්‍රමාණය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව එකී අරමුදල් පළාත් හා අංශ අතර බෙදා වෙන්කිරීම සිදුකරන ලදී. අනතුරුව එම බෙදා වෙන්කිරීම පදනම් කරගෙන සියලුම පළාත් වලට ස්වකීය සංවර්ධන සැලැස්ම සකස් කරන ලෙස මුදල් කොමිෂන් සභාව විසින් දැනුම් දෙන ලදී. මෙයට අමතරව පළාත් අතර අරමුදල් බෙදා වෙන් කිරීමට අදාල මූලධර්ම දැක්වෙන නිර්දේශ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

- පළාත් අතර සම්පත් සාධාරණ ලෙස බෙදියාම සම්බන්ධයෙන් සහතිකවීම

ප්‍රාදේශීය විෂමතා අඩුකිරීමේ වගකීම පැවරී ඇති ප්‍රධාන ආයතනය වන මුදල් කොමිෂන් සභාව විසින් ස්වකීය සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් වලට අවශ්‍ය ප්‍රමාණයට අරමුදල් නිර්දේශ කිරීම සිදුකල යුතුය. මෙහිදී වඩාත් සුදුසු ප්‍රවේශයන් සහ සංකල්ප හඳුන්වාදීම මගින් පළාත් වලට අවශ්‍ය තාක්ෂණික සහායද ලබාදිය යුතුව ඇත.

පළාත්වල ප්‍රාග්ධන අවශ්‍යතා තක්සේරු කිරීමේදී මුදල් කොමිෂන් සභාව විසින් රාජ්‍ය ප්‍රතිපත්ති, පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලසුම් සහ විභවතාවයන් කෙරෙහි මූලික අවධානය යොමු කරනු ඇත. මෙම කාර්යයේ දී බලපෑම් කණ්ඩායම් වෙතින් එල්ලවන අතවශ්‍ය මැදිහත්වීම් මගහැරවීම පිණිස පරිපූර්ණ සංඛ්‍යාතමය ක්‍රමවේදයක් භාවිතයට ගනු ඇත. මෙම ක්‍රමවේදය තුළට සම්පත් වෙන්කිරීමේ සංඛ්‍යාතමය සූත්‍රයක් අත්‍යවශ්‍ය වන අතර එහිදී උපජාතික මට්ටමේ සමාජ ආර්ථික විෂමතා පිළිබිඹු කරන විචල්‍යයන් සහ දර්ශක සමහරක් භාවිතයට ගනු ලැබේ.

මෙම සම්පත් වෙන්කිරීමේ ක්‍රමවේදය මගින් යහපාලන මූලධර්මය සහ පුද්ගලික නිර්ණ වලින් බැහැර වූ නිදහස් වාතාවරණයක් තහවුරු කර ඇත. තවද පළාත් මට්ටමේ ජේෂ්ඨ නිලධාරීන්ගේ අදහස් ලබා ගැනීම සඳහා විවෘත සාකච්ඡා මාලාවක් පවත්වන ලදී. ප්‍රාග්ධන වියදම් වලට අදාළ මූල්‍ය සම්පත් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG) සහ උපමාන පාදක ප්‍රදාන (CBG) යනුවෙන් දෙයාකාර වේ.

වර්ෂ 2016 දී මුදල් කොමිෂන් සභාව විසින් ප්‍රථම වරට ප්‍රාග්ධන අරමුදල් වෙන්කරලීමට අදාළව තව ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව පළාත තුළ සංවර්ධනයට අවශ්‍ය අරමුදල් සාධාරණ අයුරින් බෙදියාම තහවුරු කර ගැනීම පිණිස දිස්ත්‍රික් පදනම භාවිතයට ගන්නා ලදී. මුදල් කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අදාළ සංඛ්‍යාතමය සූත්‍රය සැකසීම සඳහා තාක්ෂණික සහය ලබාදෙන ලදී. මෙම සූත්‍රය වැඩිදියුණු කිරීමේදී පහත දැක්වෙන සමාජ ආර්ථික විචල්‍යයන් සැලකිල්ලට ගනු ලැබීය.

ඉහත දැක්වෙන ලද සංඛ්‍යාතමය සූත්‍රයට තවත් සුදුසු අතිරේක විචල්‍යයන් අන්තර්ගත කිරීම මගින් එය වැඩිදුරටත් දියුණු කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇත.

වගුව 2. සූත්‍රය සකස්කිරීම සඳහා භාවිතා කළ තොරතුරු සහ විචල්‍යයන්

සාධකය	විචල්‍යයන් (දර්ශක)
ආර්ථික	දරිද්‍රතා අනුපාතය (%)
සෞඛ්‍ය	පුද්ගලයින් 1000 කට ඇති රෝහල් ඇඳත් සංඛ්‍යාව
අධ්‍යාපනය	පරිගණක සාක්ෂරතා අනුපාතය (%)
	පවතින පළාත් පාසල් තුළින් දුෂ්කර පාසල් වල ප්‍රතිශතය (%)
යටිතල පහසුකම්	පවතින පළාත් මාර්ග දුර ප්‍රමාණයෙන් වැඩිදියුණු කල යුතු මාර්ගවල දුර ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස (%)
කෘෂිකර්මය	වී වගාකරන ලද භූමි ප්‍රමාණය (අක්කර / වර්ග කි.මීටර්)
	සමාන්‍ය වී අස්වැන්න (අක්කරයට බ්‍රසල්)

• ප්‍රාදේශීය විෂමතාවයන් පිටුදැකීම සහ මානව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම.

අතින් අත්දැකීම් අනුව පෙනී යන්නේ පළාත් මට්ටමෙන් සංවර්ධන සැලසුම් සහ ව්‍යාපෘති සැකසීමේ දී සමහර දුරස්ථ ප්‍රදේශ පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වා ඇති බවයි. එබැවින්, පළාත් තුළ හා පළාත් අතර පවතින සංවර්ධන විෂමතාවයන්වල ඉතා බැරෑරුම් තත්වයක් පවතින බව නිරීක්ෂණය වේ. මෙම තත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මුදල් කොමිෂන් සභාව විසින් සෑම පළාතක් සඳහාම "ඌණ සේවා සහ හුදකලා ගම්මාන සංවර්ධනය, යන මෑයෙන් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී ඇත. අවශ්‍යතා තක්සේරු සඳහා සිදුකරන ලද මාර්ගෝපදේශ තුළ මෙම ගම් නේරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායකයක් පිළිබඳව විස්තරාත්මකව දක්වා ඇත. ඒ අනුව පළාත් අධිකාරීන් විසින් මෙම ගම් නේරීම ප්‍රාදේශීය සභා මට්ටමින් සිදු කළ යුතු අතර ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් නියෝජනය වන පරිදි ව්‍යාපෘති හඳුනා ගත යුතුය.

තවද ව්‍යාපෘති හඳුනා ගැනීමේදී ඒකාබද්ධ ප්‍රවේශයකට යොමු විය යුතු අතර එය එක් අංශයකට පමණක් සීමා නොකළ යුතුය. ඒ අනුව කුඩා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි කටයුතු ගැනීමත් පාලම්, බෝක්කු, ප්‍රවේශ මාර්ග පාතිය ජල පහසුකම්, අමුණු සහ වේලි, වීදුලිය සැපයීම වැනි අංශවලට ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. තවද ඉලක්ක කණ්ඩායම් සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුවේ. එම ව්‍යාපෘති නේරීමේ දී ඉල්ලුම මත පදනම් වූ ප්‍රවේශය, දිගුකාලීන නිරසරතාවය හා ප්‍රජා සහභාගිත්වය අවශ්‍ය බව අවධාරණය කර ඇත.

මුදල් කොමිෂන් සභාව විසින් රජයේ උපදෙස් මත මානව සංවර්ධනයෙහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ පිණිස අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවලට වැඩිපුර මුදල් ප්‍රතිදාන වෙන් කරන ලදී. ඒ අනුව 2016 වර්ෂයේදී මුළු ප්‍රාග්ධන වෙන්කිරීම් වලින් 53% ක් අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශවලට වෙන් කර ඇත. රැකියා විරහිත තරුණ තරුණියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් අධ්‍යාපන අංශය යටතේ පාසල් හැරයන ළමුන්ගේ කුසලතාවයකින් වැඩි දියුණු කිරීම පිණිස විශේෂ මුදල් වෙන්කිරීමක් සිදුකරන ලදී. එය පාසල් හැරයන්නන්ගේ වෘත්තීය අධ්‍යාපනය පහසුකරලීම යනුවෙන් හඳුන්වන ලද අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් පළාත්වලට නිකුත් කර ඇත. එමෙන්ම සෞඛ්‍ය අංශය තුළද අතිරේක වැඩසටහන් දෙකක් හඳුන්වාදී ඇති අතර ඒවා පිළිවෙලින් වෛද්‍ය උපකරණ මිලට ගැනීම සහ රෝග නිවාරණය යනුවෙන් නම් කර ඇත. මෙහි මූලික අරමුණ වනුයේ බෝ නොවන රෝග සහ වසංගත රෝග පාලනය කිරීම තුළින් ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි.

• පළාත් සභාවල සම්පත් ඵලදායී ලෙස උපයෝජනය කර ගැනීම සහතික කරලීම

සම්පත් ඵලදායී ලෙස උපයෝජනය කර ගැනීම උදෙසා ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය සෑම පළාත් සභාවක් තුළම හඳුන්වා දී ඇති නමුත් සියලුම පළාත් සභා විසින් එය නිසි පරිදි වැඩි දියුණු කරගෙන නොමැති බව නිරීක්ෂණය වී ඇත. පසුගිය කාලය තුළ පළාත් සභා තුළ ප්‍රාග්ධන වියදම් අනුපාතය 75% - 80% අතර පරාසයක පැවතුණි.

2016 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලද මාර්ගෝපදේශ මගින් පළාත් වාර්ෂික සැලසුම් වල සියලුම ව්‍යාපෘතින් නියමිත කාලය තුළදී නිම කිරීම තුළින් පිරිවැය ඉහළයාමේ අවදානම අඩු කළ යුතු බව අවධාරණය කර ඇත. තවද මෙමගින් වාර්ෂික සංවර්ධන සැලසුම් සහ මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී පළාත් බලධාරීන් විසින් ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශයට (ZBB) අදාළ මූලධර්ම අනුගමනය කළ යුතු බව දැනුම් දී ඇත. ඒ අනුව යෝජිත ව්‍යාපෘති නියමිත සැලසුම්

කාලසීමාව තුළ ක්‍රියාත්මක කර ඉලක්කගත දිනට අවසන් කළ යුතු බව පැහැදිලිව සඳහන් කර ඇත.

ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සම්බන්ධ අවශ්‍ය උපදෙස් කොමිෂන් සභාව විසින් පළාත්වලට නිකුත් කර ඇති අතර එමගින් අයවැය වකුලේඛ අංක 06/2015 යටතේ සඳහන් කර ඇති පරිදි අදාළ නියමිත ආකෘතිපත්‍ර භාවිත කළ යුතුය.

එමෙන්ම සෑම ව්‍යාපෘතියක් සඳහාම ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය මත පදනම්ව ක්‍රියාකාරී සැලසුම් සකස්කළ යුතු අතර ඒවා ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය යටතේ දක්වා ඇති කාර්යසාධන අකෘති පත්‍ර පිරවීම සඳහා භාවිතයට ගත හැකිය.

මුදල් කොමිෂන් සභාව විසින් ප්‍රතිඵලපාදක කළමනාකරණ ප්‍රවේශයට අනුව සකස් කර ඇති අකෘති පත්‍ර භාවිතයට ගනිමින් වාර්ෂික සංවර්ධන සැලසුම් ඵලදායී ලෙස සිදුකළ යුතු බවට උපදෙස් දී ඇත.

මුදල් කොමිෂන් සභාව, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රශස්ථ කාර්යය මණ්ඩල පවත්වාගෙන යාමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික වැටුප් කොමිෂම, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරය සමග සම්පව ක්‍රියා කරනු ඇත.

• උපජාතික මට්ටමේ ආදායම් උත්පාදනය වැඩිදියුණු කිරීම

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උප ලේඛනයේ වගන්ති 36.1 සිට 36.2 දක්වා කොටසෙහි පළාත්වලට අයත් බලය පවරන ලද ආදායම් මූලාශ්‍ර පැහැදිලිව සඳහන් කර ඇත. මෙම මූලාශ්‍ර අතර පිරිවැටුම් බද්ද, බලපත්‍ර ගාස්තු, මුද්දර ගාස්තු, උසාවි දඩ, නියාමන ගාස්තු සහ විවිධ පනත් හා ප්‍රඥප්ති යටතේ අයකරන බදු වර්ග ප්‍රධාන වේ. කෙසේ වුවද, මෙම ආදායම් මූලාශ්‍ර ඵලදායී හා කාර්යක්ෂම අයුරින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ භාවිතයට නොගැනෙන බව පොදුවේ පිලිගත් කරුණකි. මෙම තත්ත්වය තුළ මෙකී ආයතන මහාභාණ්ඩාගාරයෙන් වෙන් කරනු ලබන රාජ්‍ය අරමුදල් මත දැඩි ලෙස රඳා පවතී. රාජ්‍ය සේවකයින් සඳහා ගෙවනු ලබන වැටුප් සහ සහිතයින්ගේ දීමනා ඇතුළත් පුනරාවර්තන වියදම් සඳහා මෙම මුදල් යෙදවීම මෙහිදී විශේෂයෙන් වැදගත් වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන උපජාතික මට්ටමේ ආදායම් උත්පාදනය වැඩිදියුණු කිරීමට ආදාළ ප්‍රායෝගික විසඳුම් සාකච්ඡා කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් 2014 වර්ෂයේදී වැඩිමුළුවක් පවත්වන ලදී. මෙම වැඩිමුළුවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා මත පදනම් වූ වාර්තාව සහ ඊට ආදාළ ක්‍රියාකාරී සැලැස්ම පළාත්වල ප්‍රයෝජනය සඳහා බෙදා හරින ලදී. පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ඔවුනට පැවරී ඇති ආදායම් මාර්ග හරහා උපයනු ලබන ආදායම පුළුල්කර ගැනීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහත දැක්වේ.

- » නව තාක්ෂණය භාවිතයට ගනිමින් ආදායම් සකස්කිරීමේ යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම.
- » අළුත් ආදායම් යෝජනා ඉදිරිපත් කිරීම සහ හිඟ බදු ආදායම් නිශ්චිත කාලයන් තුළ එකතු කරගැනීම සඳහා පළාත් ආදායම් නිලධාරීන් යොදවා ගැනීම.
- » පළාත් සභා සහ පළාත්පාලන ආයතන වලට ස්වකීය ආදායම් පදනම වැඩිදියුණු කරගැනීමට හැකිවන පරිදි පැරණි නීති ඉවත් කිරීම හා අලුත් නීති පැනවීම.
- » උපජාතික මට්ටමේ පවත්නා සම්පත් පිළිබඳව පරිපූර්ණ අධ්‍යයනයක් සිදුකිරීම හා ඒ අනුව එකතු

කළ වටිනාකම් සහිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
හරහා බදු පදනම පුළුල් කිරීම.

- » දේපල හා වත්කම්වල වටිනාකම් කාලීනව ඉහළ
තැංවීම තුළින් ආදායම් වැඩිකර ගැනීම සඳහා
ක්‍රියාකිරීම.
- » ස්වකීය නිත්‍යානුකූල ආදායම් කොටස (බදු,ගාස්තු
සහ උසාවි දඩ) උප ජාතික මට්ටමේ ආදාල ආයතන

වලට ලබාගත හැකිවන පරිදි ජාතික මට්ටමේ හා
පළාත් මට්ටමේ ආයතන විසින් සහයෝගයෙන්
කටයුතු කිරීම.

- » උපජාතික මට්ටමේත් බිහිවන නව ලාභදායී
ව්‍යාපාරික ස්ථාන හඳුනාගෙන ඒවා බදු දැලට
හසුකර ගැනීම.

සමහර පළාත් විසින් වියදම් නොකරන ලද මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කර හෙලි ආදායම් උපයාගන්නා බව
නිරීක්ෂණය වේ.මෙම තත්ත්වය තුළ එවැනි ක්‍රියාවලීන් බැහැර වීමට හා අරමුදල් නියමිත අරමුණු සඳහා යෙදවීමට
ක්‍රියාකරන මෙන් මුදල් කොමිෂන් සභාව විසින් පළාත්වලට උපදෙස් දී ඇත.

• පළාත් සහ පළාත්පාලන ආයතනවල ආයතනික සංවර්ධනය ශක්තිමත් කිරීම.

කාර්යක්ෂම සේවා සැපයුමක් ලබා දීමේදී පළාත් සභාවල සහ පළාත්පාලන ආයතන වල ආයතනික ධාරිතාවය
ශක්තිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවය තේරුම් ගැනීමෙන් අනතුරුව සැලසුම්කරණය,අයවැයකරණය සහ යහපාලනය යන
අංශ ආවරණය වන පරිදි ධාරිතා සංවර්ධනයට අදාල ක්‍රියාමාර්ග කිහිපයක් මුදල් කොමිෂන් සභාව විසින් ක්‍රියාවට නංවා
ඇත.

1. කේන්ද්‍ර - පරිධි සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් 2015 ජූනි 15 වන දින "ජාතික හා පළාත් මට්ටමේ
මනා සම්බන්ධීකරණය තුළින් සංවර්ධනය ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම"යන මැයෙන් පවත්වන ලද වැඩමුළුවේදී
ආයතනික සංවර්ධනයට ආදාලව පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.

- » ජාතික හා පළාත් මට්ටමෙන් පවරා දෙන
ලද විෂයයන් පිළිබඳව පැහැදිලි බෙදීමක්
සිදුකිරීම.
- » මධ්‍යම රජයේ ආයතන විසින් පළාත් මට්ටමෙන්
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී (විශේෂයෙන්
විදේශ ආධාර ව්‍යාපෘති) පළාත් දේශපාලන
තායකත්වය සහ නිලධාරීන් සම්බන්ධ කර
ගැනීම
- » ජාතික හා උපජාතික මට්ටමේ සිදුවන ද්විකරණය
අවම කර සම්පත් අපතෝයාම අවම කිරීම.

- » පළාත් ලැයිස්තුව යටතේ සංවර්ධන වැඩවලට
ආදාලව පළාත්වලට ප්‍රමාණවත් වගකීම්
පැවරීම.
- » ජාතික හා පළාත් මට්ටමේත් සිදුවන ද්විකරණය
වැලැක්වීම සඳහා තාර්කික පදනමකින් රාජ්‍ය
නිලධාරීන් සේවාගත කිරීම.
- » ව්‍යාපෘති සැලසුම්කරණය සහ ක්‍රියාවට තැංවීම
පිළිබඳව පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශ අතර මනා සම්බන්ධීකරණයක්
තහවුරු කිරීම.

- » මානව සම්පත් විෂයෙහි ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා උපජාතික මට්ටමෙන් නිවැරදි කාර්යය මණ්ඩල තක්සේරුවක් සිදුකිරීම.
- » සෑම මට්ටමකදීම මනා සිරස් සහ තිරස් සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම පිණිස කාලීන පදනමකින් විමර්ශන රැස්වීම් පැවැත්වීම.

2. ප්‍රතිඵල පාදක ප්‍රවේශයට සහ ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශයට ආදාල මූලධර්ම අනුකලනය කිරීම තුළින් පළාත් මට්ටමේදී ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය ශක්තිමත්ව භාවිතයේ යෙදවීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.මේ අනුව පළාත්වල සහ මුදල් කොමිසමට අදාල නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලද අතර පළාත් වලට මේ සම්බන්ධ මාර්ගෝපදේශ ඉදිරිපත් කර ඇත.තවද පළාත් හා ප්‍රාදේශීය මට්ටමේදී ප්‍රශස්ත කාර්යය මණ්ඩලයක් පවත්වාගෙන යාම සහතික කරනු පිණිස පළාත් පරිපාලනය, ජාතික වැටුප් කොමිෂම සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන ලදී.
3. මහ නගරසභාවලින් සැපයෙන සේවා සැපයුම වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මහනගරසභා කිහිපයක් සඳහා විශේෂ අරමුදල් වෙන් කරන ලදී. ඒ අනුව භූගෝලීය තොරතුරු පද්ධති හඳුන්වාදීම, මහනගරසභා බැඳුම්කර නිකුත් කිරීම, මහජන පැමිණිලි කාර්යක්ෂම ලෙස සැලකිල්ලට ගැනීම, වත්කම් තක්සේරුව හා ඉක්මණින් ගෙවීම් සිදුකිරීම සඳහා නව තාක්ෂණය භාවිතයට ගැනීම යන කරුණු කෙරෙහි මූලික අවධානය යොමු කර ඇත.
4. අදාල ක්ෂේත්‍රයන්හි මිනිස් බලය පුහුණු කිරීම සඳහා උපජාතික මට්ටමෙන් ප්‍රමාණවත් මූල්‍ය සම්පත් සැපයීම සඳහා පියවර ගෙන ඇත.ඒ අනුව පිලිගත් ආයතන වල පුහුණු පාඨමලාවලට අදාල නිලධාරීන් යොමුකරලීම සඳහා පළාත් බලධාරීන් වෙත උපදෙස් නිකුත් කර ඇත.

- ජාතික මට්ටම හා පළාත් අතර ඵලදායි සම්බන්ධීකරණයක් තහවුරු කිරීම.

ජාතික හා පළාත් මට්ටමෙන් ඵලදායි සම්බන්ධීකරණයක් තහවුරු කිරීම හරහා ද්විකරණය සහ සම්පත් තාක්ෂණය වැළැක්වීම සඳහා එක් එක් මට්ටමේදී සිරස් ප්‍රතිපත්තිමය එකඟතාවයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වනු ඇත.මේ අනුව සැලසුම් සහ ව්‍යාපෘති සැකසීමේදී ජාතික හා ආංශික මට්ටමේ ප්‍රතිපත්ති කෙරෙහි නිසි අවධානය යොමු කරන ලෙස මුදල් කොමිෂන් සභාව විසින් පළාත් බලධාරීන් දැනුවත් කර ඇත.ඒ අනුව පළාත් මට්ටමේ අවශ්‍යතාව හඳුනා ගැනීම,වාර්ෂික සැලසුම් සකස් කිරීම සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන සැකසීම යන කරුණු වලට අදාල මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමේදී ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඉහතින් දැක්වූ ජාතික හා පළාත් මට්ටමේ මනා සම්බන්ධීකරණය තුළින් සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම යන මෑයෙන් පවත්වන ලද වැඩමුළුවේදී කේන්ද්‍රය සහ පරිධිය අතර මනා සම්බන්ධීකරණයක වැදගත්කම අවධාරණය කරන ලදී.ඒ අනුව එහිදී පහත දැක්වෙන කරුණු කෙරෙහි මූලික අවධානයක් යොමුකරනු ලැබීය.

1. කාර්තුමය පදනමකින් ජනාධිපති ලේකම්තුමාගේ සහ සහභාගිත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම, මේ සඳහා අදාළ ඊඩ්සී අමාත්‍යාංශ ලේකම්වරු, ප්‍රධාන ලේකම්වරු සහ මුදල් කොමිෂන් සභාව වැනි අදාළ ආයතනවල නිලධාරීන් සහභාගී කරවා ගැනීමට තීරණය විය.
2. සංවර්ධන කාර්යයට අදාළ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම පිණිස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක වන සංවර්ධන කමිටු තවදුරටත් ශක්තිමත් කිරීම.
3. මධ්‍ය සහ කේන්ද්‍රීය මට්ටමේ ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වාර්ෂික සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වීම්.

එමෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම වැනි බලය පවරන ලද ප්‍රධාන විෂයන්ට අදාළව විමර්ශන රැස්වීම් පැවැත්විය යුතු අතර ඒ සඳහා ජාතික හා පළාත් මට්ටමේ දේශපාලන තායකත්වය හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය බව තීරණය විය.

මෙම වැඩමුළුවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන මුදල් කොමිෂන් සභාව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලද අතර එය දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ක්‍රියාකාරී සැලැස්ම සියලුම පළාත් වලට බෙදාදී ඇති අතර එක් එක් පාර්ශවකරුවන්ට පැවරී ඇති නිශ්චිත කාර්යය භාරය එහි සැකවින් දක්වා ඇත.

තවද, යෝජනා වූ පරිදි ජනාධිපතිතුමාගේ සහ ජනාධිපති ලේකම්ගේ සහභාගිත්වයෙන් ඉහල මට්ටමේ සම්බන්ධීකරණ රැස්වීම් සංවිධානය කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලදී.

- රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මගින් ව්‍යවසායක ප්‍රවර්ධනය

සියලුම පළාත්වලට ස්වකීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි අරමුදල් අවශ්‍ය හෙයින් මහාභාණ්ඩාගාරයේ වෙන් කරනු ලබන අරමුදල් වලට අමතරව අතිරේක සම්පත් උපයා ගත යුතු වේ. මෙම සන්දර්භය තුළ, පෞද්ගලික අංශය සම්බන්ධ කරගැනීම මගින් සංවර්ධන ව්‍යාපෘති මූල්‍යකරණය කිරීම දිරිගැන්විය යුතුය.

ඒ අනුව මුදල් කොමිෂන් සභාව විසින් පළාත් වලට මාර්ගෝපදේශ නිකුත් කිරීමේදී උපජාතික මට්ටමේ වාණිජමය ශක්‍යතාවයක් සහිත ව්‍යාපෘතිවලට පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කර දී ඇත. පළාත් කිහිපයක් විසින් කුඩා පරිමාණ මට්ටමෙන් මෙලෙස පෞද්ගලික ආයෝජන ලබා ගැනීම සඳහා මූලාරම්භ රාශියක් ගෙන ඇත. ඒ අනුව බොහෝ අවස්ථාවලදී රාජ්‍ය අංශයේ ආයතනයක් විසින් වත්කම් නිර්මාණය කරන ලද අතර ඒවා කළමනාකරණය කිරීම පෞද්ගලික අංශයට පවරා ඇත. මෙලෙස ව්‍යාපෘති කටයුතු පවත්වාගෙන යාමේදී සමහර පළාත්පාලන ආයතනයන්ද ප්‍රගතියක් පෙන්වා තිබේ.

පරිච්ඡේදය 3

යහ පාලනය හා

එයට අනුකූල වීම

3.1 හැඳින්වීම

යහ පාලනය, රටක ආර්ථික හා සමාජ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන පුළුල් තීරණාත්මක සාධකයක් බව පිළිගෙන ඇත. යහ පාලනය පිළිබඳ මූලධර්මය ප්‍රධාන කරුණු හතරක් එනම් වගවීම, විනිවිදභාවය, පූර්වනියමයත් සහ සහභාගිත්වය මත රඳා පවතී. පසුගිය දශක කිහිපය තුළ රජයේ කාර්යභාරය භාණ්ඩ හා සේවා සපයන්නෙකුගේ සිට ප්‍රතිපත්ති සම්පාදකයෙකු හා ආර්ථික කටයුතු නියාමනය කරන්නෙකු ලෙස වෙනස් වී ඇත. මෙම ක්‍රියාවලිය තුළ පෞද්ගලික අංශයේ හා සිවිල් සමාජයේ සමාජ ආර්ථික ක්‍රියාකාරීන් ඉස්මතු වීම දැක්වීමට ලැබෙන අතර, එළඳායි රාජ්‍ය ප්‍රතිසංස්කරණ සහ බලය බෙදා හැරීමේ ප්‍රතිපත්තිය වැදගත් ලක්ෂණ බවට පත් වී ඇත. ශ්‍රී ලාංකික සන්දර්භය තුළ එළඳායි යහපාලනය ශක්තිමත් කිරීමේ උපාය මාර්ග ඉදිරියට ගෙන යාමේදී අවශ්‍ය කරනු ලබන පියවර කිහිපයක් පහත දැක්වේ.

- * වඩා වැඩි සමාජයීය වගකීමකින් යුත් පෞද්ගලික අංශයක් ස්ථාපිත කිරීම. ජාතික මට්ටම සඳහා ප්‍රශස්ත ලෙස සම්පත් වෙන් කිරීමේ ක්‍රම නිර්මාණය කිරීම.
- * " සමාජ-වෙළඳපල" ප්‍රවේශය මත පදනම් වූ ආර්ථික ප්‍රතිසංස්කරණවලට අනුකූලව රාජ්‍ය සේවය තුළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම. * ප්‍රාදේශීය මට්ටමේ තීරණ ගැනීමේදී හා සැලසුම් කිරීමේදී වැඩි වශයෙන් මහජනතාවට සහභාගි වීමට ඇති අවස්ථා ශක්තිමත් කිරීම.
- * පළාත් විෂයන් සම්බන්ධයෙන් ප්‍රඥප්ති සෑදීම තුළින් පළාත් පරිපාලනය ශක්තිමත් කිරීම. * පළාත් සැලසුම්කරණය, අයවැකරණය හා අධීක්ෂණය යන කාර්යයන් සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම පිණිස මුදල් කොමිෂන් සභාව ප්‍රතිව්‍යුහගත කිරීම.
- * වැඩි රාජ්‍ය මූල්‍ය ස්ථායී තත්ත්වයක් ලබා දීම මගින් පළාත් පාලන ආයතන එළඳායි කිරීම.
- * ජනතා අවශ්‍යතාවලට අනුකූල වන පරිදි උප

3.2 පළාත් සභා ක්‍රමය තුළ යහපාලනය

යහපාලනය පවත්වා ගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් වන අතර, මේ සම්බන්ධයෙන් රජය විසින් ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගෙන ඇත. 1987 වසරේදී ඉහළ සිට පහළට බලය බෙදා හැරීම සඳහා හඳුන්වා දුන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රී ලංකාවේ දේශපාලන හා පරිපාලන ව්‍යුහය තුළ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් වේ. පළාත් සභා ක්‍රමය තුළින් බලය බෙදා හැරීම සහ ප්‍රාදේශීයව පවත්නා සමාජ-ආර්ථික සංවර්ධන විෂමතා අවම කිරීම සඳහා මූලික දායකත්වයක් සපයා ඇත.

තීරණ ගැනීමේ දී බලය බෙදා හැරීම, සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම හා උපයෝජනය තුළින් පළාත් සභාවන් හරහා කිසියම් සමාජ සාධාරණයක් සිදුවී ඇත. කෙසේවුවද, ඒ සඳහා උප ජාතික මට්ටමින් ජනතාව වෙත වැඩි වගකීම් ලබා දීම සඳහා බලය බෙදනු ලබන දේශපාලන ව්‍යුහයේ සුමට ක්‍රියාකාරීත්වයන් පැවතීම අවශ්‍ය වේ. එසේම රාජ්‍ය සේවයේ පවතින කාර්ය පරිපාටි ප්‍රමාදයන් සහ ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් අවම වන පරිදි සියළු ස්ථර තැවත ප්‍රතිසංස්කරණය

කිරීම සහ මහජන සේවාවන් ගුණාත්මක ලෙස වැඩි දියුණු කිරීම අවශ්‍ය වේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2015 වසරේදී ස්ථාපනය කරන ලද ව්‍යවස්ථා සභාව, යහපාලනය ප්‍රායෝගික කිරීම සඳහා ගත් ප්‍රගතිශීලී පියවරක් වේ. එමගින් එක් පුද්ගලයෙකු විසින් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම වළකාලනු ලබයි. ව්‍යවස්ථා සභාව දේශපාලන පක්ෂවල සහ සිවිල් සමාජයේ කීර්තිමත් පුද්ගලයින්ගෙන් සමන්විත වේ.

3.3 තීනීරීති රෙගුලාසි සමග අනුකූල වීම

මුදල් කොමිෂන් සභාව, තම නිලධාරීන්ට අදාළ විෂයන් සම්බන්ධව කටයුතු කිරීමේදී ජනාධිපති ලේකම් කාර්යාලය, ව්‍යවස්ථා සභාව, මහා භාණ්ඩාගාරය, රේඛීය අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන ආයතන සමග සම්පව වැඩි කිරීමට අවශ්‍ය කරනු ලබන සුදුසු පරිසරයක් නිර්මාණය කර ඇත. එක් එක් පළාතට අදාළ සැලසුම්කරණය, අයවැය සැකසීම හා අධීක්ෂණය යනාදී කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියෙකු මුදල් කොමිෂන් සභාවෙහි සිටී. සියලුම නිලධාරීන්ට පළාත් සැලසුම් සැකසීම, අයවැයකරණය හා අධීක්ෂණ සම්බන්ධයෙන් සිය රාජකාරී කාර්යයන් ඉටු කිරීමේදී ඊ- රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇත.

පළාත් මට්ටමෙන්, මුදල් කොමිෂන් සභාව නියෝජනය කිරීම සඳහා නියෝජනයෙකු ලෙසින් නිලධාරියෙකු පත් කර ඇති අතර, ඔවුන් පළාත් හා කොමිෂන් සභාව අතර නිල ගනුදෙනු පහසු කරලීමට සහාය වනු ඇත. පළාත්වල සේවය කරනු ලබන එම කොමිෂන් සභා නිලධාරීන් මගින් ජාතික හා පළාත් අතර වැඩි ක්‍රියාකාරී සම්බන්ධයක් තහවුරු කිරීම සඳහා අදාළ නිලධාරීන් සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම අපේක්ෂා කෙරේ.

සැලසුම් කිරීම හා සංවර්ධනය සම්බන්ධයෙන් මෑත කාලීන උපතනීන් පිළිබඳව මුදල් කොමිෂන් සභාවේ නිලධාරීන් දැනුවත් කිරීම හා ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත. මේ සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන්ට දේශීය හා විදේශීය පුහුණු අවස්ථා සපයනු ඇත. එම පුහුණු අවස්ථා සඳහා සහභාගිවන නිලධාරීන් අනෙකුත් නිලධාරීන් සමග තම දැනුම හුවමාරු කර ගනු ලබන අතර, එම දැනුම සහ පුහුණුව ආයතනයේ සංවර්ධනය සඳහා යොදා ගනු ඇත. අවශ්‍ය අවස්ථාවන්හිදී අනෙකුත් ආයතනවලින් ද උපදෙස් සහ විශේෂඥතාවය ද ලබා ගනු ඇත.

මුදල් කොමිෂන් සභාවට පැවරී ඇති කාර්යභාරය සුමට අයුරින් ක්‍රියාවට නැංවීම සඳහා ජාතික හා උප-ජාතික මට්ටමේ නිලධාරීන් අතර සඵලදායී සම්බන්ධතාවයක් ප්‍රවර්ධනය කර ඇත. ආයතනයේ කාර්යයන් ඉටු කිරීමේදී, කොමිෂන් සභාව සෑම විටම යහපාලන මූලධර්ම සමග බද්ධ වී ඇති අතර, විනිවිදභාවය, වගවීම හා වෙනත් යහපාලන මූලධර්ම පිළිපදිමින්, මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය සහ රජයේ වක්‍රලේඛ විධිවිධානවලට අනුගත වෙමින් කටයුතු කිරීමට සමත් වී ඇත.

වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ නිසි වත්කම් කළමනාකරණයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සලකා මුදල් රෙගුලාසිවලට අනුව සිදු කරනු ඇත. තව ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීම හා අතවශ්‍ය භාණ්ඩ බැහැර කිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීම ද මුදල් කොමිෂන් සභාව විසින් සිදු කරනු ඇත.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව සිදු කරනු ලබයි.

කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව තම කාර්යමණ්ඩලය, "කණ්ඩායම් හැඟීමේ" ක්‍රමවේදය අනුව යමින් ධෛර්යමත් කරනු ලබයි. මෙම ක්‍රමවේදය කොමිෂන් සභාවේ කාර්යමණ්ඩලය අතර,

ඒකාබද්ධතාවය තහවුරු කිරීමට ඉවහල් වී ඇත. මුදල් කොමිෂන් සභාවේ දෛනික ක්‍රියාකාරකම් විවෘත සාකච්ඡාවන් හා රාස්වීම් තුළින් තීනපතා විමසීමට ලක් කරනු ලබන අතර, ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇති ඉලක්ක සපුරා ගැනීම පිණිස පසු විපරමකරණය පිළිබඳව ද නිසි අවධානය යොමු කර ඇත .

3.4 කොමිෂන් සභා රාස්වීම් - 2015

මෙම වසර තුළ කොමිෂන් සභා රාස්වීම් 08 ක් පවත්වා ඇත. කොමිෂන් සභා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පහත වගුව මගින් දැක්වේ.

වගුව 3. කොමිෂන් සභා රාස්වීම් 2015

දිනය	සභාපති මු.කො.ස. ආර්යරත්න හේවගේ මහතා	ලේකම්, මුදල් අමාත්‍යාංශය ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා	මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා	සාමාජික එම් එන් ජුනයිඩ් මහතා	සාමාජික එස් අමර්නලිංගම් මහතා
පෙබරවාරි 12	√	√	√	√	√
මාර්තු 30	√	√	√	√	√
ජූලි 17	√	√	√	√	√
අගෝස්තු 14	√	√	√	√	√
ඔක්තෝම්බර් 8	√	√	√	√	√
නොවැම්බර් 12	√	√	√	√	√


දිනය	සභාපති මු.කො.ස. උදීන එච් පලීභක්කාර මහතා	ලේකම්, මුදල් අමාත්‍යාංශය ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතා	මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා	සාමාජික මහාචාර්ය එච් එම් සර්ජල්ලා මහතා	සාමාජික වී කතගසභාපති මහතා
දෙසැම්බර් 17	√	√	රාජකාරි සඳහා විදේශ ගතවී ඇත	√	√
දෙසැම්බර් 31	√	√	රාජකාරි සඳහා විදේශ ගතවී ඇත	√	√

පරිච්ඡේදය 4

පළාත්වලට අරමුදල්
වෙන් කිරීම සහ වියදම්

ප්‍රමාණවත් පරිදි සම්පත් බෙදාදීම හා මනා සංවර්ධන සැලසුම්කරණයට අදාළ මාර්ගෝපදේශ පළාත්වලට සපයාදීම මගින් බලය බෙදා හැරෙන රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙහි ලා වගකීම දරන ප්‍රධාන ආයතනය ලෙස මුදල් කොමිෂන් සභාව ක්‍රියා කරනු ඇත.

ප්‍රස්තාර 1. මූල්‍ය සම්පත් වෙන් කිරීම



4.1 ප්‍රාග්ධන අරමුදල්

රජයේ ප්‍රතිපත්ති, පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලසුම් හා පළාත් මට්ටමින් නිබන්ධන සම්පත් විභවතාවයන් වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මුදල් කොමිෂන් සභාව විසින් පළාත් ප්‍රාග්ධන අරමුදල් අවශ්‍යතාවය තක්සේරු කරනු ලබයි. එසේ තක්සේරු කරන ලද ප්‍රාග්ධන අරමුදල් අවශ්‍යතාවය වාර්ෂික අයවැය තුළට ඇතුළත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කරනු ලැබේ. මහා භාණ්ඩාගාරය මගින් පළාත් සඳහා වෙන් කරනු ලබන සම්පූර්ණ ප්‍රාග්ධන අරමුදල් ප්‍රමාණය, මුදල් කොමිෂන් සභාව විසින් සංඛ්‍යාතමය ක්‍රමවේදයකට අනුව පළාත් අතර සාධාරණව බෙදා දීමට කටයුතු කරනු ඇත. සමාජ හා ආර්ථිකමය වශයෙන් ප්‍රාදේශීය විෂමතා පිළිබිඹු කරන විචල්‍යයන් කිහිපයක් මෙම සංඛ්‍යාතමය ක්‍රමවේදය සකස් කිරීමේ දී සැලකිල්ලට ගෙන ඇත. ප්‍රාග්ධන අරමුදල් බෙදා වෙන් කිරීමට යොදා ගන්නා මෙම සංඛ්‍යාතමය ක්‍රමවේදය යහපාලනය මූලධර්මයට අනුගත වන අතර, එමගින් අතවශ්‍ය වියදම් වලක්වා ගනිමින් අවශ්‍ය පරිදි සම්පත් වෙන් කර ගැනීමට මග පෙන්වීම සිදු කෙරේ. කෙසේ නමුත්, 2015 වර්ෂයේ සිට විවෘත සාකච්ඡා මගින් සියලු පළාත්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් මූල්‍ය සම්පත් වෙන් කර ගැනීම සඳහා වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කිරීමට ක්‍රියා කර ඇත.

ප්‍රාග්ධන අරමුදල් බෙදා වෙන් කරන සංඛ්‍යාතමය ක්‍රමවේදය තුළ අරමුදල් කාණ්ඩ දෙවර්ගයක් දක්නට ලැබේ. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමානපාදක ප්‍රදාන එම දෙවර්ගය වන අතර, එම ප්‍රදාන දෙක සඳහා 2016 වර්ෂයේ දී සම්පත් බෙදා වෙන් කිරීමට අනුගමනය කරනු ලබන සංඛ්‍යාතමය ක්‍රමවේදය පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ.

2015 වර්ෂයේ දී මුදල් කොමිෂන් සභාව, පළාත් සංවර්ධනය සඳහා අරමුදල් ඉතා සාධාරණ ලෙස බෙදා වෙන් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාග්ධන අරමුදල් වෙන් කිරීම ආරම්භ කරන ලදී. මෙම කාර්යයේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් තාක්ෂණික සහය ලබාගත් අතර, පහත සඳහන් සාධක එහිදී සැලකිල්ලට ගන්නා ලදී.

- * ආර්ථික
- * සෞඛ්‍යය
- * අධ්‍යාපන
- * යටිතල පහසුකම්
- * කෘෂිකර්මය

මෙහිදී, පළාත් මට්ටමේ දේශීය හා විදේශීය සෘජු ආධාර ලබන ව්‍යාපෘති පිළිබඳ සැලකිලිමත් වනු ඇත. මහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන උපමාන පාදක අරමුදල් ද ඉහත ක්‍රමවේදය භාවිතා කරමින් පළාත් අතර බෙදා වෙන් කිරීම සිදු කරන ලද නමුත්, එම අරමුදල් දිස්ත්‍රික් පදනම මත බෙදීමක් සිදු කර නොමැත. උපමාන පාදක ප්‍රදාන යටතේ තම අභිමතය පරිදි සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට එක් මන්ත්‍රීවරයෙක් සඳහා රු.මි.2.5 ක් ලබා දී ඇත. පළාත් මට්ටමේ අවශ්‍යතාවය අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉතිරි මුදල් වෙන් කර ඇත.

2016 වර්ෂය සඳහා පළාත් මට්ටමෙන් අවශ්‍ය කරනු ලබන ප්‍රාග්ධන අරමුදල් සඳහා 2015 වර්ෂයේ දී සිදුකරන ලද නිර්දේශ පිළිබඳ විස්තර පහත වගු අංක 04 හි දක්වා ඇත. මෙහි දේශීය හා විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ සමහර ව්‍යාපෘති ද ඇතුළත් වේ. මුදල් කොමිෂන් සභාව විසින් මුදල් වෙන් කිරීමට කටයුතු කරනු ලබන්නේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක ප්‍රදාන සඳහා පමණි.

මුදල් කොමිෂන් සභාව හරහා ලබාදෙන පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක ප්‍රදානවලට අමතරව රේඛීය අමාත්‍යාංශ වෙතින් මෙන්ම දේශීය හා විදේශීය ව්‍යාපෘතිවලින් ද පළාත් සඳහා ප්‍රාග්ධන අරමුදල් සැපයේ. තවද, මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික සංවර්ධන සැලැස්මට ඇතුළත් නොවූව ද, පළාත් සභා වෙත පවරන ලද ආදායම් මූලාශ්‍රවලින් ජනනය වන ආදායම සහ බැංකු තැන්පතුවලින් ලැබෙන පොලී ආදායම ද පළාත් මගින් සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට යොදා ගැනේ.

වගුව 4. ප්‍රාග්ධන අරමුදල් වෙන් කිරීම - 2016 (රු.මි.)


පළාත	පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන	උපමාන පාදක ප්‍රදාන	උප එකතුව	පළාත් දායකත්වය % ලෙස	විශේෂ ව්‍යාපෘති	විදේශ ව්‍යාපෘති*	එකතුව	පළාත් දායකත්වය % ලෙස
බස්නාහිර	2,894.1	460.0	3,354.1	10.8	-	746.1	4,100.2	9.1
මධ්‍යම	3,684.3	423.0	4,107.3	13.2	-	1,067.0	5,174.3	11.5
දකුණ	2,246.3	413.0	2,659.3	8.6	1,000.0	730.0	4,389.3	9.7
උතුර	3,199.3	475.0	3,674.3	11.8	150.0	4,993.7	8,818.0	19.6
වයඹ	3,216.3	375.0	3,591.3	11.6	-	1,118.1	4,709.4	10.5
උතුරුමැද	2,838.3	400.0	3,238.3	10.4	-	1,226.9	4,465.2	9.9
ඌව	2,736.3	475.0	3,211.3	10.4	-	833.7	4,045.0	9.0
සබරගමුව	2,913.3	514.0	3,427.3	11.1	-	1,148.0	4,575.3	10.2
නැගෙනහිර	3,297.3	465.0	3,762.3	12.1	-	969.8	4,732.1	10.5
එකතුව	4,000.00	27,025.50	31,025.50	100.00	1,150.00	12,833.27	45,008.77	100.00

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

* සටහන- ලෝක බැංකු ආධාර යටතේ HSDP , TSEP, යුනිසෙෆ් වැඩසටහන, ජසීකා අරමුදල් ආධාර PIBSS, ආසියානු සංවර්ධන බැංකු අරමුදල් NRCP, IFDA IIDP හා ආසියානු සංවර්ධන බැංකු ආධාර අරමුදල් යටතේ කිලිනොච්චි WSSP ඇතුළත් වේ.

2010 - 2015 කාලසීමාව දක්වා පළාත්වල විවිධ මූල්‍ය හරහා ලැබෙන ආදායම් හා දරන ලද සත්‍ය වියදම් පහත දැක්වේ.

ප්‍රස්තාර 2. පළාත් ප්‍රාග්ධන වියදම් පිළිබඳ විස්තර 2010 -2015



මූල්‍යය - පළාත් වියදම් වාර්තා

සටහන - * පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන , උපමාන පාදක ප්‍රදාන හා විදේශ ආධාර ව්‍යාපෘති ඇතුළත් වේ.

** මහා භාණ්ඩාගාරය විසින් තිකුන් කරනු ලබන අරමුදල් සහ පළාත් අරමුදල

මගින් ලබාදෙන අරමුදල් ඇතුළත් වේ.

ඉහත වගුව 1 මගින් පෙන්නුම් කර ඇති පරිදි එම පළාත් වල මුළු ලැබීම් මෙම කාල සීමාවේදී රු.මි. 22,622 සිට 28.728 දක්වා වැඩි වී ඇත.

කෙසේ වුවද , පරිපූරක වෙන්කිරීම් හෝ අභ්‍යන්තර අරමුදල් හෝ හේතුවෙන් සමහර පළාත්වල සත්‍ය වියදම මුළු ලැබීම් ඉක්මවා ඇති බව නිරීක්ෂණය වී ඇත. මෙම තත්ත්වය මගින්, පළාත් මට්ටමේ අවශ්‍යතා නිසි පරිදි තක්සේරු කිරීම මෙන්ම නියාමන කටයුතු සිදු කිරීම පිළිබඳ අවශ්‍යතාවය මතුකර පෙන්නුම් ඇත.

4.2 පුනරාවර්තන අරමුදල්

පළාත් පුනරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීම ද මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයකි. පළාත්වලින් ඉදිරිපත් කරනු ලබන පුනරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීමේ දී අනුමත සේවක සංඛ්‍යාව, සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු , රේඛීය අමාත්‍යාංශය මගින් පළාත් සභා සඳහා ලබාදෙන ලද නව පත්වීම්, සේවක පඩිනඩි, හිඟ වැටුප්, ප්‍රාග්ධන වත්කම් නඩත්තුව වැනි අතිකුන් පුනරාවර්තන වියදම්, පළාත් පාලන ආයතන හා අනෙකුත් ආයතන වෙත තේරී පත් වූ සාමාජිකයින්ගේ දීමනා හා ස්ථාන මාරු ආදිය මුදල් කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගෙන ඇත.

පළාත් පුනරාවර්තන වියදම් වෙන් කිරීම පිළිබඳ නිර්දේශ මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කිරීමේ දී මුදල් කොමිෂන් සභාව විසින් එක් එක් පළාත වෙත ලබාදුන් ආදායම් ඉලක්ක සැලකිල්ලට ගනී. තක්සේරු කරන ලද පුනරාවර්තන වියදම් හා ඇස්තමේන්තු කරන ලද ආදායම් අතර පරතරය සාමූහික ප්‍රදානවල වටිනාකම වේ.

2016 වර්ෂයේ දී, රු.මි. 166,418,226 ක සාමූහික ප්‍රදාන පළාත් අතර බෙදා දී ඇති ආකාරය වගු අංක 05 දැක්වේ.

වගුව 5. සාමූහික අරමුදල් වෙන් කිරීම - 2016


(රු.මි.)

අංකය	පළාත	සාමූහික ප්‍රදාන -2016
1	බස්නාහිර	21,744
2	මධ්‍යම	23,375
3	දකුණ	20,508
4	උතුර	16,174
5	නැගෙනහිර	20,798
6	වයඹ	12,839
7	උතුරුමැද	16,250
8	ඌව	18,219
9	සබරගමුව	16,512
එකතුව		166,418

මූලාශ්‍රය: මුදල් කොමිෂන් සභාව

2010 සිට 2015 දක්වා වසර 06 ක කාල සීමාව තුළ සාමූහික ප්‍රදාන භාවිතයේ ප්‍රවණතාවය ප්‍රස්තාර අංක 02 න් පිළිබිඹු කෙරේ. අදාළ කාල සීමාව තුළ මුළු ලැබීම්වලට අනුව සත්‍ය පුනරාවර්තන වියදම් අඩු බව එයින් දැක්වෙන අතර , එහි ප්‍රතිඵලයක් ලෙස පළාත් තුළ මූල්‍ය ඉතිරි කිරීම් ප්‍රමාණයක් පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත.

ප්‍රස්තාර 3. පළාත් පුනරාවර්තන වියදම් 2010 - 2015



පරිච්ඡේදය 5
පළාත් ආදායම්

පළාත් ආදායම් උත්පාදනය වන ප්‍රධාන මූලාශ්‍ර දෙකකි. එනම් මධ්‍යම රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම් සහ බලය පවරන ලද මූලාශ්‍ර ඔස්සේ පළාත විසින් එකතු කරනු ලබන ආදායම් යනුවෙනි.

රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම්

භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වකුලේඛ අංක 01/2010 ට අනුව, නිශ්චිතව දක්වා ඇති ශීර්ෂ යටතේ එකතු කරනු ලබන ආදායම පහත දැක්වෙන ප්‍රතිශත වලට අනුව පළාත් වෙත මාරු කරනු ඇත.

- » ජාතිය ගොඩනැගීමේ බදු - 33 1/3%
- » මුද්දර ගාස්තු - 100%
- » වාහන ලියාපදිංචි ගාස්තු - 70%

දෙසතියකට වරක් අදාළ ආයතන විසින් එකතු කරනු ලබන ජාතිය ගොඩනැගීමේ බදු, මුද්දර බදු සහ වාහන ලියාපදිංචි ගාස්තු වල ඉහත සඳහන් ප්‍රතිශතයන් ඊට අදාළ නිශ්චිත බැංකු ගිණුම් වෙත මුදා හැරීම මහා භාණ්ඩාගාරය විසින් සිදු කරනු ලබයි. මෙම ප්‍රතිශතයන් කාලානුරූපීව , මුදල් කොමිෂන් සභාවේ ද එකඟතාව ඇතිව මහා භාණ්ඩාගාරය විසින් සංශෝධනයන්ට භාජනය කරනු ඇත.

වගුව 6. මධ්‍යම රජය විසින් පළාත් වෙත ආදායම් මාරු කරනු ලබන ප්‍රතිශත.


පළාත	ප්‍රතිශතය
බස්නාහිර	48%
මධ්‍යම	9%
දකුණ	9%
වයඹ	9%
සබරගමුව	5%
උතුරු මැද	5%
ඌව	5%
තුර්කෙණි	5%
උතුර	5%

5.1 විමධ්‍යගත මූලාශ්‍ර ඔස්සේ එකතු කරනු ලබන ආදායම්

පළාත් ආදායම් මූලාශ්‍ර පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනයේ නවවැනි උපලේඛනය යටතේ (පරිච්ඡේද අංක 36.1 සිට 36.20 දක්වා), හඳුනාගෙන ඇත. (ඇමුණුම i බලන්න)


පළාත් ආදායම්, බදු හා බදු නොවන ආදායම් වලින් සමන්විත වේ. සුරා බදු, ඖෂධ හා රසායන බලපත්‍ර මත බදු ,වෙද්‍ය ආඥා පනත යටතේ අය කරන බදු, මෝටර් රථ වාහන බලපත්‍ර ගාස්තු ,වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ගාස්තු, බදු කුලී, පොලී, විභාග ගාස්තු, ව්‍යාපාර නාම ලියාපදිංචි ගාස්තු, මුද්දර බදු සහ උසාවි දඩ ආදිය ප්‍රධාන පළාත් ආදායම් මූලාශ්‍ර කිහිපයක් වේ. පළාත් විසින් එකතුකරනු ලබන මුද්දර ගාස්තු සහ උසාවි දඩ වාර්ෂිකව පළාත් පාලන ආයතන මාරු කරනු ලැබේ. සියලුම ආදායම් මූලාශ්‍ර අතුරින් මුද්දර ගාස්තු පළාත් ආදායම කෙරෙහි ඉහලම දායකත්වයක් ලබා දෙයි. පහතදැක්වෙන ප්‍රස්තාරය මගින් විවිධ ආදායම් මූලාශ්‍ර මගින් 2007 සිට 2015 දක්වා පළාත් විසින් එකතු කළ ආදායම් පිළිබඳ නිරූපනය කරනු ලබයි. අදාළ දත්ත ඇමුණුම අංක IV මගින් ලබා දී ඇත.

ප්‍රස්තාර 4. විමධ්‍යගත මූල්‍ය ඔස්සේ පළාත් විසින් එකතු කරනු ලබන ආදායම් (2007-2015)




ව්‍යාපාර පිරිවැටුම් බදුද 2010 වසරේදී අහෝසි කිරීම නිසා , මුද්දර බදු සහ මෝටර් වාහන බලපත්‍ර ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව සඳහන් කළ හැක. අනෙක් ආදායම් මූල්‍යයන්ගෙන් එකතු කරන ලද ආදායම් කැපී පෙනෙන අඩු වීමක් හෝ වැඩි වීමක් නොමැතිව ස්ථාවරව පවතී.

ප්‍රස්තාර 5. රජය විසින් පළාත් වෙත මාරු කරනු ලබන ආදායම් 2011 - 2015



ඉහත ප්‍රස්තාර අංක 5 මගින් ඉලක්ක ගත රජයේ ආදායම් මාරු කිරීම් සහ සත්‍ය මාරු කිරීම් අතර 2011 සිට 2015 දක්වා කාල සීමාව තුළ වෙනසක් ඇති බව නිරීක්ෂණය කළ හැකිය. සත්‍ය මාරු කිරීම් අතර වෙනස අඩුවීමේ ස්වභාවයක් පෙන්වයි.

ප්‍රස්තාර 6. ජාතික සහ පළාත් මට්ටමින් එකතුකරන ලද ආදායම් 2010 -2014



ඉහත ප්‍රස්තාරයට අනුව ජාතික මට්ටමේ ආදායම 2010 සිට 2014 දක්වා කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර පළාත් ආදායම් 5% ක් පමණ මට්ටමක ස්ථාවරව පවතින බව නිරීක්ෂණය කළ හැකිය.

පළාත් හා දිස්ත්‍රික් මට්ටමේ
ආර්ථික විෂමතා පරිච්ඡේදය 6

මෙම පරිච්ඡේදය මගින් දළ ජාතික නිෂ්පාදනය, දරිද්‍රතාවය, ආදායම් ව්‍යාප්තිය, ආර්ථික යටිතල පහසුකම් හා සමාජ යටිතල පහසුකම් වැනි තෝරාගත් සමාජ ආර්ථික දර්ශකයන්හි හැසිරීමේ රටාව සලකා බලනු ලැබේ.

6.1 පළාත් දළ ජාතික නිෂ්පාදනයේ දායකත්වය


07 වන ප්‍රස්තරයේ දැක්වෙන පරිදි 2004-2014

දක්වා කාලය තුළ බස්නාහිර පළාත මගින් රටෙහි දළ ජාතික නිෂ්පාදනයට දක්වන දායකත්වය 51.4% සිට 42% දක්වා අඩුවී ඇත. කෙසේ වෙතත්, බස්නාහිර පළාතට හිමි ප්‍රතිශතය තවදුරටත්

දළ ජාතික නිෂ්පාදනය යනු පුළුල් වශයෙන් ගත් කළ රටක සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව පුළුල් ප්‍රමාණාත්මක මිනුමකි. විශේෂයෙන් වර්ෂයක් තුළ රටක් තම භූගෝලීය සීමාව තුළ නිපදවන ලද සියලුම භාණ්ඩ හා සේවාවන්හි මූල්‍ය වටිනාකම දළ ජාතික නිෂ්පාදනය මගින් නිරූපණය වේ.

ඉහළම අගය ලෙස පවතී. සියළුම පළාත් පොදුවේ ගත් කළ සලකා බලන කාලය තුළ දළ ජාතික නිෂ්පාදනයට පළාත් මගින් සිදු කර ඇති දායකත්වයේ සුළු වර්ධනයක් දක්නට ලැබේ.

ප්‍රස්තර 7. පළාත් දළ ජාතික නිෂ්පාදනයේ දායකත්වය ප්‍රතිශතයක් ලෙස 2004 - 2014



මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව

2013 හා 2014 වර්ෂයන්හි පළාත් දළ දේශීය නිෂ්පාදනය කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන අංශ අනුව 07 වන වගුව මගින් දැක්වේ.

ඌව, දකුණු, උතුරු හා උතුරු මැද පළාත් විසින් කෘෂිකාර්මික අංශයෙන් කැපීපෙනෙන දායකත්වයක් පළාත් දළ දේශීය නිෂ්පාදනයට දක්වන අතර, අඩුම දායකත්වය බස්නාහිර පළාත තුළ දක්නට ලැබේ.

සේවා අංශය සලකා බලන විට සෑම පළාතකම දළ දේශීය නිෂ්පාදනයට ඉහළම දායකත්වය දක්වා ඇත. 2014 වර්ෂයේ දී රටෙහි දළ දේශීය නිෂ්පාදනයට සේවා අංශයේ දායකත්වය 61.7% කි.

වගුව 7. අංශ අනුව පළාත් දළ ජාතික නිෂ්පාදිතය

පළාත	2013			2014		
	කෘෂිකාර්මික අංශය	කර්මාන්ත අංශය	සේවා අංශය	කෘෂිකාර්මික අංශය	කර්මාන්ත අංශය	සේවා අංශය
බස්නාහිර	2.3	38.8	58.9	2.1	37.1	60.9
මධ්‍යම	10.0	24.9	65.1	11.3	22.9	65.9
දකුණ	12.5	27.3	60.3	13.9	26.0	60.1
උතුර	15.3	17.5	67.3	13.5	19.6	67.0
නැගෙනහිර	13.0	33.2	53.9	12.6	32.3	55.2
වයඹ	11.8	28.9	59.3	11.3	29.0	59.7
උතුරුමැද	13.3	23.7	63.0	13.8	21.3	64.8
ඌව	17.7	22.1	60.2	17.2	22.1	60.6
සබරගමුව	12.4	21.9	65.7	11.4	21.8	66.8
එකතුව	8.2	31.3	60.5	8.3	30.1	61.7

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව

6.2 දරිද්‍රතාවය

දිළිඳුකම යන වදන සාපේක්ෂ දරිද්‍රතාවය හා නිරපේක්ෂ දරිද්‍රතාවය යන ප්‍රධාන සංකල්ප දෙක හා බැඳී පවතී . ආහාර, ආරක්ෂිත පානීය ජලය, සනීපාරක්ෂාව, සෞඛ්‍යය, නිවාස, අධ්‍යාපනය හා තොරතුරු යනාදියෙන් සමන්විත මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ නොවීම නිරපේක්ෂ දරිද්‍රතාවය ලෙස අර්ථ දැක්වේ. සාපේක්ෂ දරිද්‍රතාවය යන්නෙන් අර්ථ දැක්වෙන්නේ සමාජයේ අනෙකුත් පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වයට සහ ප්‍රධාන වශයෙන් රජය හෝ විශේෂිත අධිකාරියක් මගින් නිශ්චය කරනු ලබන අවම ජීවන තත්ත්වයන් භුක්ති විඳීම යන්නයි.

මෙම සංකල්ප දෙකම කේන්ද්‍රගත වන්නේ ආදායම හා පරිභෝජනය මත වන අතර, ජීවත් වීමේ නිදහස හා තොරතුරු දැනගැනීමට ඇති හැකියාව යන ද්‍රව්‍යාත්මක තොවන කරුණු මෙම අර්ථ දැක්වීමට ඇතුළත් නොවේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දරිද්‍රතා දර්ශක සකස් කිරීමේ දී සලකා බලනු ලබන්නේ නිරපේක්ෂ දරිද්‍රතා සංකල්පයයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දරිද්‍රතාවය පිළිබඳව මිනුම් සැකසීමේ දී නිරපේක්ෂ දරිද්‍රතාවය නමැති සංකල්පය සලකා බලනු ලබයි. දරිද්‍රතා අනුපාතය යනු දිළිඳුකම මැනීම සඳහා භාවිතා වන දර්ශකයකි. දරිද්‍රතා රේඛාවට පහළින් වෙසෙන ජන සංඛ්‍යාවෙහි ප්‍රතිශතය මෙමගින් අර්ථ දැක්වේ. දරිද්‍රතාවය යනු, පුද්ගලයෙකුට තමාගේ අවම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවශ්‍ය වන මාසික ආදායම නොලැබීමයි.

ප්‍රස්තර අංක 08 මගින් දිස්ත්‍රික්ක අනුව දරිද්‍රතා අනුපාතය හා දිළිඳු ගහ ඒකක ප්‍රතිශතය පෙන්නුම් කෙරේ.


2013 වර්ෂය තුළ ලංකාවේ දරිද්‍රතා අනුපාතය හා දිළිඳු ගහ ඒකක ප්‍රතිශතය පිළිවෙලින් 6.7% ක් හා 5.3% ක් ලෙස වාර්තා වී ඇත.

2013 වර්ෂයේ දී ඉහළම දරිද්‍රතා අනුපාතය වන 28.9% හා ඉහළම දිළිඳු ගහ ඒකක ප්‍රතිශතය වන 25% මූලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. සලකා බලන දර්ශක සඳහා පිළිවෙලින් මොණරාගල හා මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් දෙවන හා තෙවන ඉහළම අගයන් වාර්තා වේ. මෙම දර්ශක සඳහා අවම අගය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

අතිකුන් දිස්ත්‍රික්ක හා සලකා බලන කළ මූලතිව්, මන්නාරම, කිලිනොච්චි, මඩකලපුව, මොණරාගල හා ගාල්ල යන දිස්ත්‍රික්ක ඉහළ දරිද්‍රතා අනුපාත පෙන්නුම් කරන දිස්ත්‍රික්ක වේ.

කොළඹ, ගම්පහ, කළුතර හා වවුනියා දිස්ත්‍රික්ක තුළ සලකා බැලෙන දර්ශක දෙක සඳහාම අඩු ප්‍රතිශත දක්නට ලැබේ.

ප්‍රස්තර 8 - දරිද්‍රතා අනුපාතය හා දිළිඳු ගෘහ ඒකක ප්‍රතිශතය - 2013



මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

6.3 ආදායම් ව්‍යාප්තිය

රටක ජාතික ආදායම පුද්ගලයන් අතර, ගෘහ ඒකක අතර හා විවිධ සමාජ කණ්ඩායම් අතර බෙදී යන ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් රටක ආදායම් ව්‍යාප්තිය තුළින් ලබාගත හැක. සමාජ ස්ථර අතර සාධාරණ ලෙස ආදායම් බෙදීයාමක් නොමැති නම් එම ආර්ථික වර්ධනය අර්ථාන්විත නොවේ.

රටක සංවර්ධනය මැනීමේ දී ආර්ථික විශේෂඥයින් හා සැලසුම්කරුවන් විසින් විශේෂ අවධානයක් යොමු කරනු ලබන කරුණක් වනුයේ රටක ආදායම් ව්‍යාප්තියයි.

"ගිනි" සංගුණකය ආදායම් ව්‍යාප්ති රටාව අධ්‍යයනය කිරීමේ දී බහුලව භාවිතා කරනු ලබන මිනුමකි. ගිනි සංගුණකයේ අගය එකට ආසන්න වන විට ඉහළ ආදායම් ව්‍යාප්ති විෂමතා තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබේ. එය සමාජයේ දිළිඳු කොටස්වලට අහිතකර තත්ත්වයකි.


2012/13 කාලය තුළ දිළිඳුතම හා ධනවත්ම කාණ්ඩ අතර රටෙහි ආදායම බෙදී යන ආකාරය වගු අංක 09 මගින් දැක්වේ.

ප්‍රස්තරය අංක 09 මගින්, 2012/2013 කාලය තුළ රටේ සමස්ත ආදායමින් ජනගහනයේ දිළිඳුතම කොටස් විසින් ලබාගත් ප්‍රතිශත ද ජනගහනයෙන් ධනවත්ම කොටස විසින් ලබාගත් ප්‍රතිශතය ද වෙන් වශයෙන් දැක්වේ. සෑම පළාතකම

ජනගහනයෙන් ධනවත්ම 20% එක් එක් පළාත්වල සමස්ත ආදායමෙන් අධිකම ආසන්න ප්‍රමාණයකට හිමිකම් කියන බව නිරීක්ෂණය කළ හැක. ජනගහනයේ දිළිඳුම 20% ප්‍රතිශතය එක් එක් පළාත්වල සමස්ත ආදායමින් 5% කට ආසන්න ප්‍රමාණයක් උපයා ගනී. සලකා බලන කාලය තුළ දිළිඳුම කොටස විසින් උපයනු ලබන ආදායම් ප්‍රමාණය රටෙහි සෑම පළාතකම එක සමාන වේ.

බස්නාහිර, ඌව හා උතුර යන පළාත්වල ධනවත්ම කොටස විසින් එම පළාත්වල ආදායමින් 50% ක ප්‍රමාණයක් උපයා ගනී. ධනවත්ම ආදායම් උපයන්නන්ගේ අඩුම ප්‍රතිශතය උතුරුමැද පළාත තුළ දක්නට ලැබේ.

ප්‍රස්තර 9. විවිධ ආදායම් කරුවන් විසින් උපයනු ලබන ආදායම් ප්‍රතිශතයන් - 2013



මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

6.4 ගෘහ ඒකකවල වියදම් ස්වභාවය

රටක ජනගහනයේ ගෘහ ඒකකයන්හි වියදම් රටාව එම ජනතාවගේ ජීවන තත්ත්වය විදහාපාන වැදගත් දර්ශකයකි. ප්‍රත්‍යක්ෂමූල අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන පරිදි ජනතාවගේ ආදායම ඉහළ යන විට ඔවුන් ආහාර පරිභෝජනය සඳහා තම ආදායමින් වැය කරන ප්‍රතිශතය අඩු වන අතර කල්පවත්නා භාණ්ඩ සඳහා වැය කරනු ලබන ප්‍රතිශතය වැඩි වේ.

ගෘහ ඒකකයන් විසින් ආහාර සඳහා කරනු ලබන වියදම, ධාන්‍ය, මස්, මාළු, කිරි, බීම වර්ග හා රසකැවිලි යනාදිය සඳහා කෙරෙන වියදම් ලෙස අර්ථ දැක්විය හැක. ආහාරපාන සඳහා නොවන වියදම් බොහෝවිට නිවාස, ප්‍රවාහනය, සන්නිවේදනය, ඉන්ධන හා ආලෝකය ලබා ගැනීම, සෞඛ්‍යය, අධ්‍යාපනය යනාදිය සඳහා සිදු කරන වියදම්වලින් සමන්විත වේ.

වගු අංක 08 මගින් 1990/91 සිට 2012/13 දක්වා කාලය තුළ පවුලක සාමාන්‍ය මාසික ආදායම වෙනස් වූ ආකාරය සහ එම ආදායම ආහාර හා ආහාර නොවන වියදම් ලෙස බෙදීගිය අනුපාතයන් පළාත් අනුව දක්වා ඇත. (1990/91 කාලය සඳහා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා දත්ත ලබාගත නොහැක.)

1990 සිට 2013 දක්වා කාලය තුළ රටෙහි සෑම පළාතකම පවුලක නාමික ගෘහස්ථ ආදායම දස ගුණයකින් පමණ

වැඩි වී ඇති බව දක්නට ඇත. එසේවුවද, ආහාර ද්‍රව්‍ය සඳහා කෙරෙන වියදම එම කාලය තුළ 26.8% කින් පහත වැටී ඇත. ආහාර නොවන ද්‍රව්‍ය සඳහා කෙරෙන වියදම රටෙහි සෑම පළාතකම සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇත.

වගුව 8. පළාත් අනුව ගෘහ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම හා වියදම - 1990/1991 සහ 2012/13

පළාත	1990/91			2012/13		
	සාමාන්‍ය මාසික ආදායම (රු.)	ආහාර සඳහා වියදම %	ආහාර නොවන ද්‍රව්‍ය සඳහා වියදම %	සාමාන්‍ය මාසික ආදායම (රු.)	ආහාර සඳහා වියදම %	ආහාර නොවන ද්‍රව්‍ය සඳහා වියදම %
බස්නාහිර	5,011	58.0	42.0	58,298	31.1	68.9
මධ්‍යම	3,454	68.6	31.4	38,988	39.8	60.2
දකුණු	3,587	68.8	31.2	36,429	39.1	60.9
උතුරු	NA	NA	NA	34,562	47.6	52.4
නැගෙනහිර	NA	NA	NA	30,885	53.6	46.4
ඌව	3,259	70.2	29.8	37,664	40.0	60.0
උතුරු මැද	3,327	67.0	33.0	33,935	39.2	60.8
ඌව	3,304	68.5	31.5	28,866	44.5	55.5
සබරගමුව	3,555	67.9	32.1	32,373	42.1	57.9
එකතුව	3,905	64.6	35.4	41,444	37.8	62.2

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

6.5 අධ්‍යාපනය


ප්‍රස්තාර අංක 10 මගින් 2014 වර්ෂය තුළ ස්ත්‍රී පුරුෂ සාධකය අනුව පාසල තුළ සිසුන් රැඳී සිටීමේ අනුපාතය පළාත් අනුව දක්වා ඇත.

ලංකාවේ බස්නාහිර පළාත තුළ 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා මෙම අනුපාතය 95% ක පමණ ඉහළ මට්ටමක පවතී.

1940 දශකයේ මුල් කාලයේ සිට ආරම්භ කරන ලද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවට සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර උසස් අධ්‍යාපන තත්ත්වයක් ලඟාකර ගැනීමට හැකි වී ඇත. වසර 2015 දී, අධ්‍යාපනය සඳහා වූ සහග්‍ර සංවර්ධන අරමුණු කරා ලඟා වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. කෙසේවුවද, ප්‍රාදේශීය වශයෙන් ලංකාව තුළ අධ්‍යාපනයෙහි විෂමතා දැකිය හැක. රජයේ සංවර්ධන ත්‍යාග පත්‍රයට අනුව දැනුම් ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීම මූලික කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බැවින්, අධ්‍යාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් වෙන් කෙරෙන සම්පත් ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පවතී. වර්තමානයේ පොද්ගලික අධ්‍යාපන ආයතන මගින් සපයනු ලබන සේවාවන් ඉහළ මට්ටමක පවතී.

සෑම පළාතකම ශිෂ්‍ය රැඳී සිටීමේ අනුපාතය ගත්කළ පිරිමි ළමුන් පාසල තුළ රැඳී සිටීමේ අනුපාතය ගැහැණු ළමුන්ට වඩා අඩු බව පැහැදිලිව පෙනෙන කරුණකි. පිරිමි ළමුන්ගේ මෙම අනුපාතය අවම මට්ටමක පවතින්නේ ඌව පළාත තුළය.

ප්‍රස්තාර 10. පාසල තුළ සිසුන් රැඳී සිටීමේ අනුපාතය ස්ත්‍රී පුරුෂභාවය - පළාත් අනුව 2014



මූලාශ්‍රය - අධ්‍යාපන අමාත්‍යාංශය (2014)

රටෙහි සමස්ත ජනගහනයෙන් පරිගණක සාක්ෂරතාවය සහිත ජනගහනයෙහි ප්‍රතිශතය, පරිගණක සාක්ෂරතා අනුපාතය ලෙස අර්ථ දක්වා ඇත. නමා විසින්ම පරිගණකයක් භාවිතා කළ හැකි පුද්ගලයකු පරිගණක සාක්ෂරතාවය සහිත පුද්ගලයකු ලෙස සැලකේ. වර්තමාන ශ්‍රම වෙළඳපොළ තුළ ඵලදායී සේවා නියුක්තියක නියැලීම සඳහා පරිගණක සාක්ෂරතාවය අත්‍යාවශ්‍ය කුසලතාවයකි. සියලුම මට්ටම්වල පරිගණක සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා රජය සැලකිලිමත් වී ඇත.

ප්‍රස්තාර අංක 11 මගින් 2014 හා 2015 වර්ෂවල දිස්ත්‍රික්ක අනුව පරිගණක සාක්ෂරතා අනුපාතය පෙන්වනු ලබයි. ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතයන් 2014 හා 2015 වර්ෂ සඳහා පිළිවෙලින් 25.1% හා 25.8% ලෙස වාර්තා වේ. ජනතාවගේ අධ්‍යාපන මට්ටම, පරිගණක සාක්ෂරතාවය හා පාසල තුළ රුඳී සිටීම් අනුපාතය යන දර්ශක මගින් රටක අධ්‍යාපනයෙහි පවත්නා ප්‍රාදේශීය විෂමතා තක්සේරු කළ හැක.


ඉහළම පරිගණක සාක්ෂරතා අගයක් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුළ වාර්තා වන අතර, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කය පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානවලට පත්ව ඇත.

බස්නාහිර, වයඹ හා දකුණු පළාත්වල සියලුම දිස්ත්‍රික්කවල පරිගණක සාක්ෂරතාවය ඉහළ මට්ටමක පවතින අතර, නුවරඑළිය, බදුල්ල, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල පරිගණක සාක්ෂරතා අනුපාතයන් පහළ අගයක් ගනී.

වගු අංක 09 මගින් 2012/13 කාලය තුළ රටේ ජනගහනයේ අධ්‍යාපන මට්ටම දිස්ත්‍රික්ක අනුව දක්වා ඇත.

එම වගුවට අනුව රටේ සමස්ත ජනගහනයෙන් වැඩි කොටසක් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන මට්ටමක් ලබා ඇත. ජනගහනයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතයන් 39.4% හා 55.7% අතර පරාසයක පිහිටන බව දක්නට ඇත. වගුවේ දක්වා ඇති තොරතුරු අනුව පස් වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති ජනගහනය 16.9% හා 36.4% ක පරාසයක පිහිටයි. ඉහත වගුවට අනුව ඉහළම අධ්‍යාපන මට්ටමක් සහිත ජනතාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එහි ජනතාවගෙන් 22.3% ක් අ.පො.ස. උසස් පෙළ හා ඉහළ සුදුසුකම් සහිත අධ්‍යාපන මට්ටමක් ලබා ඇත. ගම්පහ, කළුතර හා මහනුවර දිස්ත්‍රික්ක සාපේක්ෂව ඉහළම අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයින් සිටින දිස්ත්‍රික්ක වන අතර, මුලතිව්, කිලිනොච්චිය හා මඩකලපුව පහළම අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන් වෙසෙන දිස්ත්‍රික්ක වේ.

ප්‍රස්තාර 11. දිස්ත්‍රික්ක අනුව පරිගණක සාක්ෂරතාවය 2014-2015



මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

වගුව 9. දිස්ත්‍රික් අනුව වයස අවුරුදු 05 සහ ඊට වඩා වැඩි ජනගහනයේ අධ්‍යාපන මට්ටම - 2013

දිස්ත්‍රික්කය	පාසල් නොගිය	05 ශ්‍රේණිය දක්වා පාසල් ගිය	6 - 10 ශ්‍රේණිය සමත්	පො.ස.(සා/පෙළ) සමත්	අ.පො.ස.(උ/පෙළ) හා ඉහළ විභාග සමත්
කොළඹ	2.0	16.9	40.5	18.2	22.3
ගම්පහ	2.2	17.8	42.0	22.1	15.8
කළුතර	2.8	21.7	42.3	17.0	16.1
මහනුවර	3.8	23.0	42.0	15.9	15.2
මාතලේ	4.0	27.0	45.8	14.2	8.9
නුවරඑළිය	8.5	34.7	42.0	8.9	5.9
ගාල්ල	3.1	24.4	45.3	15.9	11.2
මාතර	4.1	25.4	39.4	16.3	14.7
හම්බන්තොට	5.5	27.0	44.3	14.3	8.7
යාපනය	1.5	25.1	46.9	16.3	10.2
මන්නාරම	2.2	29.6	50.4	9.3	8.4
වවුනියාව	3.0	29.0	41.9	14.2	11.9
මූලතිව්	3.1	30.1	55.7	6.5	4.6
කිලිනොච්චිය	3.1	30.2	51.8	10.2	4.8
මඩකලපුව	5.7	36.4	40.6	10.8	6.5
අම්පාර	4.6	32.6	39.4	13.9	9.5
ත්‍රිකුණාමලය	2.3	32.0	42.9	15.0	7.7
කුරුණෑගල	3.4	23.5	45.2	16.1	11.9
පුත්තලම	3.8	28.7	48.9	10.4	8.2
අනුරාධපුරය	3.3	28.0	47.4	13.9	7.3
පොළොන්නරුව	4.1	28.9	46.8	12.2	7.8
බදුල්ල	6.6	30.6	44.8	10.2	7.8
මොනරාගල	5.7	28.0	46.7	12.0	7.6
රත්නපුර	5.9	26.6	45.3	13.6	8.5
කෑගල්ල	2.7	24.6	44.6	15.9	12.2
ශ්‍රී ලංකාව	3.7	24.7	43.6	15.5	12.4

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

6.6 සෞඛ්‍යය

2013 වර්ෂය තුළ පළාත් අනුව අඩු බර උපන් සහිත බිලිඳුන්ගේ ප්‍රතිශතය හා වයසට සරිලන බරක් නොමැති පෙර පාසල් දරුවන්ගේ ප්‍රතිශතයන් වගු අංක 10 මගින් දක්වා ඇත.

2013 වර්ෂයේ දී, රටෙහි අඩු බර උපන් සහිත බිලිඳුන්ගේ ප්‍රතිශතය 13.3% කි. සබරගමුව, ඌව, මධ්‍යම හා උතුරු මැද පළාත්වල අඩු බර උපන් සහිත බිලිඳුන්ගේ ප්‍රතිශතය රටෙහි එම අගයට වඩා අඩු මට්ටමක පවතී.

රට තුළ වයස අවුරුදු 02 සිට 05 දක්වා වයස් කාණ්ඩ තුළ මධ්‍යස්ථ මට්ටමේ බර සහිත දරුවන්ගේ සාමාන්‍ය ප්‍රතිශතය 19.5% කි. උතුරු මැද, ඌව, සබරගමුව හා දකුණු පළාත්වල අඩු බර සහිත පෙර පාසල් දරුවන්ගේ ප්‍රතිශතයන් ජාතික මට්ටමේ සාමාන්‍ය අගයට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. බස්නාහිර හා වයඹ පළාත්වල බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය ජාතික මට්ටමින් දැක්වෙන සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු අගයක් පෙන්නුම් කරයි.

කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා බැඳුණු දර්ශක සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කරයි. තිදහසින් පසු හඳුන්වාදෙන ලද සෑම නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මෙම සතුටුදායක තත්ත්වයට ළඟා කරගැනීමට පිටිවහලක් වී ඇත. මේ දක්වා පැවති සෑම රජයක්ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමෙහිලා විශාල සම්පත් ප්‍රමාණයක් වෙන් කර ඇත. කෙසේ වෙතත්, වර්තමානයේ සෞඛ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් පුද්ගලික අංශයේ දායකත්වය වැඩි වෙමින් පවතී.

පෙර පාසල් වයස් කාණ්ඩයේ දරුවන් අතරින් බරපතල ලෙස අඩු බර සහිත දරුවන්ගේ සාමාන්‍ය අගය 3.8% කි. මධ්‍යම, නැගෙනහිර හා ඌව පළාත්වල මෙම ප්‍රතිශතය අනෙකුත් පළාත්වලට වඩා ඉහළ අගයක් ගනී.

අනෙක් වැදගත් කරුණක් වනුයේ බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු හා දකුණු පළාත්වල බරපතල ලෙස බර අඩු පෙර පාසල් වයස් කාණ්ඩයේ දරුවන්ගේ ප්‍රතිශතය ජාතික මට්ටමින් එම අගයට වඩා අඩු අගයක් ගැනීමයි.

රටක මාතෘ මරණ සංඛ්‍යා අඩු කිරීමේ දී ගර්භනී මව්වරුන් සඳහා සපයා ඇති පහසුකම් ඉතා වැදගත් වේ.

වගුව 10. පළාත් අනුව අඩු උපන් බර සහිත දරුවන් හා වයසට සරිලන බරක් නොමැති පෙර පාසල් දරුවන් - 2013


පළාත	උපන් බර අඩු %	බර අඩු පෙර පාසල් දරුවන් වයස 2 - 5 අතර %	
		මධ්‍යස්ථ මට්ටමේ	බරපතල ලෙස
බස්නාහිර	12.2	13.4	3.1
මධ්‍යම	15.6	19.4	4.7
දකුණු	11.5	23.6	3.6
උතුරු	11.0	19.1	3.4
නැගෙනහිර	12.3	19.1	4.2
ඌව	11.7	17.0	3.4
උතුරු මැද	13.9	22.8	3.9
ඌව	16.0	23.8	4.6
සබරගමුව	16.6	22.4	3.3
ශ්‍රී ලංකාව	13.3	19.5	3.8

මූලාශ්‍රය - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය - වාර්ෂික සෞඛ්‍ය විවරණිකාව 2013

වගු අංක 12 මගින් දැක්වෙන්නේ 2013 වර්ෂයේ දී පුහුණු සෞඛ්‍ය සේවකයන්ගේ සහාය ලබාගෙන සිදුවූ දරු උපන් සංඛ්‍යාවේ ප්‍රතිශතයයි. සාමාන්‍ය වශයෙන් ගත් කළ බොහෝ දිස්ත්‍රික්ක පුහුණු සෞඛ්‍ය ක්ෂේත්‍රයන්ගේ සහාය ලබාගැනීම පිළිබඳ දක්වන අගය සතුටුදායක වන අතර, එය පුහුණු සෞඛ්‍ය සේවකයන්ගේ සහාය ලබාගැනීමට ඇති හැකියාව ද පෙන්නුම් කරයි.

කෙසේ වෙතත්, වතු අංශය වඩා වැඩි දායකත්වයක් දක්වන බදුල්ල හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල මෙන්ම අම්පාර හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල මෙම අගය සාපේක්ෂව අඩු අගයක් ගනී.

ප්‍රස්තාර 12. පුහුණු සෞඛ්‍ය සේවකයන්ගේ සහායෙන් සිදුවන දරු උපන් අනුපාතය - 2013



මූලාශ්‍රය - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය - වාර්ෂික සෞඛ්‍ය විවරණිකාව 2013

වගු අංක 11 මගින් 2013 වර්ෂයේ දී රටෙහි පළාත් අතර වහාම දැනුම් දිය යුතු රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයින් පිළිබඳ වාර්තා වූ සංඛ්‍යාවන්හි ප්‍රතිශතයන් දක්වා ඇත. ඩෙංගු රෝගය එබඳු දැනුම් දිය යුතු රෝගයකි. 2013 වර්ෂයේ දී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ අවම ප්‍රතිශතය උාව පළාතෙන් වාර්තා වූ අතර, ඉහළම ප්‍රතිශතය බස්නාහිර පළාතෙන් වාර්තා විය. වගු අංක 11 ට අනුව අනෙකුත් එවැනි රෝග වාර්තා වීම පළාත් මට්ටමින් විවිධ අගයන් ගන්නා බව පෙනී යන අතර, ජනගහනය හා පාරිසරික සාධක සහ මෙම රෝග වාර්තා වීම අතර සම්බන්ධතාවයක් පවතින බව පැවසිය හැක.

වගුව 11. පළාත් අනුව තෝරාගත් වහාම දැනුම්දිය යුතු රෝග වාර්තා වූ සංඛ්‍යාවන්හි ප්‍රතිශත ව්‍යාප්තිය - 2013

පළාත	ඩෙංගු	පාවතය	මොලේ උණ	ආහාර විෂවීම	මී උණ	අක්මා ප්‍රදාහය
බස්නාහිර	56.8	16.5	24.6	10.1	32.8	25.1
මධ්‍යම	8.7	11.8	8.2	20.0	5.9	17.8
දකුණු	6.1	8.0	16.0	12.5	17.9	21.2
උතුරු	4.0	18.7	13.7	18.6	3.5	2.0
නැගෙනහිර	5.2	22.6	4.7	17.4	4.6	3.1
උාව	12.7	8.0	20.3	5.3	12.7	6.0
උතුරු මැද	3.7	5.8	7.8	11.9	15.0	5.3
උාව	2.8	8.6	4.7	4.1	7.7	19.4
සබරගමුව	10.2	13.8	39.5	3.3	21.1	69.0
ශ්‍රී ලංකාව	100.0	100.0	100.0	100.0	100.0	100.0

මූලාශ්‍රය - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය - වාර්ෂික සෞඛ්‍ය විවරණිකාව 2013

6.7 ආර්ථික හා සමාජ යටිතල පහසුකම්


සමාජ හා ආර්ථික යටිතල පහසුකම්වල පැවතීම ජනතාවගේ ඵදිනෙදා ජීවිතය මෙන්ම ඔවුන්ගේ ජීවන මට්ටමේ ගුණාත්මක බව තීරණය කිරීමෙහිලා ඉතාම වැදගත් වේ.

මෙම කොටස මගින් මහා මාර්ග, ප්‍රවාහන, පානීය ජලය හා සනීපාරක්ෂාව යන අංශ සලකා බැලේ.

ප්‍රස්තාර අංක 13 මගින් සී ශ්‍රේණියේ හා ඩී ශ්‍රේණියේ මාර්ගයන්හි දිග හා මාර්ග ඝනත්වය පිළිබඳ තොරතුරු දක්වා ඇත.

දීර්ඝතම සී ශ්‍රේණියේ මාර්ග ජාලය උතුරු පළාතෙන් වාර්තා වන අතර, අවම දිගින් යුතු සී ශ්‍රේණියේ මාර්ග ජාලය නැගෙනහිර පළාතෙන් වාර්තා වේ. වැඩිම දිගින් යුතු සී ශ්‍රේණියේ මාර්ග ජාල දක්නට ලැබෙන පළාත් අතරට පිළිවෙලින් වයඹ, මධ්‍යම හා උාව පළාත් අයත් වේ. දීර්ඝත ඩී ශ්‍රේණියේ මාර්ග ජලය වයඹ පළාතේ පිහිටා ඇත. අඩුම දිගින් යුතු ඩී ශ්‍රේණියේ මාර්ග පිහිටා ඇත්තේ උතුරු හා උාව පළාත්වල වේ. සී ශ්‍රේණියට අයත් ඉහළම මාර්ග ඝනත්වය සබරගමුව පළාතේ දක්නට ලැබෙන අතර, පිළිවෙලින් දෙවන හා තුන්වන මාර්ග ඝනත්වය බස්නාහිර හා වයඹ පළාත්වල දක්නට ඇත. නැගෙනහිර පළාත තුළ අවම මාර්ග ඝනත්වයක් දක්නට ලැබේ.

ප්‍රස්තාර 13. පළාත් අනුව පළාත් මාර්ග ප්‍රමාණය - 2014




මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව

ප්‍රස්තාර අංක 14 මගින් 2012 - 2014 කාල වකවානුව තුළ ලංකාවේ පළාත් අනුව ලියාපදිංචි කරන ලද මෝටර් වාහන සංඛ්‍යාව දක්වා ඇත.

2014 වර්ෂය තුළ මිලියන 1.4 ක ඉහළම ලියාපදිංචි මෝටර් වාහන සංඛ්‍යාව බස්නාහිර පළාතේ වාර්තා වේ. පිළිවෙලින්, දෙවන හා තෙවන වශයෙන් ඉහළම ලියාපදිංචි මෝටර් වාහන සංඛ්‍යා වන මධ්‍යම හා දකුණු පළාත්වලින් වාර්තා වේ. අඩුම ලියාපදිංචි මෝටර් වාහන සංඛ්‍යාව ඌව පළාතේ වාර්තා වන අතර, සලකා බලන වර්ෂවල උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල ලියාපදිංචි මෝටර් වාහන සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබේ.

ප්‍රස්තාර 14. පළාත් අනුව ලියාපදිංචි මෝටර් වාහන ප්‍රමාණය 2012 - 2014



මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව

6.8 ජලය හා සනීපාරක්ෂාව

පානීය ජලය හා සනීපාරක්ෂාව මූලික අවශ්‍යතාවක් ලෙස සලකනු ලැබීමට අමතරව, ඒවා ලබාගැනීමට ඇති ප්‍රවේශය රටක ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමෙහිලා වැදගත් වන සාධකයක් ලෙස සැලකේ.

පානීය ජල පහසුකම් ලබාදීම මෙන්ම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය විසින් වාර්ෂිකව සැලකිය යුතු මට්ටමක මුදල් ප්‍රමාණයක් වෙන් කරනු ලබයි.


ප්‍රස්තාර අංක 15 මගින් රටෙහි සමස්ත ගෘහ ඒකක ප්‍රමාණයෙන් ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබාගැනීමට ඇති හැකියාව සහිත ගෘහ ඒකකවල ප්‍රතිශත දිස්ත්‍රික්ක අනුව දක්වා ඇත.

ආරක්ෂිත පානීය ජලය සහිත ගෘහ ඒකක යන්න අර්ථ දක්වා ඇත්තේ ආවරණය කරන ලද ලීං, තල ලීං, ප්‍රාදේශීය ජලයෝජනා ක්‍රම, වතුර බට්ටි හා බෝතල් කළ පානීය ජලය යන මූලාශ්‍ර මගින් පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා නිවාස ලෙසටය.

ශ්‍රී ලාංකික ජනගහනයෙන් තල ජල පහසුකම් ඇත්තේ 40% කට පමණි. එමෙන්ම, 59.4% ප්‍රතිශතයක් ලීං, තල ලීං, ගංගා, ඇළදෙළ ආදියෙන් පානීය ජලය ලබාගනිති. සාමාන්‍යයෙන් 10% ක ප්‍රතිශතයක් පානීය ජලය ලබාගෙන්නේ අතාරක්ෂිත ජල මූලාශ්‍ර මගින් බව වාර්තා වී ඇත.

15 වන ප්‍රස්තාරයට අනුව නුවරඑළිය, බදුල්ල, කිලිනොච්චිය, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ආරක්ෂිත පානීය ජලය සහිත නිවාස ඒකක ප්‍රතිශතය රටෙහි අනෙකුත් දිස්ත්‍රික්ක හා සාපේක්ෂව බලත වට අඩු මට්ටමක පවතී.


ප්‍රස්තාර 15. ආරක්ෂිත පානීය ජල පහසුකම් - 2013



මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ප්‍රස්තාර අංක 16 මගින් දැක්වෙන්නේ, 2013 වසර තුළ ලංකාවේ ගෘහ ඒකක අතරින් නමාටම අයත් වැසිකිළියක් සහිත නිවාස ඒකකවල ප්‍රතිශතයයි. බස්නාහිර, දකුණු හා උතුරු මැද පළාත්වල 90% කට වඩා වැඩි ගෘහ ඒකක ප්‍රතිශතයකට නමාගේම ගෘහ ඒකකයට අයත් වැසිකිළියක් තිබේ. එවැනි අවම ගෘහ ඒකක ප්‍රතිශතය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි වාර්තා වන අතර, පිළිවෙලින් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙවන හා තෙවන එවැනි ගෘහ ඒකක ප්‍රතිශත නිරීක්ෂණය කළ හැකිය.

ප්‍රස්තාර 16. වැසිකිළි පහසුකම් හිමි නිවාස දිස්ත්‍රික්ක අනුව ප්‍රතිශතයක් ලෙස 2013



මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

පරිච්ඡේදය 7
පළාත් විගණක
වාර්තාවලින් මතුවන
වැදගත් කරුණු - 2014

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) වගන්තියෙහි සහ 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 23 (1) වගන්තිය ප්‍රකාරව පළාත් සභා මූල්‍ය ප්‍රකාශන විගණනය සිදු කරනු ලැබේ. පසුව එම විගණන නිරීක්ෂණ වාර්තාවන් අදාළ පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදෙනු ඇත. ඉන්පසුව, පළාත් මූල්‍ය රීති අනුව සභාව විසින් එකී වාර්තා ගිණුම් කාරක සභාව වෙත යොමු කරනු ඇත. ගිණුම් කාරක සභාව විසින් වාර්තාවේ සඳහන් සියලු කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය පියවරයන් සමාලෝචනයෙන් පසුව ගනු ලැබේ. ආණ්ඩුකාරවරයාට යවනු ලබන විගණන වාර්තාවේ පිටපතක් මුදල් කොමිෂන් සභාව වෙත ද එවනු ලැබේ.

පළාත් විගණන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසු මුදල් කොමිෂන් සභාව විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත නිරීක්ෂණ සහ උපදෙස් යැවීම සිදු කරනු ලබයි.

නීතිරීති සහ මූල්‍ය රෙගුලාසිවලට අනුකූල නොවීම

- * 1987 පළාත් සභා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලයින් අතිරික්ත සංඛ්‍යාවක් පත්කිරීම.
- * පළාත් අධිකාරිවල සිටින සභාපතිවරුන් 1987 අංක 3 දරන රාජ්‍ය කොන්ත්‍රාත් පනත යටතේ ලියාපදිංචි කර තැනී පාර්ශවකරුවන් සමග ගිවිසුම්වලට අත්සන් කිරීම.
- * සමහර පළාත් බලධාරීන් විසින් සේවක කම්කරුවන් සඳහා අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට දායකත්වයක් සිදු නොකර වැටුප් ගෙවා තිබීම.

ආදායම් කළමනාකරණය

- * මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට හිමි විය යුතු ප්‍රධාන ආදායම් මාර්ග වන පොලී, බදු කුලී සහ කල් බදු පළාත් සභා විසින් පැවරීමකින් තොරව රඳවා ගැනීම.
- * දීර්ඝ කාලීන බදු සහ පෞද්ගලික ආයතනවලින් අයකර ගැනීමට නොහැකිව හිඟ වශයෙන් තිබෙන දිගු කාලීන වාර්ෂික බදු අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබීම.

මෙහෙයුම් අකාර්යක්ෂමතා

- * අවාසි සහගත පුද්ගලයින්ගේ භාවිතය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිව මිලට ගන්නා ලද සමහර උපකරණ 2014 දෙසැම්බර් මස 31 වන තෙක්ම භාවිතා නොකර ගබඩා තුළ රඳවාගෙන ඇත.
- * පරීක්ෂණ වාර්තාවන්හි නිර්දේශයන් පිළිබඳව සලකා බැලීමකින් තොරව සහ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව ද යන්ත සොයා බැලීමකින් තොරව මාර්ග ඉදිකිරීම් සඳහා ගෙවීම් සිදුකර ඇත. එම මාර්ගවල 80% කට ආසන්න ප්‍රමාණයක මතුපිට පළඳු වී ඇති බව නිරීක්ෂණය වේ. මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබියදී භෞතික ප්‍රගතියක් හෝ නැවත පරීක්ෂාවකින් තොරව කොන්ත්‍රාත්කරුට මුදල් ගෙවා තිබීම.
- * සමහර දිස්ත්‍රික් රෝහල්වල අත්‍යවශ්‍ය ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම්, ජෛව වෛද්‍ය සහ සායනික උපකරණ මිලදී ගැනීම් සහ අලුත්වැඩියා කිරීම් නිසි කලට සිදුකිරීමට අසමත්ව ඇත.

අරමුදල් උණ උපයෝජනය

- * 2014 වර්ෂය සඳහා සමහර ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් ද්විතීය සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතියෙන් අරමුදල් ලබාගෙන ඇත. කෙසේවුවද, එම අරමුදල් භාවිතයට නොගෙන තැන්පතු ගිණුම්වල රඳවාගෙන ඇත.
- * 2014 වර්ෂය අවසන් වන විට පවා පළාත් අරමුදලින් ලැබුණු මුදල් අදාළ කාර්යයන් සඳහා යොදා නොගෙන බැංකු ගිණුම්වල රඳවාගෙන ඇත.
- * අර්ධ වශයෙන් ඉදිකර ඇති ක්‍රීඩා සංකීර්ණයක් අවසන් කිරීම සඳහා 2014 වර්ෂයේ දී පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ ලබාදී ඇති අරමුදල්, එකී කාර්යයට භාවිතා නොකර ස්ථාවර තැන්පතු ගිණුමක ආයෝජනය කර ඇත.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන්

- * පළාත් නිශ්චිත ප්‍රදාන යටතේ සියලුම ව්‍යාපෘති ආරම්භ කර ඇති වුවද, සැලසුම් කළ ආකාරයට කිහිපයක් පමණක වැඩ අවසන් කර ඇත. ඒ හා සමාන තත්ත්වයක් "එක ගමකට එක වැඩක්" යන වැඩසටහන යටතේ ද නිරීක්ෂණය විය.
- * පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් ක්‍රියාවට තංවන ලද ව්‍යාපෘතිවල, ඉඩම් නිදහස් කිරීමේ ගැටළු, ආරම්භ කිරීමේ ප්‍රමාදයන් සහ භාණ්ඩ හා සේවා ලබාදීම නොමැතිව අරමුදල් නිදහස් කිරීම් වැනි දේශයන් දැකිය හැකි වීම.

ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇති ව්‍යාපෘති

- * ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක "දැනුම කේන්ද්‍රස්ථානයක් උදෙසා පාසල් අධ්‍යාපන ප්‍රති සංවිධානය" යන ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල්වල ඉදිකරන ලද මහින්දේදය විද්‍යාගාර භාවිතයට නොගැනීම.
- * සමහර ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් යටතේ ඇති ආයතනවල ඉලෙක්ට්‍රොනික, වෛද්‍ය හා කාර්යාලීය උපකරණ තාර්කික ලෙස බෙදා නොහැරීම නිසා නියම ලෙස ඒවා භාවිතයට නොගැනීම.
- * සේවා සැපයීමේ අඩුපාඩු හෝ ඒ සඳහා අවශ්‍ය උපාංග මිලදී නොගැනීම නිසා සමහර වාහන භාවිතයට නොගෙන අතහැර දමා ඇත.

ආර්ථික නොවන ගනුදෙනු

- * ආයතනයේ අරමුණුවලට පටහැනි වන පරිදි ඇතැම් දේශපාලන සිදුවීම් පුවත්පත් දැන්වීම්වල පළකර ඒ සඳහා මුදල් වියදම් කර ඇත.
- * පළාත් අධිකාරීන් විසින් සුභපැතුම්පත්, ලියුම්කවර, දිනපොත් හා කාලසටහන් මුද්‍රණය සඳහා අතවශ්‍ය ලෙස මුදල් වැය කර ඇත.
- * "කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධන වැඩසටහන" යටතේ පළාත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ කොම්පොස්ට් පොහොර මිශ්‍ර කිරීමේ යන්ත්‍රය 2015 පෙබරවාරි මස 13 දින වනවිටත් භාවිතයට නොගෙන තිබීම.

කළමනාකරණ අකාර්යක්ෂමතා

- * බොහෝ පළාත් ආයතනවලට අයත් ඉඩම් නිසි ලෙස සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන නොමැත.
- * වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා ව්‍යාපෘති ගණනාවක් කාලය සහ පිරිවැය ඉහළයාම නිසා අවසන් කර නොමැති වීම.
- * පළාත් මූල්‍ය නීති 137 (2) සහ 156 (7) උල්ලංඝනය කරමින් මූලික රෝහලක් සඳහා නොපිසු ආහාර මිලදී ගැනීම.

විගණනය සඳහා සාක්ෂි නොමැති වීම

- * පළාතක් තුළ ඇති වත්කම් 18 ක සහ වගකීම් 16 ක ශේෂයන් සම්බන්ධයෙන් අවශ්‍ය වාර්තාමය සාක්ෂි නොමැතිවීම හේතුවෙන් සතුටුදායක ලෙස ඒවා සත්‍යාපනය කළ නොහැකි වීම.
- * වසර තුළ පළාත් අමාත්‍යාංශයක් විසින් ප්‍රතිලාභීන් වෙත බෙදාහරින ලද සරම්, තුවා, ඇඳ ඇතිරීලි සහ අභ්‍යාස පොත් ආදියෙහි විස්තරය විගණනය සඳහා ලබා නොදීම.
- * වාහනවල සිදු කරන ලද විශාල අලුත්වැඩියා සඳහා අනුමැතිය ලබාගෙන නොමැති වීම.
- * සමහර වාහනවලට අදාළ දිනපතා ධාවන සටහන් සහ මාසික සාරාංශයන් විගණනයට ඉදිරිපත් කර නොතිබීම.

අවිධිමත් ගනුදෙනු

- * සමහර පළාත්වල නිලධාරීන් මහජන මුදල් යොදාගෙන පළාත් සංවර්ධනයට කිසිදු අදාලත්වයක් නොමැති කටයුතු සඳහා විදේශගත වී තිබීම.
- * 2011 වර්ෂයේ මාර්තු මස 09 වැනි දිනැති ප්‍රසම්පාදන අත්පොතේ 22 වන වගන්තිය යටතේ මහජන සංවිධාන සඳහා |සෘජු කොන්ත්‍රාත්තු ලබාදීමේ සීමාව රු.මි. 02 ඉක්මවා නොයා යුතු වුවද, සමහර පළාත් මෙම අවශ්‍යතාවයන්ට අනුකූල නොවී ක්‍රියාකර තිබීම.

අතිරික්ත හා ඌණ පළාත් කාර්යය මණ්ඩලය

- * අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සත්‍ය සේවක සංඛ්‍යාව සිටින අවස්ථා නිරීක්ෂණය විය.
- * නිලධාරීන් අතර සුදුසු නොවන පරිදි රාජකාරි පැවරීම් නිරීක්ෂණය වේ.
- * වෘත්තීය අංශයන්ට අයත් නිලධාරීන් සහ ගුරුවරුන් පවත්නා පුරප්පාඩු අනුව සේවයේ යොදවා නොමැත.

ක්‍රියාකාරී සැලසුමක් සහ ප්‍රසම්පාදන සැලසුමක් නොමැති වීම

- * රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්ගේ 2010 මාර්තු 10 දිනැති චක්‍රලේඛ අංක PF/R/2/2/3/5 (4) අනුව සමහර පළාත් ආයතන විසින් ක්‍රියාකාරී සැලසුම් සකස් කර නොමැත.
- * 2006 මාර්තු 24 දිනැති ජාතික අයවැය චක්‍රලේඛ අංක 28 අනුව සමහර අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන විසින් ප්‍රසම්පාදන සැලසුම් සකස් කර නොමැත.

අභ්‍යන්තර විගණන ඒකකයන් තොමැති වීම


- * පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ ප්‍රධාන කාර්යය වන්නේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනයන්හි අක්‍රමිකතා හා වංචා වැළැක්වීමයි. කෙසේ වෙතත්, සමහර පළාත්වල අභ්‍යන්තර විගණන ඒකක ස්ථාපිත කර නැත.
- * අභ්‍යන්තර විගණන විමසුම්වලින් මතු වූ කරුණු සම්බන්ධයෙන් බොහෝ පළාත් ආයතන විසින් අවධානය යොමු කර තොමැති අතර, අභ්‍යන්තර විගණන වැඩසටහන් ද සකස් කර තොමැති වීම.

පරිච්ඡේදය 8
මුදල් කොමිෂන් සභාවේ
මානව සම්පත

මුදල් කොමිෂන් සභාවේ අනුමත සම්පූර්ණ සේවක සංඛ්‍යාව 76කි. පහත දැක්වෙන සටහන මගින් එහි සංයුතිය පෙන්නුම් කෙරේ.


සංවිධාන ව්‍යුහය

ප්‍රස්තාර 17. සංවිධාන ව්‍යුහය



8.1 මුදල් කොමිෂන් සභාවේ කාර්යය මණ්ඩලය

ප්‍රස්තාර 18. මුදල් කොමිෂන් සභාවේ කාර්යය මණ්ඩලය



වගුව 12. මුදල් කොමිෂන් සභාවේ අනුමත සේවක සංඛ්‍යාව.

වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	සත්‍ය (සිටින) සේවක සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ මට්ටම	16	07
තෘතීය මට්ටම	03	03
දේශීය මට්ටම	44	22
ප්‍රාථමික මට්ටම	13	09
එකතුව	76	41

ක්‍රියාකාරී කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් - 2015

වගුව 13. ක්‍රියාකාරී කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් - 2015

ක්‍රියාකාරී කාර්ය මණ්ඩලය				
ශ්‍රේණිය	මූලික උපාධිය	පශ්චාත් උපාධිය	ධීප්ලෝමා	අනිකුත්
මාණ්ඩලික ශ්‍රේණිය	6	5	0	1
මාණ්ඩලික නොවන ශ්‍රේණිය	7	5	1	1

8.2 ධාරිතා සංවර්ධනය

මුදල් කොමිෂන් සභාව විසින් නම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දේශීය සහ විදේශීය පුහුණු අවස්ථාවන් ලබා දෙනු ඇත. පහත නම් සඳහන් නිලධාරීන් නිදහසේ 2015 වර්ෂයේ දී පුහුණු පාඨමාලාවන් හැදෑරීම සඳහා සහභාගි වී තිබේ.

වගුව 14. විදේශීය පුහුණු පාඨමාලා සඳහා සහභාගි වූ නිලධාරීන්

නම	පාඨමාලාව	කාලය	නියෝජිත ආයතනය
එම්.එල්.ඒ.වන්දනා මයා (නියෝජ්‍ය අධ්‍යක්ෂ)	ආසියානු රටවල නිරසාර සංවර්ධනය සහ දිළිඳුකම අවම කිරීම.	2015.08.03 2015.08.17	හොඳ ප්‍රතිපත්ති හා කළමනාකරණ පාසැල (SPPM) විද්‍යාමණ්ඩල විශ්ව විද්‍යාලය - එතය
එස්.භාෂිණි සමරසේකර මෙය (වැඩසටහන් සහකාර)	ආසියානු රටවල නිරසාර සංවර්ධනය සහ දිළිඳුකම අවම කිරීම.	2015.08.03 2015.08.17	හොඳ ප්‍රතිපත්ති හා කළමනාකරණ පාසැල (SPPM) විද්‍යාමණ්ඩල විශ්ව විද්‍යාලය - එතය
කේ.ඒ.එස්.ඩී.නිලන්ති මෙය (සහකාර පර්යේෂණ නිලධාරී)	ප්‍රාදේශීය සංවර්ධන සහයෝගීතා ප්‍රතිපත්තිය	2015.10.12 2015.11.01	කොයිකා ආයතනය (KOICA) - දකුණු කොරියාව

ආසියානු රටවල සංවර්ධනය සහ නිරසාර ලෙස දිළිඳුකම පිටුදැකීම පිළිබඳ පුහුණුව

මෙම සම්මන්ත්‍රණයේ අදහස් කරනුයේ ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය ප්‍රශස්ත කරලීම හා ජාතික ආර්ථික හා සමාජීය සංවර්ධන සම්බන්ධීකරණය සාක්ෂාත් කර ගැනීමයි. මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද වැඩසටහනකි. මෙහි ප්‍රධාන අරමුණ ලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය තහවුරු කිරීමේ දී කර්මාන්ත, ග්‍රාමීය හා සමාජීය කණ්ඩායම් අතර පවතින විෂමතාවය අවම කරමින් නිරසාර සංවර්ධනය තහවුරු කරලීමේ අවශ්‍යතාවය ලෙස පෙන්වා දිය හැකිය.

ප්‍රාදේශීය සංවර්ධනය හා සහයෝගීතා ප්‍රතිපත්ති පිළිබඳ පුහුණුව - දකුණු කොරියාව

මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වනුයේ කොරියානු " සීමාවුල් අත්ඩොන්ග් " සංකල්පය මත පදනම් වූ සංවර්ධන ප්‍රතිපත්ති හා ක්‍රමවේද සහ එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මාර්ග පිළිබඳව අවබෝධයක් ලබාදීමයි. සහභාගිවන්නන් අතර ප්‍රායෝගික දැනුම බෙදා ගැනීම සඳහා දේශන, ක්ෂේත්‍ර වාරිකා හා අධ්‍යාපන වාරිකා වැනි අංශවලින් මෙම පාඨමාලාව සමත්වන වේ.

පහත සඳහන් නිලධාරීන් වෙත තෝරාගත් ක්ෂේත්‍රවල දේශීය පුහුණු පාඨමාලාවන් ලබා දී ඇත.

වගුව 15. දේශීය පුහුණුවීම් සඳහා සහභාගි වූ නිලධාරීන් - 2015

නම	පාඨමාලාව / කාලය	කාලය	නියෝජිත ආයතනය
නිශාන්ත සුජීව මයා	ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය	2015.10.29	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
භාෂිණි සමරසේකර මෙය	ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය	2015.10.29	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
සේපාලිකා ප්‍රියදර්ශනී මෙය	ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය	2015.10.29	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
සරත්චන්ද්‍ර කුමාර මෙය	ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය	2015.10.29	ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
රවීන්ද්‍ර ජගත් කුමාර මයා	කාර්යයාල කාර්ය සහයක පුහුණුව	2015.03.30	ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය
රවීන්ද්‍ර ජගත් කුමාර මයා	කාර්යයාල කාර්ය සහයක පුහුණුව	2015.10.19	ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය
ඉසුරි අසේනා මෙය	කාර්යයාල කාර්ය සහයක පුහුණුව	2015.10.19	ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය

පරිච්ඡේදය 9
මුදල් කොමිෂන් සභාවේ
මූල්‍යමය කටයුතු

මූල්‍ය අංශය

මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වියදම්වලට අවශ්‍ය මූල්‍ය සම්පත් ප්‍රමාණවත් ලෙස පවත්වාගෙන යාමට හා මනා මූල්‍ය කළමනාකරණයක් තහවුරු කිරීම සඳහා කොමිෂන් සභාව වගකීමට බැඳී සිටී.

2015 වර්ෂයේ දී, අයවැය මගින් මුදල් කොමිෂන් සභාව වෙත පුනරාවර්තන වියදම් ලෙස රු.මි. 38.5 ක් ද ප්‍රාග්ධන වියදම් ලෙස රු.මි. 4.5 ක් ද වෙන් කර තිබුණි.

පුනරාවර්තන වියදම්වල මූල්‍යමය උපයෝගීතාවය 94% ක් වැනි ඉහළ මට්ටමක පැවති අතර, ප්‍රාග්ධන වියදම්වල සමස්ත මූල්‍ය උපයෝජනය 45% ක පමණ අඩු මට්ටමක පැවතුණි. ආයතන තුළ පැවති යන්ත්‍රෝපකරණ හා ලී බඩු බොහොමයක් ඉතා ආසන්න කාල වකවානුවල මිලට ගත් ඒවා වූ බැවින්, තව මිලදී ගැනීම් සිදු නොවීම එයට මූලික හේතුව විය.

රාජ්‍ය ගිණුම් වක්‍රලේඛ 245/2015 ට අනුව නියමිත දිනයන්ට පෙර විසර්ජන ගිණුම් ඇතුළු අනෙකුත් ගිණුම් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. 2015 වර්ෂයට අදාළව මුදල් කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන, වියදම් හා එහි මූල්‍ය කාර්ය සාධනය පහතින් විස්තර කර ඇත.

වගුව 16. මූල්‍ය ප්‍රතිපාදන, වියදම් හා මූල්‍ය ප්‍රගතිය - 2015

වැය විෂයය	විස්තරය	ප්‍රතිපාදනය	මාරු කිරීම්	ශුද්ධ දීමනා	වියදම	මූල්‍ය කාර්ය සාධනය
පුනරාවර්තන						
1001-1003	වැටුප් හා වේතන	20950.0	1600.0	22550.0	21148.3	93.8
1101-1102	ගමන් වියදම්	600.0	-250.0	350.0	127.7	36.5
1201-1205	සැපයීම	2300.0	-585.0	1715.0	1612.3	94.0
1301-1303	තඩන්තු	2650.0	250.0	2900.0	2819.0	97.2
1401-1405	සේවා	11200.0	-865.0	10235.0	9727.1	95.0
1506	මාරු කිරීම්	800.0	-50.0	750.0	602.6	80.4
එකතුව		38500.0	100.0	38500.0	36037.0	93.6
ප්‍රාග්ධන						
2002-2003	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ	1000.0	0.0	1000.0	440.8	44.1
2102-2103	ලී බඩු සහ කාර්යාල උපකරණ	2000.0	-835.0	1165.0	239.7	20.6
2401	කාර්ය මණ්ඩල පුහුණු සහ ධාරිතා සංවර්ධනය	1500.0	-	1500.0	669.8	44.7
2001	ගොඩනැගිලි හා ඉදිකිරීම්	-	835.0	835.0	668.2	80.0
එකතුව		4,500.00	0.00	4,500.00	2,018.59	44.9
මුළු එකතුව		43000.00	100.00	43000.00	38055.59	88.50

වගුව 17. අත්තිකාරම් ගිණුම් කටයුතු

රු.

විස්තර	උපරිම වියදම් සීමාව	අවම ලැබීම් සීමාව	උපරිම හර යේෂ සීමාව
ප්‍රතිපාදන	3,210,000.00	1,010,000.00	12,000,000.00
සත්‍ය (මු.රෙ. 505(1) යටතේ ගැලපීම් සිදු කිරීමෙන් පසු)	2,306,361.00	3,899,392.00	4,776,323.00

පරිච්ඡේදය 10
ඉදිරි අභියෝග

දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ, රට තුළ තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් සහතික කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි පළාත් අතර සමපත් බෙදාහැරීම සහ නියාමනය කිරීම තුළින් ප්‍රාදේශීය විෂමතා අවම කිරීමට ක්‍රියා කිරීමේ ව්‍යවස්ථාමය බලතල මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇත. මෙම සන්දර්භය තුළ, තර්කානුකූල ප්‍රවේශයක් මත පළාත් අතර අරමුදල් බෙදා වෙන් කිරීමත්, පළාත් සංවර්ධන සැලසුම් සකස් කිරීම හා ඒවා අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වන තාක්ෂණික සහය සැපයීමත් මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යභාරය සහ වගකීම වේ. එම කාර්යභාරය ඉටුකිරීමේ දී මුදල් කොමිෂන් සභාව විසින් පහත දැක්වෙන අභියෝගවලට මුහුණදෙනු ඇත.

1. දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මුදල් කොමිෂන් සභාවේ කාර්යභාරය හා කාර්යයන් නිශ්චිතව තියම කර නොමැති බැවින් එහි ව්‍යවස්ථාමය බලතල ඉටුකිරීමේදී ඇතැම් දුෂ්කරතාවලට මුහුණදේ. එබැවින් මුදල් කොමිෂන් සභාවේ කාර්යභාරය හා කාර්යයන් නිශ්චිතව නිර්වචනය කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් යටතේ නීතිරීති පැනවීම අත්‍යවශ්‍යවේ.
2. සෑම පළාත් සභාවක්ම ස්වකීය වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ප්‍රතිඵල පාදක කළමනාකරණ ප්‍රවේශය අනුගමනය කරමින් සිටී. ප්‍රායෝගිකව සලකා බැලීමේදී දැනට පවතින පළාත් අධීක්ෂණ ක්‍රමවේදය කාර්යක්ෂම හා ඵලදායී නොවන බව නිරීක්ෂණය වේ. මෙම පසුබිම තුළ ප්‍රාග්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා මුදල් කොමිෂන් සභාවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ.
3. සියලුම රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභා විසින් ඔවුන්ගේ වාර්ෂික අයවැය සකස් කිරීමේදී ශූන්‍ය පාදක අයවැය ප්‍රවේශය අනුව කටයුතු කළ යුතු වේ. පළාත් මට්ටමින් මෙය ක්‍රියාවට නැංවීම සඳහා මුදල් කොමිෂන් සභාව හරහා පහසුකම් සැලසිය යුතු බව මහා භාණ්ඩාගාරයේ අපේක්ෂාව වේ.
4. මුදල් කොමිෂන් සභාව සහ පළාත් සභා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය මතුව ඇති අතර,

- සෑම පළාතක් සඳහාම මුදල් කොමිෂන් සභාවට අයත් සම්බන්ධීකරණ නිලධාරියෙකු පත්කිරීම අවශ්‍යවේ.
5. පළාත් පාලන ආයතනවල ඇතැම් ප්‍රාග්ධන ස්වරූපයේ ව්‍යාපෘති සඳහා මෙන්ම එම ආයතනවල සේවකයන්ගේ වැටුප් හා වේතනවලින් සියල්ලම පාහේ මූල්‍යනය කරනු ලබන්නේ පිළිවෙලින් පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා සාමූහික ප්‍රදානවලිනි. තවද ස්වකීය ආදායම් ඉහළ නංවා ගැනීමෙහි ලා අවශ්‍ය ධාරිතාව පළාත් පාලන ආයතන සතු බව නිරීක්ෂණය වේ. මෙය පහසු කරලීම සඳහා මුදල් කොමිෂන් සභාවේ අධීක්ෂණ කාර්යය නවදුරටත් ශක්තිමත් කළ යුතු වේ.
6. සියලුම පළාත් සභා සිය වාර්ෂික සැලසුම් මූල්‍යනය සඳහා බොහෝ දුරට රාජ්‍ය අරමුදල් මත රඳා පවතින බව නිරීක්ෂණය වී ඇත. මෙමගින්, ආයෝජන වැඩසටහන් සඳහා සීමාවන් ඇති කරනු ලබයි. අරමුදල් ඌණතාවය පිළිබඳ ගැටළුව මගහරවා ගැනීම පිණිස රාජ්‍ය - පොද්ගලික හවුල්කාරිත්ව ප්‍රවේශය යෝජනා වී ඇත. මෙම ප්‍රවේශයෙහි ආරම්භක ක්‍රියාවලිය තුළ මුදල් කොමිෂන් සභාව වෙත නිර්ණාත්මක කාර්යභාරයක් පැවරී ඇත.
7. මුදල් කොමිෂන් සභාවට මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සමග ශක්තිමත් සබඳතාවයක් ඇත. භාණ්ඩාගාරයේ ලේකම්තුමා සහ මහ බැංකුවේ අධිපතිතුමා මුදල් කොමිෂන් සභාවේ නිල බලයෙන්

පත් වන සාමාජිකයන් වීම ඒ සඳහා සාක්ෂියකි. මුදල් කොමිෂන් සභාව සහ ජනාධිපති ලේකම් කාර්යාලය අතර පවතින ක්‍රියාකාරී සබඳතාවය වර්ධනය කිරීමද අවශ්‍ය සාධකයක් වනු ඇත.

- 8. සියලුම පළාත් සභාවලට කාර්යමණ්ඩලය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර, එමගින් සංවර්ධන අරමුණු සඳහා භාවිතයට ගැනීමට අපේක්ෂිත අරමුදල් සීමා කරමින් පුනරාවර්තන අයවැය මත විශාල පීඩනයක් ඇති කර තිබේ. පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ විසින් බඳවා ගනු ලබන කාර්ය මණ්ඩල, සේවාවන් සඳහා අනුයුක්ත කිරීමට අදාළව දැනට පවතින ක්‍රමවේදයේ පවත්නා ඇතැම් දුර්වලතා හේතුවෙන් පළාත් සභා කාර්යමණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් මුදල්කොමිෂන් සභාවට කළ හැකි කාර්යභාරය සීමා වී ඇත.
- 9. පළාත් සංවර්ධනයට අදාළ වර්තමාන අවශ්‍යතා සමග බලන විට මුදල් කොමිෂන් සභාව සතු වර්තමාන කාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය සහ ශක්තිය ප්‍රමාණවත්

නොවන බව පෙනී යයි. එබැවින්, උපායමාර්ගික සැලසුම්කරණය, තීතිය, බදුකරණය, ආර්ථික විද්‍යාව, මූල්‍ය හා ප්‍රාදේශීය සංවර්ධනය යනාදී විෂය ක්ෂේත්‍ර සඳහා විශේෂිත දැනුමක් සහිත ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් මුදල් කොමිෂන් සභා කාර්යාලය සතුව පැවතිය යුතුය.

- 10. මුදල් කොමිෂන් සභාව විසින් ස්වකීය ලිපිලේඛන සැකසීමේදී රජයේ ජාතික භාෂා ප්‍රතිපත්තියට අනුගත විය යුතුය. ඒ අනුව, සියලු ලිපිලේඛන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයන්ම පරිවර්තනය කිරීම අවශ්‍ය වන අතර ඒ සඳහා සැලකිය යුතු කාලසීමාවක් ගතවේ.
- 11. මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීමේ දී පර්යේෂණ ඒකකයක් නොමැති වීම ප්‍රධාන බාධකයක් වී ඇත. එබැවින්, අපේක්ෂිත කාර්යභාරය මැනවින් ඉටු කිරීම සඳහා පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වේ.

පරිච්ඡේදය 11

ඉදිරි ක්‍රියාමාර්ග

1987 දී පළාත් සභා ක්‍රමය ස්ථාපිත කර ඇත්තේ දේශපාලන සහ සංවර්ධනමය වශයෙන් අරමුණු දෙකක් ලභාකර ගැනීම පිණිස වේ. දේශපාලන වශයෙන් අපේක්ෂා කරනුයේ, තීරණ ගැනීමේ බලය ජාතික මට්ටමේ සිට උප ජාතික මට්ටම දක්වා බෙදා හැරීමයි. සංවර්ධනය වශයෙන් ගත් කළ මූලික අභිප්‍රාය වනුයේ, මනා සංවර්ධන සැලැස්මක් තුළින් ප්‍රාදේශීය වශයෙන් පවත්නා සමාජ හා ආර්ථික විෂමතා අඩු කිරීම වේ. කෙසේ වෙතත් පසු ගිය දශක තුනක කාලය තුළ ලද අත් දැකීම් අනුව පෙනී යන්නේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීම එතරම් සතුටුදායක නොවන බවයි. මේ දක්වා පළාත් අතර හා පළාත් තුළ පවත්නා විෂමතා සඳහා ප්‍රමාණවත් පරිදි පිළියම් යොදා නොමැති බව තීරණය වේ. මෙම තත්වයට හේතුවී ඇති කරුණු අතර රජයේ ප්‍රමාණවත් සම්පත් නොලැබීම බලය පවරන ලද මූල්‍ය තුළින් ආදායම් උපයා ගැනීමේ සීමා, තාක්ෂණ හා දූෂණය, යහපාලන හා මූලධර්ම අනුගත නොවීම ආදිය ප්‍රධාන වේ. මෙම ගැටළු 2015 ජූනි මස 15 වැනි දින කොළඹදී පැවැති, ජාතික හා පළාත් මට්ටමින් මනා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් පළාත් සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිළිබඳ සමුළුවේදී ඉස්මතු කර ඇත.

මෙම තත්වය තුළ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය පහත දැක්වෙන යෝජනා අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කෙරේ.

- » රජය හා පළාත් සභා අතර බලය බෙදා හැරීමට අදාළ ලැයිස්තු තුන එනම් සංවෘත, පළාත් සභා හා සමගාමී ලැයිස්තු තැවත සමාලෝචනය කළ යුතුය. බලය පවරන ලද හා සංවෘත විෂයන් පැහැදිලිව වෙන් වශයෙන් හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
- » පළාත් මට්ටමින් කාර්තුමය හා අර්ධ වාර්ෂික සමාලෝචන රැස්වීම් පැවැත්වීම මගින් රජය සහ පළාත් අතර මනා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
- » බලය පවරන ලද මූල්‍ය උපරිම අයුරින් ග්‍රහණය කර ගැනීම මගින් ආදායම් උත්පාදනය වැඩි දියුණු කර ගැනීම සඳහා පළාත් යොමු කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා මහා භාණ්ඩාගාරය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ජාතික මට්ටමේ ආයතන සමඟ සංවාදයක නිරත වීම.
- » පළාත් බලධාරීන් විසින් ස්වකීය සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී ජාතික මට්ටමේ ප්‍රධාන ව්‍යාපෘති (උදා :- වරාය, ගුවන්නොටුපල, අධිවේගී මාර්ග ආදී) වලින් ලබාගත හැකි ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීම.
- » ප්‍රාදේශීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කුඩා හා මධ්‍ය පරිමාත ව්‍යවසායන් දිරිගැන්වීමේදී ප්‍රාදේශීය මට්ටමෙන් පවත්නා සම්පත් විභවතාවයන් ප්‍රයෝජනයට ගැනීමට පළාත් විසින් තම අවධානය යොමු කිරීම.
- » රාජ්‍ය ප්‍රතිපත්ති හා උපායමාර්ග වලට අනුකූලව පළාත් මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මේ අඩංගු ප්‍රමුඛ පරාස, අරමුණු හා ප්‍රධාන කාර්ය සාධක දර්ශක සමාලෝචනය කිරීම.
- » මහා භාණ්ඩාගාරය විසින් හඳුන්වා දුන් ශුන්‍ය පාදක අයවැය ප්‍රවේශය වාර්ෂික පළාත් සංවර්ධන සැලැස්මේ සැකසීමේදී සැලකිල්ලට ගත යුතු අතර එම ප්‍රවේශය යටතේ අදාළ අධීක්ෂණ කටයුතු සිදු කිරීම.
- » දැනට පවතින පාලන තන්ත්‍රය යටතේ පළාත්

පාලන ආයතන, පළාත් සභා අධීක්ෂණය තුළ තුන්වන ස්ථරය බවට පත්ව ඇත. පළාත් පාලන ආයතන වලට ප්‍රාග්ධන හා පුනරාවර්ථන වියදම් වලින් වැඩි කොටසක් සාමූහික ප්‍රදාන හා පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන වලින් සැපයෙන බැවින් ජාතික, පළාත් සභා හා පළාත් පාලන යන මට්ටම් තුනේදීම ශක්තිමත් සිරස් හා තිරස් සම්බන්ධයක් පවත්වා ගැනීම. එමගින්, විශේෂයෙන් උප ජාතික මට්ටමෙන් සිදු වන මහජන මුදල් තාක්ෂණික හා අනවශ්‍ය ද්විකරණය අවම කරගත හැකිය.

» පළාත් මට්ටමින් සම්පත් භාවිතයේ අක්‍රමිකතා

හා දූෂණයන් නැවත නැවත වාර්තාවන බැවින් පළාත් අභ්‍යන්තර විගණන යාන්ත්‍රණය ප්‍රමාදයකින් තොරව ශක්තිමත් කිරීම. ඒ අනුව පළාත් පාලන බලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැඳවීමට තීරණය කෙරේ.

» සම්පත් පදනම පුළුල් කිරීම සහ වාණිජමය වශයෙන් ශක්‍යතාවයක් ඇති ව්‍යාපෘති බද්ධ ව්‍යාපාර ලෙස ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පළාත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ නව ප්‍රවේශයක් අනුගමනය කිරීම.

රට තුළ තුළිත ප්‍රාදේශීය සංවර්ධනය ප්‍රවර්ධනයේදී මුදල් කොමිෂන් සභාවේ කාර්ය භාරය යළි විමසුමට ලක් කිරීම සහ එය පාර්ලිමේන්තු පනතක් මගින් ආයතන ගත කිරීම සිදු කළ යුතුය. එමගින් ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් වන අතර කොමිෂන් සභාවේ නීත්‍යානුකූල භාවය තවදුරටත් තහවුරු වනු ඇත.

ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම පිණිස පළාත් මට්ටමින් සිදු කරනු ලබන අවශ්‍යතා තක්සේරුව සඵලදායී අයුරින් සිදු කළ යුතුවේ. ඒ අනුව අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා පළාත් විසින් භාවිතා කරන ක්‍රමවේදය පිළිබඳ නැවත ඇගයීමක් සිදු කළ යුතු අතර, ව්‍යාපෘති හඳුනා ගැනීමේදී පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණය භාවිතයට ගත යුතුවේ. පළාත් අවශ්‍යතා ඇගයීම් ක්‍රියාවලියේදී අදාළ සියළු සාධක එනම් ප්‍රමාණවත් ලෙස සම්පත් තිබීම, සාපේක්ෂ වාසි, රජයේ ප්‍රතිපත්තියේ මූලික මූලධර්ම සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය යන ප්‍රධාන කරුණු වෙත නිසි අවධානය යොමු කළ යුතුය.

වර්තමානයේ කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක මුදල් කොමිෂන් සභාව පවත්වාගෙන යනු ලැබේ. මෙහි පවත්නා වැඩ පරිසරය කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය ඉහළ නැංවීම පිණිස ධනාත්මක ලෙස උපකාරී නොවේ. එබැවින් යෝජනා නව ගොඩනැගිල්ල ඉදි කිරීමේ කටයුතු කඩිනම් කිරීම අත්‍යවශ්‍ය කරුණක් සේ සැලකිය හැකිය.

අමුණුම

ඇමුණුම් i

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආදායම් මූලාශ්‍රය

අංකය	ආදායම් මූලාශ්‍රය
36.02	ජාතික ලෝකරැසි සහ ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද ලෝකරැසි නොවන ලෝකරැසි සහ තැගි තරඟ බදු සහ ඔට්ටු බදු ;
36.03	බලපත්‍ර බදු,අරක්කු රා ජේන්ද,මැදිම් බලපත්‍ර ගාස්තු;
36.04	පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති මගින් නියම කරනු ලැබිය හැකි යම් සීමා ඇතුළත සහ යම් නිදහස් කිරීම්වලට යටත්ව මෝටර් වාහන බලපත්‍ර ගාස්තුව;
36.05	ඖෂධ සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙළඳ බලපත්‍ර ගාස්තු;
36.06	ඉඩම් සහ මෝටර් රථ වැනි දේපල පැවරීම සම්බන්ධයෙන් මුද්දර ගාස්තු;
36.07	ජේන්ද ගාස්තු එකතු කිරීම්;
36.08	අධිකරණ විසින් පනවනු ලබන දඩ;
36.09	වෛද්‍ය ආඥාපනත යටතේ අය කරනු ලබන ගාස්තු;
36.10	මෝටර් වාහන ගමනාගමන පනත යටතේ අයකරනු ලබන ගාස්තු;
36.11	මෙම ලැයිස්තුවේ සඳහන් යම් කරුණක් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ගාස්තු;
36.12	වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂා ආඥාපනත යටතේ ගාස්තු;
36.13	ඉඩම් සංවර්ධන ආඥාපනත සහ රජයේ ඉඩම් ආඥාපනත යටතේ අත්සතු කරන ලද ඉඩම් සම්බන්ධයෙන් ගාස්තු;
36.14	අධිකරණ ඉදිරිපත් කෙරෙන ලේඛන සම්බන්ධයෙන් මුද්දර ගාස්තුද,ඇතුළු අධිකරණ ගාස්තු;
36.15	පඩි සහ මිම් ආඥාපනත යටතේ නියමිත ගාස්තු;
36.16	ආදායම් තක්සේරුව සහ එකතු කිරීම් ඇතුළු ඉඩම් ආදායම කාර්ය සඳහා ඉඩම් වාර්තා සමීක්ෂණය සහ පවත්වාගෙන යාම;
36.17	පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති මගින් අවසර දෙන ලද ප්‍රමාණයට රජයේ දේපළ ද ඇතුළු ඉඩම් සහ ගොඩනැගිලි සම්බන්ධයෙන් බදු;
36.18	පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති මගින් නියමිත යම් සීමා ඇතුළත සහ යම් නිදහස් කිරීම් වලට යටත්ව,බතිජ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බදු;
36.19	මන්ද්‍රව්‍ය සන්නකය,ප්‍රවාහනය,මිලට ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වන බලපත්‍ර ගාස්තු;
36.20	පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් මගින් හෝ යටතේ අවසර දෙන ලද ප්‍රමාණයට පළාත්වල කාර්ය සඳහා ආදායම් ලබාගනු පිණිස පළාත ඇතුළත වෙනත් අයබදු ගැනීම;

දිස්ත්‍රික්ක අනුව දරිද්‍රතා රේඛාව - 2015 - (රුපියල්)

පාද වර්ෂය	2015 අප්‍රේල්	2015 මැයි	2015 ජූනි	2015 ජූලි	2015 අගෝස්තු	2015 සැප්තැම්බර්	2015 ඔක්තෝම්බර්	2015 නොවැම්බර්	2015 දෙසැම්බර්
කොළඹ	3975	4003	4044	4070	4050	4039	4055	4113	4124
ගම්පහ	3969	3998	4038	4065	4045	4034	4050	4107	4118
කළුතර	3871	3899	3938	3964	3944	3934	3949	4005	4016
මහනුවර	3817	3845	3883	3909	3890	3879	3894	3950	3960
මාතලේ	3840	3868	3907	3933	3913	3902	3918	3973	3984
නුවරඑළිය	3857	3885	3924	3950	3930	3920	3935	3991	4002
ගාල්ල	3696	3723	3760	3785	3767	3756	3771	3825	3835
මාතර	3673	3700	3737	3762	3743	3733	3747	3801	3811
හම්බන්තොට	3522	3547	3583	3606	3589	3579	3593	3644	3654
යාපනය	3769	3797	3835	3860	3841	3831	3846	3900	3911
මන්නාරම	3949	3978	4018	4044	4024	4013	4029	4086	4097
වවුනියාව	3907	3936	3975	4001	3982	3971	3986	4043	4054
මුලතිව්	3782	3809	3847	3873	3854	3843	3858	3913	3924
කිලිනොච්චිය	3877	3905	3944	3970	3950	3940	3955	4011	4022
මඩකලපුව	3871	3899	3938	3964	3944	3933	3949	4005	4016
අම්පාර	3794	3822	3860	3886	3866	3856	3871	3926	3937
ත්‍රිකුණාමලය	3824	3852	3890	3916	3897	3886	3901	3957	3967
කුරුණෑගල	3694	3721	3758	3783	3764	3754	3768	3822	3832
පුත්තලම	3819	3847	3886	3912	3892	3882	3897	3952	3963
අනුරාධපුරය	3617	3644	3680	3704	3686	3676	3690	3743	3753
පොළොන්නරුව	3771	3799	3837	3862	3843	3832	3847	3902	3913
බදුල්ල	3665	3692	3729	3753	3735	3725	3739	3792	3803
මොනරාගල	3475	3500	3535	3558	3541	3531	3545	3595	3605
රත්නපුර	3715	3742	3780	3805	3786	3776	3790	3844	3855
කෑගල්ල	3860	3888	3927	3953	3934	3923	3938	3994	4005
ජාතික	3823	3851	3890	3916	3896	3886	3901	3956	3967

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

රජයේ ආදායම් මාරු කිරීම් 2011 - 2015 (රු.ම.)

පළාත	2011			2012			2013			2014			2015		
	මාරු කිරීම්	මාරු කිරීම්%	මාරු කිරීම්	මාරු කිරීම්	මාරු කිරීම්%	මාරු කිරීම්	මාරු කිරීම්	මාරු කිරීම්%	මාරු කිරීම්	මාරු කිරීම්	මාරු කිරීම්%	මාරු කිරීම්	මාරු කිරීම්	මාරු කිරීම්%	
බස්නාහිර	15,360	12073*	79	15,360	13,043	85	18,240	11,947	66	18,960	14,999	79	17,568	15,785	90
මධ්‍යම	2,880	2,210	77	2,880	2,458	85	3,420	2,251	66	3,555	2,837	80	3,294	2,997	91
දකුණ	2,880	1,677	58	2,880	2,456	85	3,420	2,252	66	3,555	2,755	77	3,294	2,883	88
උතුර	1,600	1,187	74	1,600	1,257	79	1,900	1,218	64	1,975	1,532	78	1,830	1,592	87
වයඹ	2,880	2,101	73	2,880	2,579	90	3,420	2,222	65	3,555	2,884	81	3,294	3,035	92
උතුරුමැද	1,600	1,179	74	1,600	1,416	88	1,900	1,412	74	1,975	1,538	78	1,830	1,618	88
ඌව	1,600	1,115	70	1,600	1,377	86	1,900	1,742	92	1,975	1,554	79	1,830	1,645	90
සබරගමුව	1,600	1,180	74	1,600	1,356	85	1,900	1,297	68	1,975	1,453	74	1,830	1,314	72
නැගෙනහිර	1,600	1,021	64	1,600	1,290	81	1,900	1,406	74	1,975	1,425	72	1,830	1,643	90
එකතුව	32,000	23,743	74	32,000	27,232	85	38,000	25,746	68	39,500	30,977	78	36,600	32,513	89

සටහන: * රු. මිලියන 1000 ක අතිරේක ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.
 මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව

ඇමුණුම iv

පවරන ලද මූලාශ්‍ර ඔස්සේ පළාත් විසින් එකතු කරනු ලබන ආදායම් (2007-2015)

(රු.මි.)

ආදායම් මූලාශ්‍ර	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015
ව්‍යාපාර පිරිවැටුම් බදු**	12,970	15,971	16,079	19,584	3,652	197	101	93	448
%	49.94	52.26	54.04	53.65	15.37	0.84	0.41	0.33	1.30
මුද්දර බදු	5,767	5,837	5,225	6,714	9,304	10,096	10,951	14,192	17,669
%	22.21	19.10	17.56	18.39	39.15	43.06	45.05	49.90	51.24
රථවාහන බලපත්‍ර බදු	2,583	3,237	3,495	3,911	5,040	5,726	6,588	7,480	8,712
%	9.95	10.59	11.75	10.71	21.21	24.42	27.10	26.30	25.26
සුරා බදු	497	481	463	591	732	794	835	942	1,820
%	1.91	1.57	1.56	1.62	3.08	3.39	3.43	3.31	5.28
උසාවි දඩ	1,195	990	1,132	1,588	1,591	1,907	1,910	1,841	1,777
%	4.60	3.24	3.80	4.35	6.70	8.13	7.86	6.47	5.15
අනිකුත්	2,958	4,045	3,362	4,117	3,443	4,728	3,922	3,891	4,058
%	11.39	13.23	11.30	11.28	14.49	20.16	16.14	13.68	11.77
එකතුව	25,970	30,561	29,756	36,505	23,762	23,448	24,306	28,440	34,484

සටහන: 1. * රජයේ මාරු කිරීම් සඳහන් කර නොමැත.
 2. ** 2010 සිට එකතු කළ යුතු ව්‍යාපාර පිරිවැටුම් බදුවල එකතුව
 මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව

ඇමුණුම V

ජාතික සහ පළාත් මට්ටමින් එකතුකරන ලද ආදායම් 2010 -2014

(රු.මි.)

විස්තය	2010	2011	2012	2013	2014	2015
මුළු රාජ්‍ය ආදායම	817,279	967,862	1,051,461	1,137,447	1,195,206*	1,454,878
පළාත් ආදායම	36,506	47,504	50,680	48,832	59,417	66,997
පළාත් ආදායම මුළු රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස	4.47	4.91	4.82	4.29	4.97	4.61

සටහන: 1. *තාවකාලික
 2. 2011 සිට, පළාත් ආදායම් රජයේ මාරු කිරීම් ද ඇතුළත්ව
 මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව -2015

ඇමුණුම VI

මුද්දර බදු හා උසාවි දඩ සත්‍ය එකතු කිරීම් 2010 -2015

(රු.මි.)

පළාත/ මූලාශ්‍රය	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015
බස්නාහිර									
මුද්දර බදු	4,087	4,096	3,636	4,550	6,354	6,913	7,341	9,927	12,172
උසාවි දඩ	532	439	479	596	571	687	761	735	747
මධ්‍යම									
මුද්දර බදු	436	426	404	482	608	836	860	1,091	1,358
උසාවි දඩ	55	52	67	68	68	71	70	86	73
දකුණ									
මුද්දර බදු	381	408	350	502	828	902	750	1,203	1,500
උසාවි දඩ	152	142	180	171	166	257	175	201	21
උතුර									
මුද්දර බදු	-	-	-	-	-	-	-	4	192
උසාවි දඩ	-	-	-	-	-	-	-	-	24
වයඹ									
මුද්දර බදු	584	610	562	671	899	899	894	1,152	1,402
උසාවි දඩ	202	156	178	319	309	404	316	324	358
උතුරුමැද									
මුද්දර බදු	28	26	29	41	50	54	54	83	117
උසාවි දඩ	93	71	90	184	193	188	180	144	192
ඌව									
මුද්දර බදු	71	71	63	96	126	129	100	203	226
උසාවි දඩ	57	56	52	82	96	103	75	91	71
සබරගමුව									
මුද්දර බදු	180	200	181	263	305	362	300	266	569
උසාවි දඩ	104	75	86	99	112	125	121	129	127
තුරැගෙනහිර									
මුද්දර බදු	-	-	0.3	110	133	0.5	260.0	265	319
උසාවි දඩ	-	-	-	69	74	72	75	130	163
එකතුව									
මුද්දර බදු	5,767	5,837	5,225	6,714	9,304	10,096	10,559	14,188	17,854
උසාවි දඩ	1,195	991	1,132	1,588	1,591	1,907	1,774	1,841	1,777

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව

ඇමුණුම vii

පළාත් ආදායම් 2011 - 2015

(රු.මි.)

පළාත	2011*			2012*			2013*			2014*			2015		
	ඉලක්කය	සත්‍ය ආදායම	එකතු වූ %.	ඉලක්කය	සත්‍ය ආදායම	එකතු වූ %.	ඉලක්කය	සත්‍ය ආදායම	එකතු වූ %.	ඉලක්කය	සත්‍ය ආදායම	එකතු වූ %.	ඉලක්කය	සත්‍ය ආදායම	එකතු වූ %.
බස්නාහිර	23,481	24,958	106	25,731	26,353	102	28,690	25,522	89	32860	31,092	95	32,635	34,809	107
මධ්‍යම	3,650	4,192	115	5,040	4,203	83	5,261	4,344	83	5630	5,229	93	5,645	6,027	107
දකුණ	3,505	3,837	109	4,681	4,671	100	5,279	4,479	85	5895	5,274	89	5,927	5,914	100
උතුර	-	1,268		1,772	1,556	88	2,088	1,529	73	2375	1,866	79	2,323	2,232	96
වයඹ	3,738	4,371	117	4,968	4,882	98	5,593	4,699	84	6110	5,720	94	6,175	6,384	103
උතුරුමැද	1,418	2,087	147	2,237	2,510	112	2,601	2,326	89	2930	2,596	89	2,935	2,818	96
ඌව	1,236	1,779	144	2,136	2,169	102	2,489	2,109	85	2605	2,437	94	2,605	2,727	105
සබරගමුව	1,982	2,300	116	2,507	2,616	104	2,840	2,474	87	3185	2,834	89	3,040	3,381	111
නැගෙනහිර	1,059	1,713	162	2,236	1,721	77	2,571	2,205	86	2735	2,368	87	2,715	2,705	100
එකතුව	40,069	46,505	116	51,308	50,681	99	57,412	49,686	87	64,325	59,417	92	64,000	66,997	105

සටහන : * රජයේ මාරු කිරීම් ද ඇතුළත්ව

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව

පළාත් අනුව සහ ප්‍රදේශීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම

අරමුණ	පදනම් වර්ෂය → ඉලක්ක වර්ෂය				ප්‍රගතිය		සමීප වර්ෂයේ ප්‍රගතිය		අදාළ වර්ෂයේ ප්‍රගතිය		අදාළ වර්ෂයේ ප්‍රගතිය		
	දර්ශකය	බස්නාහිර	මධ්‍යම	දකුණ	දකුණ	දකුණ	වසඹ	තැගෙනහිර	දකුණු මැද	උතුර	උතුරු මැද	උතුරු මැද	උතුරු මැද
දර්ශන අනුපාතය													
1990/91-2012/13	19.1→2.0	30.7→6.6	30.2→7.7	NA -10.9	NA -11	25.6→6.0	24.5→7.5	31.9→15.4	31→8.8	26.1→6.7			
අන්තර් දර්ශන අනුපාතය													
1990/91-2012/13	4.1→0.4	6.7→1.0	6.3→1.4	NA→2.3	NA→2.1	5.3→1.1	4.3→1	6.8→2.6	7→1.5	5.6→1.2			
ජනගහනයෙන් දිළිඳුකම 20% ලැබෙන ආදායම් කොටස													
2006/07-2012/13	4.8→5	4.3→5	5.4→5.2	NA→3.8	4.9→4.2	4.5→4.4	4.9→5.5	4.6→4.1	5→5.1	4.6→4.5			
වයස අවුරුදු 06-14 න් අතර ශිෂ්‍යයින් පාසල් යාමේ අනුපාතය													
2012/13	94.1	94.7	94.1	93.9	96.2	95.0	93.5	94.0	94.2	94.4			
වයස අවුරුදු 15-24 න් අතර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සාක්ෂරතා අනුපාතය													
2001-2012	96.2→99.1	94.9→98.9	96.0→98.9	NA→99.1	NA→97.1	93.4→98.6	95.8→97.2	94.1→96.9	94.8→98.4	95.6→98.5			
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය													
2012/13	100.0	98.4	98.48	100.06	98	98.5	100	97.7	97.77	98.86			
ස්ත්‍රී	99.8	97.8	97.34	99.55	97.9	98.1	99	96.37	97.16	98.27			
කෘෂි නොවන අංශයේ කාර්‍ය සහභාගිත්ව ප්‍රතිශතය													
1993-2012	30.8→23.4	29.9→22.5	35→21.8	NA→18	NA→14.5	26.7→20.2	39.5→18.9	27.2→20.5	29.2→20.4	30.8→21.4			
දේශීය මරණ අනුපාතය													
1990-2009	20.7→10.7	24.9→11.6	15.1→9.0	8.5→16.2	9.3→7.9	19.2→8.5	16.6→10.9	11.9→5.8	19.8→6.7	17.7→9.7			
වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ මරණ අනුපාතය													
1990-2009	24.4→12.9	31.3→13.6	18.5→10.9	11.5→29.9	15.5→10.5	23.7→9.8	20.8→13.2	17.3→7.7	24.2→7.2	22.2→12.1			
මාතෘ මරණ අනුපාතය													
1990-2009	24.4→12.9	31.3→13.6	18.5→10.9	11.5→29.9	15.5→10.5	23.7→9.8	20.8→13.2	17.3→7.7	24.2→7.2	22.2→12.1			
ඝන ඉන්ධන භාවිතා කරන ජනගහනයේ ප්‍රතිශතය													
1990-2009	56.9→53.0	87.1→84.3	86.4→85.3	NA→87.3	73.1→77.5	92.4→92.5	93.6→94.8	94.8→95.2	93.3→91.6	79.5→78.5			
වැඩිදියුණු කළ පානීය ජලය භාවිතා කරන ගෘහ ඒකකය													
1994 -2012/13	83.7→97.1	74.1→77.6	63.9→88.2	NA→95.1	NA→97.2	75.4→92.9	69.3→93.4	57.9→74.8	54.1→80.3	72→89.7			
සංවර්ධනයේ දී විශ්ව සහභාගිත්වය වර්ධනය කිරීම													
2004 -2015	8.4→38.7	3.3→23	2.1→20	1.9→19	1.3→12.8	3.1→21.7	1.3→20.3	0.4→10.9	2→18.1	3.8→24.6			

සටහන: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතන මගින් සපයන ලද දත්ත මත සම්පාදනය කර ඇත.

සාමූහික ප්‍රදාන වෙන් කිරීම් හා නිදහස් කිරීම් - 2008 - 2015 (රු.මි.)

ප්‍රභේද	2008		2009		2010		2011		2012		2013		2014		2015	
	වෙන් කිරීම්	නිදහස් කිරීම්	වෙන් කිරීම්	නිදහස් කිරීම්	වෙන් කිරීම්	නිදහස් කිරීම්	වෙන් කිරීම්	නිදහස් කිරීම්	වෙන් කිරීම්	නිදහස් කිරීම්	වෙන් කිරීම්	නිදහස් කිරීම්	වෙන් කිරීම්	නිදහස් කිරීම්	වෙන් කිරීම්	නිදහස් කිරීම්
බස්නාහිර	6,500	6,020	2,923	2,749	6,100	6,100	7,170	8,979	9,011	8,894	8,502	9,691	11,699	11,699	18,842	18,842
මධ්‍යම	12,950	11,937	12,526	12,487	13,000	13,000	13,270	13,697	13,763	13,049	14,864	15,687	17,917	17,917	23,542	23,542
දකුණ	10,200	9,607	10,299	10,085	10,500	10,500	11,172	11,760	11,803	11,907	12,908	13,586	15,785	15,785	21,459	21,459
උතුර	8,100	7,517	8,349	7,963	8,400	8,700	9,153	9,318	8,557	8,500	10,075	10,795	12,642	12,642	16,267	16,268
වයඹ	12,500	11,500	12,294	11,868	12,300	12,299	12,656	13,018	12,651	11,921	14,118	14,846	16,413	16,413	21,705	21,634
උතුරුමැද	6,500	6,068	6,550	6,513	7,300	7,300	7,366	7,596	7,005	6,776	7,346	7,765	10,595	10,595	13,616	13,616
ඌව	8,250	7,684	7,907	7,807	8,300	8,300	8,948	8,948	9,459	9,032	10,263	10,758	12,500	12,500	16,237	16,237
සබරගමුව	9,000	8,336	8,893	8,493	9,000	9,000	9,823	10,335	11,243	10,737	13,088	13,606	14,809	14,809	18,410	18,410
තැගෙනහිර	8,500	8,103	9,891	9,421	10,100	10,100	10,473	10,952	11,385	10,737	11,635	12,066	13,786	15,786	17,475	17,474
එකතුව	82,500	76,772	79,632	77,386	85,000	85,299	90,031	94,603	94,877	91,553	102,799	108,800	126,146	128,146	167,553	167,482

සටහන : පරිපූරක ප්‍රතිපාදන ඇතුළත්ව
 මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව, වාර්ෂික වාර්තාව 2013
 පළාත් සඳහා අග්‍රිම නිදහස් කිරීම් - 2015

(රු.මි.)

සාමූහික ප්‍රදාන සඳහා නිර්දේශ - 2008 - 2015

පළාත	2008		2009		2010		2011		2012		2013		2014		2015	
	මු.කො. නිර්දේශ	රජයේ වෙන් කිරීම	මු.කො. නිර්දේශ	රජයේ වෙන් කිරීම	මු.කො. නිර්දේශ	රජයේ වෙන් කිරීම	මු.කො. නිර්දේශ	රජයේ වෙන් කිරීම	මු.කො. නිර්දේශ	රජයේ වෙන් කිරීම	මු.කො. නිර්දේශ	රජයේ වෙන් කිරීම	මු.කො. නිර්දේශ	රජයේ වෙන් කිරීම	මු.කො. නිර්දේශ	රජයේ වෙන් කිරීම
බස්නාහිර	6,500	6,500	1,923	1,923	6,100	6,100	7,170	7,170	9,011	9,011	8,502	8,502	11,234	11,590	15,993	18,842
මධ්‍යම	12,950	12,950	12,176	12,176	13,000	13,000	13,270	13,270	13,763	13,763	14,864	14,864	17,628	17,752	22,304	23,542
දකුණ	10,200	10,200	10,298	10,298	10,500	10,500	11,172	11,172	11,803	11,803	12,908	12,908	15,511	15,641	20,333	21,459
උතුර	8,100	8,100	8,349	8,349	8,400	8,400	9,153	9,153	8,557	8,557	10,075	10,075	12,552	12,058	15,598	16,267
වයඹ	12,500	12,500	12,294	12,294	12,300	12,300	12,656	12,656	12,651	12,651	14,118	14,118	13,595	16,253	21,302	21,705
උතුරුමැද	6,500	6,500	6,270	6,270	7,300	7,300	7,386	7,386	7,005	7,005	7,346	7,346	16,413	10,456	13,262	13,616
ඌව	8,250	8,250	7,907	7,907	8,300	8,300	8,897	8,897	9,459	9,459	10,263	10,263	10,436	11,698	15,503	16,237
සබරගමුව	9,500	9,000	8,893	8,893	9,000	9,000	9,823	9,823	11,243	11,243	13,088	13,088	12,312	14,660	18,196	18,410
නැගෙනහිර	8,500	8,500	9,891	9,891	10,100	10,100	10,473	10,473	11,385	11,385	11,635	11,635	14,606	13,463	16,896	17,475
එකතුව	83,000	82,500	78,001	78,001	85,000	85,000	90,000	90,000	94,877	94,877	102,799	102,799	124,287	123,571	159,387	167,553

සටහන: පරිපූරක ප්‍රතිපාදන ඇතුළත්ව
 මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව , වාර්ෂික වාර්තාව 2013
 මුදල් කොමිෂන් සභා නිර්දේශ 2015, ඇමුණුම 01
 පළාත් සඳහා අග්‍රිම නිදහස් කිරීම් - 2015

ඇමුණුම Xi

පළාතේ මුළු තනතුරු සංඛ්‍යාව - 2008 - 2015

පළාත	2008	2009	2010	2011	2012	2013	2014	2015
බස්නාහිර	52,037	51,979	52,402	52,133	53,288	56,067	54,074	55,962
මධ්‍යම	40,281	40,745	39,910	41,311	39,849	39,284	39,775	41,494
දකුණ	36,908	35,398	35,365	35,509	35,390	34,785	35,950	38,936
උතුර	16,453	23,599	23,607	24,146	23,679	24,485	27,061	26,631
වයඹ	39,114	38,370	38,370	38,499	38,269	41,031	38,740	39,481
උතුරුමැද	23,816	22,689	23,214	21,613	21,316	20,483	21,316	22,934
ඌව	24,690	25,104	28,287	27,940	27,354	26,926	27,133	26,176
සබරගමුව	27,505	29,271	27,166	27,723	28,068	29,038	31,239	30,364
නැගෙනහිර	29,358	29,559	29,341	29,906	29,559	29,534	28,884	30,125
එකතුව	290,162	296,714	297,662	298,780	296,772	301,633	304,172	312,103

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව හා පළාත් අයවැය ඇස්තමේන්තුව

සටහන : පුරප්පාඩු තනතුරු රහිතව

ඇමුණුම xii

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත පළාත් තනතුරු සංඛ්‍යාව

පළාත	2013.01.31	2015.05.26
බස්නාහිර	60658	60994
මධ්‍යම	44888	45372
දකුණ	41841	42769
උතුර	28101	29515
වයඹ	42944	47558
උතුරුමැද	26783	27211
ඌව	29170	32102
සබරගමුව	31178	33318
නැගෙනහිර	30927	32336
එකතුව	336490	351175

මූලාශ්‍රය: කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

ඇමුණුම xiii

උපමාන පාදක ප්‍රදාන 2008-2015

(රු.මි.)

පළාත	2008						2009					
	නිර්දේශ	%	සත්‍ය වියදම	%	සත්‍ය අග්‍රිම නිදහස් කිරීම්	%	නිර්දේශ	%	සත්‍ය වියදම	%	සත්‍ය අග්‍රිම නිදහස් කිරීම්	%
බස්නාහිර	930.00	22.22	2,906.18	51.61	126.59	5.50	509.69	14.36	3,551.29	44.12	375.00	16.48
මධ්‍යම	570.10	13.62	422.88	7.51	335.23	14.55	446.42	12.58	559.21	6.95	306.35	13.46
දකුණ	610.10	14.58	559.39	9.93	309.62	13.44	425.99	12.00	375.00	4.66	230.00	10.11
උතුර	260.40	6.22	250.18	4.44	185.00	8.03	331.62	9.34	277.46	3.45	240.78	10.58
වයඹ	488.30	11.67	396.28	7.04	301.46	13.09	369.63	10.41	287.58	3.57	272.10	11.96
උතුරුමැද	259.50	6.20	252.44	4.48	202.46	8.79	296.84	8.36	314.61	3.91	136.60	6.00
ඌව	271.60	6.49	190.11	3.38	185.00	8.03	372.63	10.50	2,071.26	25.73	206.30	9.07
සබරගමුව	451.10	10.78	340.07	6.04	317.26	13.77	415.63	11.71	368.72	4.58	311.49	13.69
නැගෙනහිර	344.10	8.22	313.62	5.57	340.88	14.80	381.50	10.75	244.44	3.04	197.00	8.66
එකතුව	4,185.20	100.00	5,631.15	100.00	2,303.50	100.00	3,549.95	100.00	8,049.57	100.00	2,275.62	100.00

උපමාන පාදක ප්‍රදාන 2008-2015

(සබැඳි;)

(රු.මි.)

පළාත	2010						2011					
	නිර්දේශ	%	සත්‍ය වියදම	%	සත්‍ය අග්‍රිම නිදහස් කිරීම්	%	නිර්දේශ	%	සත්‍ය වියදම	%	සත්‍ය අග්‍රිම නිදහස් කිරීම්	%
බස්නාහිර	450.00	14.63	3,120.04	40.29	382.50	14.65	700.00	16.83	2,939.94	42.60	660.00	17.12
මධ්‍යම	410.00	13.33	579.64	7.48	307.50	11.77	375.00	9.01	439.70	6.37	337.30	8.75
දකුණ	350.00	11.38	1,272.27	16.43	297.50	11.39	325.00	7.81	727.00	10.53	292.00	7.57
උතුර	300.00	9.76	299.43	3.87	255.00	9.76	275.00	6.61	261.80	3.79	247.33	6.42
වයඹ	300.00	9.76	279.78	3.61	255.00	9.76	300.00	7.21	287.38	4.16	270.00	7.00
උතුරුමැද	260.00	8.46	402.71	5.20	260.00	9.96	1,300.00	31.25	1,338.70	19.40	1,277.00	33.13
ඌව	300.00	9.76	1,156.95	14.94	255.00	9.76	300.00	7.21	356.80	5.17	240.00	6.23
සබරගමුව	380.00	12.36	366.81	4.74	323.00	12.37	335.00	8.05	321.41	4.66	301.33	7.82
නැගෙනහිර	325.00	10.57	266.59	3.44	276.25	10.58	250.00	6.01	229.33	3.32	230.00	5.97
එකතුව	3,075.00	100.00	7,744.22	100.00	2,611.75	100.00	4,160.00	100.00	6,902.06	100.00	3,854.96	100.00

උපමාන පාදක ප්‍රදාන 2008-2015

(සබැඳි ;)

(රු.මි.)

පළාත	2012						2013					
	නිර්දේශ	%	සත්‍ය වියදම	%	සත්‍ය අග්‍රිම නිදහස් කිරීම්	%	නිර්දේශ	%	සත්‍ය වියදම	%	සත්‍ය අග්‍රිම නිදහස් කිරීම්	%
බස්නාහිර	427.00	14.12	5,465.52	54.41	180.41	6.31	370.00	15.48	5,055.00	62.18	370.00	16.34
මධ්‍යම	400.00	13.22	359.27	3.58	218.40	7.64	321.00	13.43	314.00	3.86	192.60	8.51
දකුණ	347.00	11.47	687.79	6.85	189.46	6.63	295.00	12.34	479.00	5.89	177.00	7.82
උතුර	294.00	9.72	208.92	2.08	160.52	5.61	195.00	8.16	194.00	2.39	195.00	8.61
වයඹ	320.00	10.58	180.61	1.80	174.72	6.11	270.00	11.30	246.00	3.03	162.00	7.16
උතුරුමැද	293.00	9.69	272.84	2.72	1,420.00	49.67	230.00	9.62	1,011.00	12.44	742.00	32.77
ඌව	320.00	10.58	2,227.09	22.17	174.72	6.11	240.00	10.04	416.00	5.12	144.00	6.36
සබරගමුව	357.00	11.80	291.96	2.91	194.92	6.82	252.00	10.54	239.00	2.94	151.20	6.68
නැගෙනහිර	267.00	8.83	350.89	3.49	145.78	5.10	217.00	9.08	175.00	2.15	130.20	5.75
එකතුව	3,025.00	100.00	10,044.87	100.00	2,858.93	100.00	2,390.00	100.00	8,129.00	100.00	2,264.00	100.00

උපමාන පාදක ප්‍රදාන 2008-2015

(සබැඳි)

(රු.මි.)

පළාත	2014						2015			
	නිර්දේශ	%	සත්‍ය වියදම	%	සත්‍ය අග්‍රිම නිදහස් කිරීම්	%	නිර්දේශ	%	සත්‍ය වියදම	%
බස්නාහිර	925.00	23.87	5,857.00	56.76	292.50	13.42	525.00	13.87	314.51	6.90
මධ්‍යම	430.00	11.10	382.00	3.70	129.00	5.92	500.00	13.21	382.00	8.38
දකුණ	380.00	9.81	1,046.00	10.14	255.00	11.70	385.00	10.17	766.17	16.80
උතුර	280.00	7.23	391.00	3.79	280.00	12.84	400.00	10.57	379.23	8.32
වයඹ	504.50	13.02	506.00	4.90	290.00	13.30	425.00	11.23	158.06	3.47
උතුරුමැද	350.00	9.03	867.00	8.40	192.50	8.83	375.00	9.91	1,056.27	23.16
ඌව	330.00	8.52	410.00	3.97	179.00	8.21	375.00	9.91	463.80	10.17
සබරගමුව	335.00	8.65	534.00	5.18	335.00	15.37	400.00	10.57	686.00	15.04
නැගෙනහිර	340.00	8.78	325.00	3.15	227.00	10.41	400.00	10.57	354.12	7.77
එකතුව	3,874.50	100.00	10,318.00	100.00	2,180.00	100.00	3,785.00	100.00	4,560.16	100.00

සටහන: මහා භාණ්ඩාරය විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද අත් මුදල් අත්තර්ගත නොවේ.

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව

ඇමුණුම XIV

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG) - 2015

(රු.මි.)

අංකය	අංශය	බස්නාහිර	මධ්‍යම	දකුණ	උතුර	තැගෙනහිර	වයඹ	උතුරුමැද	ඌව	සබරගමුව	එකතුව
1	මාර්ග										
	1.1 පළාත් මාර්ග	405	291	240	136	70	286	187	232	251	2,098
	1.2 වතු මාර්ග	22	32	25	-	-	-	-	34	23	136
2	ප්‍රවාහන	27	24	22	21	26	14	12	18	19	183
3	ඉඩම්	5	5	5	5	5	5	5	5	5	45
4	අධ්‍යාපන සේවා	212	201	181	278	208	212	184	229	226	1,931
5	බටහිර වෛද්‍ය	194	190	170	278	208	165	149	182	196	1,732
6	දේශීය වෛද්‍ය	26	23	35	39	38	33	36	35	32	297
7	ක්‍රීඩා	16	17	14	19	18	14	14	18	18	148
8	පළාත් පාලන										
	8.1. පළාත් පාලන මාර්ග	155	139	170	74	69	107	82	101	104	1,001
	8.2. සතිපොළ	15	14	14	23	16	20	16	14	16	148
	8.3. ප්‍රජා ජල සැපයුම	8	14	9	15	10	12	10	9	10	97
	8.4. ආදානනාගාර	15	15	15	15	15	15	15	15	15	135
	8.5. අපද්‍රව්‍ය කළමනාකරණය	40	24	25	22	18	17	18	18	18	200
	8.6. මහ නගර සභාවල ධාරිතා වර්ධනය	1	1	1	1	1	1	1	1	1	9
9	පරිවාස හා ළමාකර්ම	17	14	19	28	20	23	17	18	18	174
10	සමාජ සේවා	11	12	25	22	19	14	12	12	12	139
11	නිවාස	5	5	5	5	5	5	5	5	5	45
12	සංස්කෘතික කටයුතු	5	5	5	6	5	5	5	5	5	46
13	කෘෂිකාර්මික	36	60	54	83	78	63	68	65	60	567
14	පශු සම්පත්	21	32	26	42	54	35	30	35	31	306
15	මිරිදිය ධීවර	6	7	11	21	18	20	14	12	6	115
16	වාරිමාර්ග	22	24	32	42	48	46	103	40	25	382
17	ග්‍රාම සංවර්ධන	16	22	23	35	19	23	27	26	25	216
18	කුඩා කර්මාන්ත	14	16	13	14	12	14	11	12	14	120
19	ග්‍රාමීය විදුලිය	10	15	11	6	6	8	5	9	9	79
20	සමුපකාර	5	5	4	6	5	5	5	5	5	45
21	සංචාරක	23	32	40	36	48	23	30	32	35	299
22	තුළිත ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වූ විශේෂ ව්‍යාපෘති	55	70	40	83	76	70	45	80	95	614
23	පසුගාමී හා හුදකලා ගම්මාන සංවර්ධනය සඳහා වූ ව්‍යාපෘති	50	66	56	70	60	55	69	68	71	565
24	තමයිලී අරමුදල සඳහා වූ ව්‍යාපෘති	15	15	15	15	15	15	15	15	15	135
	එකතුව	1,452	1,390	1,305	1,440	1,190	1,325	1,190	1,350	1,365	12,007

මූලාශ්‍රය : මුදල් කොමිෂන් සභාව